

Ceylon Government Gazette

Published by Authority.

NO. 5,831—FRIDAY, JANUARY 31, 1902.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

Land Sales :—			PAGE	Land Acquisition Notices			PAGE
Western Province	239 & 276	Land Resumption Notices	278
Central Province	246 & 308	Notices under Ordinance No. 1 of 1897	...	Suppl't & 290	...
Northern Province	249	Abstracts of Season Reports
Southern Province	251 & 308	Notices under "The Forest Ordinance"
Eastern Province	255	Sales of Arrack, Opium, and Toll Rents	306
North-Western Province	258	Miscellaneous Provincial and District Notices:—
North-Central Province	269	Sales of Salt and Timber
Province of Uva	—	Notifications of Close Season, Infected Areas, &c.
Province of Sabaragamuwa	276	Specifications under "The Irrigation Ordinance"	307

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,280, W. P.

Colonial Secretary's Office,
Colombo, January 21, 1902.

ON Tuesday, March 4, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 4,715. Situation—Udugaha pattu of Hewagam korale.

Extent.
A. R. P.
Upset Price
per Acre.
Es.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent. A. R. P.	Upset Price per Acre. Es.
S 98	Akarawita	Galawettiyawatta	Pahalage Salohamy and others	1 2 18	50
T 98	Do.	do.	do.	1 3 0	50
H 2	Nugegoda	Preliminary plan 3,453. Pelengahawatta	Situation—Palle pattu of Salpiti korale. Dewamullage Siman Perera	1 1 29	50
8983	Pinnawala	Preliminary plan 10,598. Ganelanda	Situation—Meda pattu of Hewagam korale. Don Hendrick Wellikala and another	3 0 34	60

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

E. F. IM THURN,
Colonial Secretary.

C 1

No. 1,280, W. P.

වම් 1902 ක්වු ජනවාරි මස 21 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ ජනපතිවරයාගේ කටයුතු වේදිය.

බස්නාහිර දිසාවේ වංශාචාර්ය ආණ්ඩුවේ ඒජන්ත උපකාරකවරයාගේ විසින් මෙහි පහත සඳහන් වෙහ ආණ්ඩුව සහ තනි ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 ක්වු මාර්තු මස 4 වෙනි දිනට අභ්‍යන්තර වාද දවල් 12ට කොළඹ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන නොහොත් නිවැරදිකර දෙවන දෙනෙකවා ඇත.

සිතියම 4,715. පිහිටීම සේවාගම්කෝරලේ උඩුගහපත්තුව.

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම් නිසන්තා.	මහත. අ. රු. ප.	අක්කර ගන මිල. රු.
S 98	අකරවිට	ගලවැව්වත්ත	පහලගේ සෙලෝගාමි සහ තවත්	1 2 18	50
T 98	එම	එම	එම	1 3 0	50
H 2	නුගේගොඩ	සිතියම 3,453. පිහිටීම සල්පිටිකෝරලේ පල්ලේපත්තුව. පැලගහවත්ත	දේවමුල්ලගේ සිමන් පෙරු	1 1 29	50
8983	පිත්තවල	සිතියම 10,598. පිහිටීම සේවාගම්කෝරලේ මැදපත්තුව. ගවේලන්ද	දෙවන ගෙන්දික් වැලිකල සහ කොනක්	3 0 34	60

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ථකරු උපකාරකවරයාගේ විසින් මෙහි කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාචාර්ය ආණ්ඩුවේ ඒජන්ත උපකාරකවරයාගේ දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානන්වකන්සේගේ ආඥාවලස,
ඊ. ඇඳ. ඉම් තර්ස්,
මහසෙනෙවිගේ වමික.

No. 1,281, W. P.

Colonial Secretary's Office,
Colombo, January 24, 1902.

ON Tuesday, March 4, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 40 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
F 1A	Meddegama	Migahawatta	T. Baba Nachchire	0 0 11	20
Preliminary plan 42 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.					
77	Werahera	Horagahahena alias Kahatagahawatta	W. Babuna and others	0 1 36	20
J 2	Do.	Ellawalakanda alias Delgahawatta	P. Punchiya	0 3 10	20
K 2	Do.	do.	do.	0 1 19	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
E. F. IM THURN,
Colonial Secretary.

No. 1,281, W. P.

වම් 1902 ක්වු ජනවාරි මස 24 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ ජනපතිවරයාගේ කටයුතු වේදිය.

බස්නාහිර දිසාවේ වංශාචාර්ය ආණ්ඩුවේ ඒජන්ත උපකාරකවරයාගේ විසින් මෙහි පහත සඳහන් වෙහ ආණ්ඩුව සහ තනි ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 ක්වු මාර්තු මස 4 වෙනි දිනට අභ්‍යන්තර වාද දවල් 12ට කොළඹ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන නොහොත් නිවැරදිකර දෙවන දෙනෙකවා ඇත.

සිතියම 40. (රූකා මැනීම.)

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම් නිසන්තා.	මහත. අ. රු. ප.	අක්කර ගන මිල. රු.
F 1A	මැදදේගම	මහගවත්ත	ව. බබානාච්චිචේරි	0 0 11	20
සිතියම 42. (රූකා මැනීම.)					
77	එම	ගොරගහසේන නොහොත් කහවගහවත්ත	ව. බබුනා සහ තවත්	0 1 36	20
J 2	එම	ඇලවලකන්ද නොහොත් දෙල්ගහවත්ත	ප. පුත්ඵයා	0 3 10	20
K 2	එම	එම	එම	0 1 19	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ථකරු උපකාරකවරයාගේ විසින් මෙහි කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාචාර්ය ආණ්ඩුවේ ඒජන්ත උපකාරකවරයාගේ දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානන්වකන්සේගේ ආඥාවලස,
ඊ. ඇඳ. ඉම් තර්ස්,
මහසෙනෙවිගේ වමික.

No. 1,282, W. P.

Colonial Secretary's Office,
Colombo, January 24, 1902.

ON Tuesday, March 4, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,898. Situation—Meda pattu of Hewagam korale.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
9927	Padukka	Kiriwatuduawatta	K. Mangiris	2 0 11	20
9918	Gehenuwala	Preliminary plan 10,892. Situation—Meda pattu of Hewagam korale. Rukgahakotunuwahena	W. Pabilis	2 3 0	20
235	Mampe	Preliminary plan 7,552. Situation—Palle pattu of Salpiti korale. Delgahawatta	V. Karonis alias Romanis	2 3 10	30
A 554	Mitirigala	Preliminary plan 9,265. Situation—Gangaboda pattu of Siyano korale east. Kahatagahawatta	S. R. de Fonseka, Mudaliyar	0 3 27	20
B 554	Do.	Liyangugahawatta	do.	0 3 38	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
E. F. IM THURN,
Colonial Secretary.

No. 1,282, W. P.

මෙ 1902 ක්වු ජනවාරි මස 24 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිවරයාගේ කමන්ඩ් මගින්.

මෙහි සඳහන් වූ භූමි ප්ලාන් 10,898, 9918, 235, A 554, B 554 යන භූමි ප්ලාන් 12 ක් ආණ්ඩු විකුණුම් ප්ලාන් 12 ක් 1902 ක්වු ජනවාරි මස 4 වෙනි දින අග්නිමහා දිසා විකුණුම් කමිටියේදී වෙන්දේසි කර විකුණුවනු ලබන බවට තීරණය කර ඇත.

සිතියම 10,898. පිහිටීම මෙහි සඳහන් වේ.

කො.	ගම.	භූමි ප්ලාන් නම.	රැකියා කරන නම.	උපුටා ගැනීමේ මහල. අ. රු. ප.	අක්කර මහල. රු.
9927	පාදුක	කිරිවතුදුව වත්ත	ක. මානලිය	2 0 11	20
9918	ගැහැනුවල	රුක්මනපොළොව	ව. පබ්ලිය	2 3 0	20
235	මාමපේ	සිතියම 7,552. පිහිටීම සල්පිටිකෝරලේ පල්ලේපත්තුව. දෙල්ගහවත්ත	ව. කොරනස් මොහොත් රේමානිය	2 3 10	30
A 554	මිතිරිගල	සිතියම 9,265. පිහිටීම සිහසුකෝරලේ ගඟබඩපත්තුව. කවුගහවත්ත	ආර්. ඩී. මොහොත්තා	0 3 27	20
B 554	එම	ලියගහවත්ත	එම	0 3 38	20

මෙම භූමි ප්ලාන් විකුණුම් කාරණා සර්වමාර්ජනරාජ්‍ය විකුණුම් කමිටියේදී විකුණුම් කමිටියේදී වෙන්දේසි කර විකුණුවනු ලබන බවට තීරණය කර ඇත.

ගරුකර උතුම්වනවහන්සේගේ ආඥාවලට,
ඒ. ආර්. ඉම් හර්න්,
මහසෙනසුනාධිපතිවරයා.

No. 1,283, W. P.

Colonial Secretary's Office,
Colombo, January 24, 1902.

ON Tuesday, March 4, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 7,121. Situation—Palle pattu of Hewagam korale.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
42	Pitipana	Galpottekele	Madapatage Siman Appu	0 2 36	20
N 148	Mabnla	Preliminary plan 4,839. Situation—Udugaha pattu of Hewagam korale. Ilukpotedeniya	Iddamalgodage Hendappu	1 1 23	20
O 148	Do.	do	Iddamalgodage Tegis and others	2 2 21	20

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
V 232	Kahahena	Preliminary plan 5,196. Situation—Udugaha pattu of Hewagam korale. Gorokagahawatta	Iddamalgodage Lewis Appu	1 2 7	20
R 190	Welikanna	Preliminary plan 5,041. Situation—Udugaha pattu of Hewagam korale. Kahatagahawatta	Rupasinachchige Rapiel Appu	0 1 33	20
T 627	Padukka	Preliminary plan 9,867. Situation—Meda pattu of Hewagam korale. Kekunagahawatta	Kotalawalagamage Heratsingho and others	1 0 32	20
U 627	Do.	do.	do.	1 1 27	20
9307	Mabula	Preliminary plan 10,724. Situation—Udugaha pattu of Hewagam korale. Illukpottewatta	Iddamalgodage Juanis Appu	1 3 34	20
J 623	Welikanna	Preliminary plan 9,808. Situation—Udugaha pattu of Hewagam korale. Galpotelandawatta	Jalatge Kavistinu	0 1 13	20
W 622	Arukhatta	Preliminary plan 9,803. Situation—Meda pattu of Hewagam korale. Kahatagahawatta	Habarakadage Amaris	0 2 13	30
X 622	Do.	do.	do.	0 2 20	30
A 623	Do.	Udakumburalandawatta	Kuruppuge Welun Appu	1 0 5	30
B 623	Do.	Kahatagahawatta	Singappulige Mohotti and another	1 0 39	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
E. F. IM THURN,
Colonial Secretary.

No. L,283, W. P.

වම් 1902 ක්වු ජනවාරි මස 24 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ නාමයෙන් කන්කොටුවේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 ක්වු මාර්තු මස 4 වෙනි දින ක්වු අගනගරුවාද වල 120 කොළඹ කවරියේදී වෙන්දේසි කර විකුණනට යෙදෙනවා ඇත.

කො.	ගම.	ඉඩමේ නම.	තෙහෙව් අගයේ නම.	මහස. අක්කර මිල.	අක්කර රු.
42	පිටිපන	ගල්පොත්තේකැලේ සිතියම 4,839. පිහිටීම හේවාගම්කොටුවේ ඉරික්පොත්තේ දෙකින එම	මේවාගමේ සිමන්අප්පු ඉද්දමල්ගොඩගේ තෙන්නද්දු ඉද්දමල්ගොඩගේ තෙන්නද්දු කවත්	0 2 36	20
N 148	මාමුල එම	සිතියම 5,196. ගොරකගහවත්ත	ඉද්දමල්ගොඩගේ එවිස්අප්පු	1 2 7	20
O 148	එම	සිතියම 5,041. කහවගහවත්ත	රුපසිංහච්චිගේ රසියෙල්අප්පු	0 1 33	20
V 232	කහවත්ත	සිතියම 9,867. පිහිටීම හේවාගම්කොටුවේ කැකුනගහවත්ත	කොහලාවලගේ ගොරන්සිංහෝ සහ කවත්	1 0 32	20
T 627	එම	එම	එම	1 1 27	20
U 627	එම	එම	එම	1 1 27	20
9307	මාමුල	සිතියම 10,724. පිහිටීම හේවාගම්කොටුවේ ඉරික්පොත්තේවත්ත	ඉද්දමල්ගො.ඩි.ගේ ජුවානිස්අප්පු	1 3 34	20
J 623	මාමුල	සිතියම 9,808. ගල්පොතලන්දේවත්ත	ජලගමේ කවිස්නිඳු	0 1 13	20
W 622	අරුක්වත්ත	සිතියම 9,803. පිහිටීම හේවාගම්කොටුවේ කහවගහවත්ත	කමරකඩගේ අමාරිස්	0 2 13	30
X 622	එම	එම	එම	0 2 20	30
A 623	එම	උඩකුඹුරලන්දේ වත්ත	කුරුප්පුගේ වෙච්චන්අප්පු	1 0 5	30
B 623	එම	කහවගහවත්ත	සිංහච්චිගේ මොහොමඩ් සහ කවත්	1 0 39	30

මෙම ඉඩම් ගැණ මාමුලු කාරණා සර්වේශ්වර් ජනරාල්වරයාගේ නාමයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ නාමයෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානත්වයක්ගෙන් ආඥාවලස,
ඊ. ඇල්. ඉම් කරන්,
මහසෙනෙවිවරයාගේ විමුහ.

No. 1,284, W. P.

Colonial Secretary's Office,
Colombo, January 24, 1902.

ON Tuesday, March 4, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,598. Situation—Meda pattu of Hewagam korale.
Village—Rinnawala.

Lot.	Name of Land.	Name of Defaulter.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
C 745	Rukkattanagahawatta	V. Girigoris Appu	—	0 0 21	20

Preliminary plan 7,615. Situation—Palle pattu of Salpiti korale.
Village—Mawitara.

10	Kahatagahawatta	V. Punchi Singho Perera	—	1 0 15	20
18	Kanawaladeniyaowita	A. Agonis Perera	—	0 3 17	20

Preliminary plan 4,716. Situation—Palle pattu of Hewagam korale.
Village—Arukwatta.

1441	Kahatagahawatta	M. Malbamy	—	1 2 9	20
------	-----------------	------------	---	-------	----

Preliminary plan 4,839. Situation—Udugaha pattu of Hewagam korale.
Village—Mabulla.

P 148	Illukpottedeniya	M. Sardiel Naide	(Certificate of quiet possession fees due Rs. 5)	1 0 10	—
-------	------------------	------------------	--	--------	---

Preliminary plan 4,667. Situation—Meda pattu of Hewagam korale.
Village—Ugulla.

904	Ihalawalawatta	U. Juwanis	(Certificate of quiet possession fees due Rs. 2.50)	0 2 37	—
-----	----------------	------------	---	--------	---

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

E. F. IM THURN,
Colonial Secretary.

No. 1,284, W. P.

මේ 1902 ක්වු ජනවාරි මස 24 වෙනි දින කොළඹ
මහසෙනෙවුසාර්ජන්තානායකයන්ගේ කන්තෝරුවේදීය.

මේ කාණ්ඩයේ දිසාවේ වංශ.බිටානි ආණ්ඩුවේ ඒජන්ත ජනානායකයන්ගේ මසින් වෙනි පහත සඳහන්වෙන ආණ්ඩුව සහ
කස ඉඩම් ආණ්ඩුව නියෝගවල ප්‍රකාරව මේ 1902 ක්වු මාර්තු මස 4 වෙනි දිනට අගනරුවාද දවල්
12ට කොළඹ කමිස්ට්‍රේට් වෙන්දේසිකර මසුණුවට නොගොස් නිවැසිකරදෙන්නට බෙදෙන්නට ඇත.

සිතියම 10,598. පිහිටීම සේවාගම්කෝරලේ මැදපත්තුව.

කො.	ගම.	ඉඩමේ නම.	නොගෙවී අයගේ නම.	අක්කර	
				මහත. අ. රා. ප.	සහ මී. රා.
C 745	පිත්තවල	රුක්කන්තකගමගම	ව. ග්‍රී. ගාඊස් අල්පු	0 0 21	20

සිතියම 7,615. පිහිටීම සල්පිටිකෝරලේ පල්ලේපත්තුව.

10	මාවිතර	කහවගමගම	ව. සංචසි.සෝදි අල්පු	1 0 15	20
18	එම	කහවගමගමගම	අ. අගෝනසල්පු	0 3 17	20

සිතියම 4,716. පිහිටීම සේවාගම්කෝරලේ පල්ලේපත්තුව.
කපුටගම පත්තුව

1441	අරුක්වත්ත	කපුටගම පත්තුව	ම. ලේසාමි	1 2 9	20
------	-----------	---------------	-----------	-------	----

සිතියම 4,839. පිහිටීම සේවාගම්කෝරලේ උඩුගමගම පත්තුව.
අන්දම—පත්තුවකට ගෙවිය යුතු මුදල රු. පියල 5.
ඉවත්වීමට දෙකිසි ව. සර්දිසල් කසිදේ

P 148	මාමුල	අන්දම—පත්තුවකට ගෙවිය යුතු මුදල රු. පියල 5. ඉවත්වීමට දෙකිසි ව. සර්දිසල් කසිදේ	ව. සර්දිසල් කසිදේ	1 0 10	—
-------	-------	---	-------------------	--------	---

සිතියම 4,667. පිහිටීම සේවාගම් කෝරලේ මැදපත්තුව.
අන්දම—පත්තුවකට ගෙවිය යුතු මුදල රු. පියල 2.50.
ඉවත්වීමට දෙකිසි ව. සර්දිසල් කසිදේ

904	උග්ගල්ල	අන්දම—පත්තුවකට ගෙවිය යුතු මුදල රු. පියල 2.50. ඉවත්වීමට දෙකිසි ව. සර්දිසල් කසිදේ	උ. ප්‍රානිස්	0 2 37	—
-----	---------	--	--------------	--------	---

මෙම ඉඩම් ගැණ වැඩිදුර තොරතුරු සර්වේයර්ජන්තානායකයන්ගේ, විකිනීමේ කොන්දේසි ගැණ
බස්නාහිර දිසාවේ වංශ.බිටානි ආණ්ඩුවේ ඒජන්ත ජනානායකයන්ගේ දුකගමට පුළුවන.

ගරුකර උතුමානවතන්ගේ අඟුටලෙස,
ජ. අ. ජ. ඉම් කරන්,
මහසෙනෙවුසාර්ජ වමිස.

No. 1,285, W. P.

Colonial Secretary's Office,
Colombo, January 24, 1902.

ON Tuesday, March 4, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
R 21	Pattiyagama	Kirigollewila	U. Don Karthelis	0 0 34	10
Preliminary plan 12 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.					
B 23	Giridara	Kirigalpottelanda	V. Thelenis Appu	1 1 38	10
E 24	Do.	Tuduwanullewatta	H. Siman Fernando	0 3 33	10
C 23	Do.	Kirigalpotta	L. Issan Appu and others	12 3 1	10
Preliminary plan 1 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.					
1	Pelpita	Lentherigollewatta	K. Pelis Perera	0 2 25	10
2	Do.	do.	do.	0 0 24	10
Preliminary plan 12 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.					
F 23	Giridara	Ambagahadeniya	S. Baronchi Appu of Galpotugoda	1 0 23	10
W 22	Do.	Kaduruwelawatta	V. Jasin Appu	4 3 8	10
Preliminary plan 16 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.					
146	Tarala	Vaulugahalanda <i>alias</i> Vilakoladeniyawanata	V. Abraham Perera	0 3 34	10
Preliminary plan 7 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.					
O 17	Galpotugoda	Bogahakamatta	Surige Thomis Appu	2 0 0	10
C 18	Do.	Galgediyangodawatta	K. A. Hendrick Appu	1 0 37	10
Preliminary plan 1 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.					
B	Pelpita	Lentherigollewatta	W. Abraham	5 2 15	20
V	Do.	Tammanagahawatta	M. Sinno Appu	7 3 0	20
W 1	Do.	Delgahawatta	S. Sugatan Perera and another	0 1 27	20
Preliminary plan 47 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.					
70	Anuragoda	Wanathawatta	H. Sardiell Vederalla	0 1 21	20
Preliminary plan 16 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.					
C 30	Tarala	Kawdubogahawatta	D. Davith Appu	1 2 6	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
E. F. IM THURN,
Colonial Secretary.

No. 1,285, W. P.

වර්ෂ 1902 ක්වු ජනවාරි මස 24 වෙනි දින කොළඹ

මහසෙක්‍රයාරිස්ට්‍රක්කාන්තේගේ කන්තෝරුවේදී.

විකුණායම් දිනවල වංශ විකුණායම් ආණ්ඩුවේ ඒකකලක්කාන්තේ පසින් මෙහි පහත සඳහන්වන ඉඩම් ඉණ වුණේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1902 ක්වු මාර්තු මස 4 වෙනි දිනවු දකුණු මාරුවල 12ව කොළඹ සඹ මේරියේදී වෙන්දේසි කර වැඩුණේ ව කොහොන් නිකුත්කරදෙන්නට යෙදෙන්නා දැන.

සිතියම 10. (ලංකා මැතිම.) නැගෙනහිර සිතියමකරලේ ගඟාබාවපත්තුව. දක්කර මහත. සක මිල.

කො.	ගම.	ඉඩමේ නම.	කොහෙට් අයගේ නම.	අ. රු. ප.	රු.
R 21	පට්ටියගම	කිරිකොල්ලේවිල	උ. දෙසන් කරුණේ	0 0 34	10
සිතියම 12.					
B 23	කිරිදර	කිරිකල්කොන්තේ ලක්ද	ව. කෙලෙකිස්සරජු	1 1 38	10
E 24	එම	තුඩුද මුල්ලේ වත්ත	ආ. සිමන් ප්‍රකාශ්	0 3 33	10
C 23	එම	කිරිකල්පොත්ත	උ. ඉසන්සරජු සහ තවත්	12 3 1	10
සිතියම 1.					
1	පැල්විට	ලෙන්කාරිකොල්ලේලක්ද	ක. පැලිස් ප්‍රේම	0 2 25	10
2	එම	එම	එම	0 0 24	10
සිතියම 12.					
F 23	කිරිදර	අම්බකදෙණි	ස. බාණේන්ද්‍රියරජු (ගල් පෙතුංගො)	1 0 23	10
W 22	එම	කදුරුවෙල මත්ත	ව. ජයසිංහරජු	4 3 8	10
සිතියම 16.					
146	කරලේ	විවිධකලක්ද කොහොන් මිල කොලදෙණිවත්ත	මේරියගේ ඒඩ්වඩ් ප්‍රේම	0 3 34	10

කො.	ගම.	ඉඩම් නම.	සේවකයාගේ නම.	මහත. අ. රු. ප.	අක්කර ගස මිල. රු.
සිතියම 7.					
U 17	ගල්පොත්තොඩ	බෝගහකනේක	සුද්ධේ රෝමිස්සා	2 0 0	10
C 18	එම	ගල්පොත්තොඩ බටහිර	මො. ගෙනදික්ක	1 0 37	10
සිතියම 1. (ලංකාමැනීම.)					
B	සැල්පිව	ලොක්කොට්ටේ පොළ	ඒ. එච්චාමි	5 2 15	20
V	එම	කමමකකවත්ත	ම. සං. සුද්ධේ	7 3 0	20
W	එම	දෙල්කකවත්ත	ස. සුගන්ධ ප්‍රේම සහ කොහෙක්	0 1 27	20
සිතියම 47. (ලංකාමැනීම.)					
70	අනුරාධා	වනාත වත්ත	ආ. සර්දේසේන වෙදරු	0 1 21	20
සිතියම 16. (ලංකාමැනීම.)					
C 30	කරලේ	කවුච්චිගමවත්ත	ම. දුට්ඨේ	1 2 6	20

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේච්චේන්ද්‍රන්ගානේසේනේද, එකිනිමේ කොන්දේසි කැණ බස්කාරීන් දිනෙහි වංශ හිටපි ආණ්ඩු විස්තර කොට තිබේද දැනගන්නට පුළුවන.

තරුකර උතුරුකවත්තේසේනේ ආඥාවලෙස,
ඒ. ආර්. ඉම් කරේ,
මහසකුකාරීන් මහත.

No. 1,286, W. P.

Colonial Secretary's Office,
Colombo, January 25, 1902.

ON Friday, March 7, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 2,241. Situation—Mada pattu of Siyane korale west.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
L 725	Wirangula	Delgahawatta	Madunayaku Appuhamillage Wellon Appu and another	2 1 0	30
F 730	Korasagoda	Migahawatta	Ranamuka Achchige Hendrick and others	1 2 38	30
Preliminary plan 4,217. Situation—Palle pattu of Salpiti korale.					
P 11	Katukurunda	Ambahawatta	W. Francisco Perera and others	1 1 16	30
Preliminary plan 3,522. Situation—Palle pattu of Salpiti korale.					
Q 4	Nedimale	Dunakayugahawatta	Rupasinghe Acharige Joseph Perera and others	0 1 12	30
Preliminary plan 351. Situation—Adikari pattu of Siyane korale.					
L 99	Gonehena	Millagahawatta	Manchanaikuge Alisandri Appu	12 1 22	30
Preliminary plan 5,860. Situation—Palle pattu of Hewagam korale.					
7403	Rukmale	Nugagahawatta	Pettikirischchige Magris and others	7 3 38	30
Preliminary plan 2,440. Situation—Udugaha pattu of Siyane korale.					
G 889	Ellakkala	Galwalakumbura	Kuruppu Achchige Punehappu	2 0 0	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
E. F. M. THURN,
Colonial Secretary.

No. 1,286, W. P.

ව* 1902 ක්වු ජනවාරි මස 25 වෙනි දින කොළඹ මහසකුකාරීන්ගේ කන්දෝරුවේදී.

කොළඹ දිනෙහි වංශ හිටපි ආණ්ඩු විස්තර කොට තිබේද දැනගන්නට පුළුවන.

කො.	ගම.	ඉඩම් නම.	අයිතිකරුගේ නම.	මහත. අ. රු. ප.	අක්කර ගස මිල. රු.
L 725	විරංගුල	දෙල්කකවත්ත	මදනායක අප්පුහාමිල්ලාගේ චේච්චේසේන සහ කොහෙක්	2 1 0	30
F 730	කොරසගොඩ	මිගහවත්ත	රනාමුකආච්චිගේ ගෙනදික්ක සහ කොහෙක්	1 2 38	30
සිතියම 4,217. පිළිවෙල සල්පිවිකොට්ටේ පොළ පල්ලේපත්තුව.					
P 11	කවුච්චිගම	අලෙවුවත්ත	ඒ. ප්‍රසාද්‍ය ප්‍රේම සහ තමන්	1 1 16	30
සිතියම 3,522.					
Q 4	කැදිමාලේ	දුක්කකොට්ටේ	රාධිංකආච්චිගේ ජෝසප් ප්‍රේම සහ තමන්	0 1 12	30

නො.	ගම.	ඉඩම් නම.	අයිතියක් කියන්නා.	මහල. සහ මල.		අක්කර රූ.	
				අ. රූ. ප.	රූ.		
L 99	ගෝනසේන	සිතියම 351. පිහිටීම මිලදුම්ගතවන්න	සියතාසෝරලේ අදිකාරියන්ගුව.	12	1	22	30
7403	රුක්මලේ	සිතියම 5,860. පිහිටීම හේවාගම්සෝරලේ පල්ලේපත්තුව.	සුගතගවන්න	7	3	33	30
G 889	ඇල්ලක්කල	සිතියම 2,440. පිහිටීම සියතාසෝරලේ උඩුගතපත්තුව.	ගල්වලඟුර	2	0	0	30

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තනුල්ලක් නොවන්නෙහිද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසානම් වංශ. හිටපු ආණ්ඩුවේ එජන්තලක් නොවන්නෙහිද දැනගන්ව පුළුවන.

ගරුකර උතුමානවකන්සේනේ ආඥාව ලෙස,
 ජ. ඇච්. ඉම් හර්න්,
 මහලේකම්වරයා වෙත.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,838, c. p.

Colonial Secretary's Office,
Colombo, January 17, 1902.

ON Friday, February 28, 1902, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Preliminary plan 3,971.—Asgiri Pallesiya pattu of Matale south. Village—Gammulla. Claimant—Crown.					
10773	Miriskotuwa or Patanahena	Gammulla Bandirala Arachchi	Low jungle	3 0 20	25
Preliminary plan 4,941.—Wagapanha Pallesiya pattu of Matale north. Village—Kiryaya. Claimant—Crown.					
13240	Udakottaismutte mukalana	Tauikotua-Kiribanda Arachchi of Embulambe	Forest said to contain no valuable timber	0 3 18	10
13241	Udakottaismutte mukalana and Manidana-mukalana	Tanikotua-Manidana	do.	1 0 20	10
O 818	Kanatta	Claimant—Kiri Banda. Kiribanda Arachchi of Embulambe	Reservation for ela	0 0 6	10
P 818	Pitakotuwakumburapillewa	do.	Threshing floor Jungle said to be 15 years old	0 0 10	10
13242	Manidanamukalana	Claimant—Crown. Kiribanda Arachchi of Embulambe	Forest said to contain no valuable timber	1 1 33	10
Preliminary plan 5,019.—Wagapanha Pallesiya pattu of Matale north. Village—Dekinde. Claimant—Crown.					
13418	Dekindemukalana	D. A. Punchirala and K. M. Menika	Forest	10 1 30	40
Preliminary plan 5,018.—Wagapanaha Pallesiya pattu of Matale north. Village—Embulambe. Claimant—Crown.					
13417	Indigollakotua	M. Ranghami Moho-talla, L. Kiribami Vedarala, and another	Partly jungle, partly chena, cultivated with paddy	5 0 33	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency's command,
 E. F. IM THURN,
 Colonial Secretary.

No. 1,838, C. P.

දී 1902 ජනවාරි මස 17 වෙනි දින කොළඹ
මහජන කාර්යාලයේ සිටින විට

මහලු දිනෙහි මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි පහත සඳහන් වන ආශ්‍රිත සන්තක බඩම්
ආශ්‍රිතව කිසිදු වගකීමක් නොමැතිව 1902 ජනවාරි මස 28 වෙනි දින සිකරය දවල් 12.30
මාතලේ සම්මන්ත්‍රණයේදී වෙන්දේසි කර එකතු වීමට පෙරෙහිදී දැන.

සිතියම 3,971. මාතලේ දිස්ත්‍රික්කයේ අස්ඵලයේ පල්ලේසිය පත්කළේ.

මම—මහලු දිස්ත්‍රික්කයේ අස්ඵලයේ සිටින විට

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අත්දම.	මහත. අ. රු. ප.	අක්කර ගත ඒල. රු.
10773	මිරිස්කොටුව නොකොත් පහතපෙහෙස	මහලු දිස්ත්‍රික්කයේ අස්ඵලයේ සිටින විට	සිත්කාලාව	3 0 20	25
සිතියම 4,941. මහලු දිස්ත්‍රික්කයේ වගපහන පල්ලේසිය පත්කළේ.					
මම—සිරිසාය.					
13240	උඩකොටුවේ ඉස්මත්තේ කනිකොටුවේදී මහලු දිස්ත්‍රික්කයේ	කිරිබත්තා ඇමුල් අග්නි ආරම්භ	වටිනාකිනා සේ සොදිසන් නැති මුහුණත ඇලට අත්දැර කි වෙහ කාලාව	0 3 18	10
13241	එම සහ මහලු දිස්ත්‍රික්කය	එම	අස්ඵලයේ සිටින විට	1 0 20	10
O 818	කනත්ත	කිරිබත්තා ඇමුල් අග්නි ආරම්භ	කමත	0 0 6	10
P 818	පිටකොටුවේදී මහලු දිස්ත්‍රික්කයේ	එම	අවුරුදු 15 වසර ඇති කාලාව	0 0 10	10
අස්ඵලයේ සිටින විට—ආශ්‍රිතව.					
13242	මහලු දිස්ත්‍රික්කය	කිරිබත්තා ඇමුල් අග්නි ආරම්භ	වටිනාකිනා සේ සොදිසන් නැති මුහුණත	1 1 33	10
සිතියම 5,019. මම—දෙකිද.					
13418	දෙකිදේ මහලු දිස්ත්‍රික්කය	ඩී. ඒ. පුත්තරා සහ ආර්. ඇම්. මානිකා	මුහුණත	10 1 30	40
සිතියම 5,018. මම—ඇමුල් අග්නි.					
13417	ඉදිකල්ලේ පිටුව	ඇම්. ආනන්ද මොහොමඩ් ආල්. කිරිනාමි වෙදරා සහ කපත් එකකොහෙක්	කොටසක් කාලාව අතින් කොටස වී උසුරු කිරීමට හෙය	5 0 33	10

මෙම බඩම් කැණ ව. සිදු කරනා සර්වේ ජනරජයේ සේවයෙන්, එකිනි ම කොන්දේසි ගැන මාතලේ දිස්ත්‍රික්කයේ පත්කළේ දුකකන්ට පුළුවන.

තරුහර උතුරු පළාතේ සේවයේ ආඥාව ලෙස,
ඊ. ඇල්. ඉම් හර්න්,
මහජන කාර්යාලයේ මහලු.

No. 1,839, C. P.

Colonial Secretary's Office,
Colombo, January 20, 1902.

ON Monday, March 3, 1902, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up for sale or settlement, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Udapalata division of the Kandy District of the Central Province.

Preliminary plan 5,015. Village—Uda Nilambe.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
S 826	Galwalatennawatta	W D. Ranasingha Appubamy	Tea	9 2 26	200
T 826	Laurawatta	The Ceylon Proprietary Estates Company Limited	Tea	4 1 4	200
13414	Galwalatennapatana	Crown	Patana and jungle	41 3 36	50
U 826	Sogamawa alias Galwalatenna	Sogama estate	Tea	0 1 21	300

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,
E. F. IM THURN,
Colonial Secretary.

No. 1,839, C. P.

වර්ෂ 1902 ක්වු ජනවාරි මස 20 වෙනි දින කොළඹ
මහසෙනෙවරිජලත්තානසේනේ කන්තෝරුවේදීය.

මහලු දිසාවේ ගෞරවනීයවු ඒජන්තලත්තානසේන විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක බඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1902 ක්වු මාර්තු මස 3 වෙනි සදු දින දවල් 12ට මහනුවර කම්මේරි සේදි වෙන්දේසිකර විකුනවට යෙදෙනවා ඇත.

මහලු දිසාවේ මහනුවර පලාතේ උඩපලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 4ක්.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීයන්තා.	අන්දම.	අක්කරයක් විකුනවට පවත්ගන්න මහත. ගහත.	
				අ. රු. ප.	රු.
S 826	ගල්වලකැත්තේ වත්ත	ඩබ්ලිව්. ඩී. රනසිංහ අප්පුහාමි	නේ	9	2 26 200
T 826	ලමවත්ත	සිලෝනප්‍රොප්‍රසිදිරි ඇස්වේරි සිංහසිංහ කොමපුනික	නේ සහ ග්‍රිල්ලා තිබේ	4 1 4	200
13414	ගල්වලකැත්තේ පහත	ආණ්ඩුව	පහත සහ කැලේ	41 3 36	50
U 826	සොගමාව නොහොත් ගල්වලකැත්ත	සොගමාවත්ත	නේ	0 1 21	300

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර් ජනරාල්ලත්තානසේනගේ දූතගන්ව ගැනීමත් ඇර මිනිනිමේ කොන්දේසි ගැන තොරතුරු මහලු දිසාවේ ගෞරවනීයවු ඒජන්තලත්තානසේනගේ දූතගන්ව ගැනීමේ.

ගරුකර උතුමානවතන්සේනේ ආඥාව ලෙස,

ජ. ඇච්. ඉම් තර්න්,
මහසෙනෙවරිජලත්තානසේන.

No. 1,840, C. P.

Colonial Secretary's Office,
Colombo, January 27, 1902.

ON Wednesday, March 5, 1902, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Yatinuwara division of the Kandy District of the Central Province.
Preliminary plan 2,383.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent. A. R. P.
N 279	Waharakgoda	Marapola or Nikatenna	Gamagedara Appuhami	0 1 11

Upset price,—Rs. 20 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,

E. F. IM THURN,
Colonial Secretary.

No. 1,840, C. P.

වර්ෂ 1902 ක්වු ජනවාරි මස 27 වෙනි දින කොළඹ
මහසෙනෙවරිජලත්තානසේනේ කන්තෝරුවේදීය.

මහලු දිසාවේ ගෞරවනීයවු ඒජන්තලත්තානසේන විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1902 ක්වු මාර්තු මස 5 වෙනි බුද්දින දවල් 12ට මහනුවර කම්මේරි සේදි වෙන්දේසිකර විකුනවට යෙදෙනවා ඇත.

මහලු දිසාවේ මහනුවර පලාතේ ගවනුවර කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි එකක්.

සිතියම 2,383. අයිතිකම් කීයන්තා—ගවගෙදර අප්පුහාමි.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.
N 279	වරක්ගොඩ	මාරපොල නොහොත් නික්කැත්ත	—	0 1 11

අක්කරයක් රුපියල් 20 හිට පවත්ගැනී විකුනවට යෙදේ.

මේ ඉඩම ගැන වැඩිදුර කාරණා සර්වේසර් ජනරාල්ලත්තානසේනගේ දූතගන්ව ගැනීමත් ඇර මිනිනිමේ කොන්දේසි ගැන තොරතුරු මහලු දිසාවේ ගෞරවනීයවු ඒජන්තලත්තානසේනගේ දූතගන්ව ගැනීමේ.

ගරුකර උතුමානවතන්සේනේ ආඥාව ලෙස,

ජ. ඇච්. ඉම් තර්න්,
මහසෙනෙවරිජලත්තානසේන.

No. 1,841, C. P.

Colonial Secretary's Office,
Colombo, January 27, 1902.

ON Wednesday, March 12, 1902, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Udapalata division of the Kandy District of the Central Province.

Preliminary plan 4,823.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
Y 808	Mitalawa	Dodantennahena	N. Wattī	Tea	0 1 29

Upset price,—Rs. 175 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,
E. F. IM THURN,
Colonial Secretary.

No. 1,841, C. P.

වම 1902 ක්වු ජනවාරි මස 27 වෙනි දින කොළඹ
මහසෙකුකාරිස්උත්තරායයේ කන්තෝරුවේදීය.

මහලු දිසාවේ ගොවිපවනියවු ඒජන්තඋත්තරායයේ පිහිටි මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම ආණ්ඩුවේ නිකුත්වනු ප්‍රකාරයට වම 1902 ක්වු මාර්තු මස 12 වෙනි වුදදින දවල් 12ට මහ කුචර කවිවරයෙදී වෙන්දේසි කර විකුනනව දෙසදහන ඇත.

මහලු දිසාවේ මහකුචර පලායේ උඩපලාන කොට්ඨාසයේ පිහිටා තිබෙන තිමිකැවෙලි එකකි.

පිහිටම 4,823. කම—මහලුවම.

කො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	මහත. අ. ර. ප.
Y 808	දොඩන්තැන්නේ හේන	ඇන්. වත්ති	හේ	0 1 29

අක්කරයක් රුපියල් 175 කිට විකුනනව පවත්නනුලැබේ.

මෙම ඉඩම ගැන වැඩිදුර කාරණා සර්වේශ්වර්ථකරුන්ගේ නායකයෙක් දැනගනව ගැනිවත් ඇර, පිකි නිමේ කොන්දේසි ගැන කොරතුරු මෙහි දිසාවේ ගොවිපවනියවු ආණ්ඩුවේ ඒජන්තඋත්තරායයේගෙන්ද දුක ගත ගැනිවේ.

කරුකර උකුමානත්වකන්සේගේ ආඥාව ලෙස,
ජ. ඇඳ. ඉම් කරන්,
මහසෙකුකාරිස් වමිහ.

LAND SALES IN THE NORTHERN PROVINCE.

No. 373, N. P.

Colonial Secretary's Office,
Colombo, January 17, 1902.

ON Friday, February 28, 1902, at 12 noon, the Assistant Government Agent for the Mullaitivu District will put up to auction, at his office in Mullaitivu, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirteen allotments of land situated in the Vavuniya north and Maritime pattu divisions of the Mullaitivu District of the Northern Province.

Preliminary plan 2,403. Village—Marailuppai.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
8762	Sinnatt mpi Murukan	Crown	Open land	0 3 38
8763	Do.	do.	Dwelling compound	0 1 16
X 228	Government Agent	Kantan Paraman	Garden and land	0 0 13
Y 228	Do.	Aiyan Arumukattan	do.	1 1 4
Z 228	P. Nakamani and another	Kantan Paraman	do.	0 0 17
8764	Do.	Crown	do.	0 0 9
8765	Do.	do.	Open land	0 1 28

Preliminary plan 2,446. Village—Kanakarayankulam.				
8868	John Proctor Tampoa	Crown	Jungle	14 1 25

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
Preliminary plan 2,485. Village—Kataliyarsamalankulam.				
8901	Kaddyann Muttan	Crown	Jungle	2 2 11
8903	—	do.	Paddy	0 0 28
8904	—	do.	do.	0 0 22
Preliminary plan 2,513. Village—Kachchilamadu.				
8933	Nakar Appakkuddi and another	Crown	Jungle	6 0 29
Preliminary plan 2,411. Village—Vellamullivaikkal.				
8777	S. Sankarappillai and another	Crown	Jungle	4 0 20
Upset price,—Rs. 10 per acre.				

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Mullaittivu.

By His Excellency's command,

E. F. IM THURN,
Colonial Secretary.

No. 373, N. P.

கொலோனியல் சர்க்கிற்றத்தார் ஆபீசில்,
கொழும்பு, 1902 ம ஆண்டு தைமீ 17 ந் உ.

1902 ம ஆண்டு மார்ச்சு மாதம் 28 ந் திகதி முல்லைத்தீவில் தன் ஆபீசில் உடமா காணாதது முல்லைத்தீவு கவ
றணமேந்து உதவி ஏசனறவர்களால் இதனையிற் சொல்லப்பட்டிருக்கிற முடிசூரிய காணாதது காரணம், அர
சாட்சியாரால் உதரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்றகப்பட்டம்.

13 காணித்துண்டுகள், வட மாகாணத்து முல்லைத்தீவு டிஸ்திரிக்டின் வவுனியா வடகரூ கரைதுறைப்பற்
றுப் பகுதியில் இருக்கின்றது.

பிளான இலக்கம் 2,403. உரிததாளி—முடி.

இல.	சூழிச்சி.	கேள்விகாரண பெயர்.	வீபரம்.	விசாலம். ஏ. ரூ. ப.
8762	மாறா இதுப்பை	சின்னத்தம்பி முருகன்	வெளி நிலம்	0 3 38
8763	—	—	சூயிருக்கும் வளவு	0 1 16
உரிததாளி—கந்தன் பரமண.				
X 228	—	கவுண்டேந்து ஏசனறு	தோட்ட நிலம்	0 0 13
உரிததாளி—ஹயன் ஆறுமுத்ததான்.				
Y 228	—	கவுண்டேந்து ஏசனறு	—	1 1 4
உரிததாளி—கந்தன் பரமண.				
Z 228	—	பி. நாகமணியும் இன்னுமொரு வனும்	—	0 0 17
உரிததாளி—முடி.				
8764	—	பி. நாகமணியும் இன்னுமொரு வனும்	—	0 0 9
8765	—	—	வெளிநிலம்	0 1 28
பிளான இலக்கம் 2,446.				
8868	கனகராயன் சூளம்	ஜே. பி. தம்பு	காடு	14 1 25
பிளான இலக்கம் 2,485.				
8901	காதலியா சமனஞ்சூளம்	கடடையன் முததன்	காடு	2 2 11
8903	—	—	வயல	0 0 28
8904	—	—	வயல	0 0 22
பிளான இலக்கம் 2,513.				
8933	கச்சிலமடு	நாகர் அப்பாக்குடடியும் இன் னும் ஒருவனும்	காடு	6 0 29
பிளான இலக்கம் 2,411.				
8777	வெள்ளர்முள்ளி வாய்க்கால	ச. சங்கரப்பிள்ளையும் இன் னும் ஒருவனும்	காடு	4 0 20

பாண்படி வலை ஏக்கர் ஒன்றுக்கு ரூபா 10.

இக்காண்படிப்பற்றிய மேலதன்மான் விபரங்கள் சேர்வையா ஜெனறல்துறை அவர்களிடத்திலும் விற்
புள்ளி கொந்திசைப்பற்றி முல்லைத்தீவு உதவி ஏசனறுத்துறை அவர்களிடத்திலும் அறிந்துகொள்ளலாம்.

மகோததமா அவர்களினது கட்டளையின்படி,

ச. எவ். இம் தேர்ன்,
இராசாங்க விசிதா.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

Sale of the Lease of Land Pambawilla for Gemming purposes.

THE Assistant Government Agent of Matara will put up for sale by public auction at the Matara Kachcheri on February 3, 1902, at noon, the right to prospect for gems in the Crown land Pambawilla, situated at Gombadala in the Kandaboda pattu of the Matara District, and containing in extent 30 acres more or less.

Conditions.

1. The term of lease to be one year from date of sale.
2. The lessee may on payment of royalty cut and appropriate for any purpose connected with the opening or working of the mines any timber growing on the land.
3. The lessee shall maintain the boundaries of the land leased.
4. The lessee shall fill up all pits opened by him when restoring the land to Government.
5. The person whose bid is accepted by the Assistant Government Agent, subject to the approval of and confirmation by Government will be required to pay one-tenth of the amount at once. The balance nine-tenth shall be paid within seven days from the date of notice intimating the acceptance of the bid.
6. Further information may be obtained from the Matara Kachcheri.
7. The Assistant Government Agent is not bound to accept the highest of any bid.

Matara Kachcheri,
December 31, 1901.

K. MACLEOD,
Assistant Government Agent.

පබවිල යන ඉඩමේ මැනික් ගැරීමේ බද්ද පිස්සීම.

මාතර පලාතේ කන්දබඩපත්තුවේ ගොම්බද්දල නිබෙහ පබවිල කියන ආණ්ඩුවේ ඉඩමේ මැනික් ගැරීමේ බලය වර්ෂ 1902 ක් වූ දෙසැම්බර් මස 3 වෙනි සදුදා දවල් දෙදලහට මාතර කච්චේරියේදී, මාතර උප ඒජන්ත උපකාරකයන්ගේ පිස්සු පිස්සු වෙන්දේසියේ විකුණනවා ඇත.

කොන්දේසිය.

1. බද්ද දෙවැනි අවරුද්දකට පමණක.
2. බද්දක් අය ආණ්ඩුවේ කොටස දී ඉඩමේ ගැරීමේ ලියුම් වලට මුදල් ගැරීමට හෝ එහි වැඩට අයිති කැමති දේකට හෝ සපාගන්ට පුළුවන.
3. බද්දක් අය ඉඩමේ වැඩිම රක්ෂාකර තබනට බැනැහ.
4. ඉඩම ආණ්ඩුවට ආරක්ෂා දෙන එව බද්දක් අය එහි නිබෙහ සිසිම වලට මුදල් වසාදනට බැනැහ.
5. ගම කෙසෙකුගේ ඉල්ලීම ආණ්ඩුවේ ඒකගැනීමටද සම්බන්ධවද යටත්ව උපඒජන්ත උපකාරකයන්ගේ පිස්සු බාරගන්ට දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකාරකයා පිස්සු ඒකගතෙන් 10කින් කොටසක් එවලේම ගෙවනට බැනැහ. ඉතුරු 10කට බෙදා 9ක් පත්තුව ඉල්ලීම ඒකගතක් බව දැනුම්දුන් සුමාගේ අතරතුරේදී ගෙවනට බැනැහ.
6. ඒජන්ත උපකාරකයන්ගේ මැනි ඉල්ලීමක්වත් මොනකම් ඉල්ලීමක්වත් ඒකගතක්ව බැඳී නැත.
7. මැනිදුර කාරකයා මාතර කච්චේරියේදී දැනගන්ට පුළුවන.

වර්ෂ 1901 ක් වූ දෙසැම්බර් මස 31 වෙනි දින
මාතර කච්චේරියේදී

කේ. මැක්ලීව්ස්ටන්,
මාතර උපඒජන්ත වර්තමාන.

No. 1,191, S. P.

Colonial Secretary's Office,
Colombo, January 28, 1902.

ON Thursday, April 3, 1902, at noon, and the following days, the Assistant Government Agent for the Hambantota District will put up to sale or settlement, at his office at Tangalla Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty allotments of land situated in the West Giruwa pattu division of the Hambantota District of the Southern Province.

Preliminary plan 5,759.—Mandaduwa.

Lot.	Name of Land.	Claimant—Crown.		Description.	Extent. A. R. P.	Appraised Value. Rs.
		Name of Applicant.				
14028	Kolongahahena or Pohiwewa Gilmepahalapittaniya	J. A. P. Don Nikulas		Chena	14 2 15	10
14029	Kolongahahena	do.		Citronella garden	0 2 22	15
14030	Do.	do.		Garden	0 0 23	15
14031	Do.	do.		do.	0 2 21	15
14032	Do.	do.		Reservation for channel	0 3 38	0
14033	Pohiwewamulana	do.		Paddy field	0 0 24	25
14034	Kolongahahena	do.		Road reservation	0 0 33	—

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Appraised
				A.	R.	P.
Preliminary plan 5,802.—Dimbulgoda.						
Claimant—S. H. A. Don Bastian.						
14204	Kahambilyahena	S. Don Bastian	Chena	12	0	26 10
Claimant—Crown.						
14205	Ehalagahakorotuwa	R. K. Hin Appu	Garden	0	1	36 15
14206	Ehalagahahena	do.	do.	1	2	8 15
14207	Punchiwewagawahena	S. Babappu	Chena	1	0	10 10
14208	Do.	do.	Garden	0	0	10 20
14209	Do.	Crown	Road reservation	0	0	5 —
14210	Elagawahena	S. H. Dingi Appuhami	Chena	0	1	13 10
14211	Do.	do.	Garden	0	2	15 15
Preliminary plan 5,803—Attanayala.						
Claimant—Crown.						
14212	Weligahapanguwa <i>alias</i> Beligahapanguwa	Crown	Paddy field	1	0	26 25
Preliminary plan 5,841.—Netulpitiya and Medagma.						
Claimant—Crown.						
14336	Wekadakorotuwa	Vidanagama Don Davit	Chena	1	3	36 10
Preliminary plan 5,848.—Pattiyapola.						
Claimant—B. Sendiris <i>alias</i> Sanna.						
14357	Mylagahahena	N. R. Sanguwa	Garden	3	2	4 10
Claimant—Bralage <i>alias</i> K. Sendiris.						
14358	Masmorugahakorotuwa	W. Don Samel	Garden	3	1	9 15
Claimant—A. Sadiris.						
V 534	Rukattanagahahena	Crown	Garden	0	3	24 20
W 534	Rukattanawatta	do.	do.	1	0	23 100
Claimant—K. B. Aberan.						
X 534	Medawewagawawatta	Crown	Garden	0	3	14 10
Y 534	Medawewadeniya	do.	Deniya	1	2	0 10
Claimant—K. B. Aberan and Crown.						
Z 534	Pitamandiya	Crown	Deniya	2	3	6 15
Claimant—A. Don Siman and others.						
14359	Kadurugahawatta	Crown	Garden	0	3	12 20
Claimant—Pattiyapola temple.						
A 535	Konewattamulana	Crown	Field	2	1	25 15
B 535	Rukattanagahamulana	do.	do.	0	3	35 15
Claimant—Crown.						
14360	Medawewa	Crown	Tank	0	2	10 10
Claimant—K. B. Aberan.						
14361	Mylagahahena	Crown	Garden	0	3	38 10
C 535	Mylagahakorotuwa	do.	do.	1	1	0 15
14362	Do.	do.	do.	0	1	16 15
Claimant—Crown.						
14363	Kadurugahawatta	Crown	Garden	0	1	38 20
14364	Galugahawatta	do.	do.	1	1	4 20
14365	Telambugahawatta	do.	do.	1	0	37 50
14366	Kajugahakoratuwa	do.	do.	0	2	38 15
14367	Mylagahawatta	do.	do.	1	0	0 100
14368	Julgahawatta	do.	do.	0	3	26 30
14369	Julgahakoratuwa	do.	do.	0	1	32 10
14370	Telambugahawatta	do.	do.	1	0	0 30
14371	Kadurugahawatta	do.	do.	0	3	16 30
14372	Mylagahawatta	do.	do.	1	3	0 30
14373	Kadurugahakoratuwa	do.	do.	0	3	10 20
Claimant—K. B. Aberan.						
14374	Hedaketiarelelima	Crown	Chena	55	1	0 10
Claimant—Crown.						
14375	Kanattewatta	Crown	Swamp	0	0	10 10
14376	Deniya	do.	Field	0	3	0 10
14377	Reservation for road	do.	Road reservation	0	3	30 —
Preliminary plan 5,849.—Palatuduwa.						
Claimant—Crown.						
14378	Talayaya or Welungahawatta	Crown	Garden	0	2	34 20
14379	Talayaya or Kagugahawatta	do.	do.	0	3	17 20
14380	Talayaya or Unagahawatta	do.	do.	1	2	28 50
14381	Do.	do.	do.	0	2	20 20
14382	Beddawayayaya or Delgahawatta	do.	do.	0	3	9 15
14383	Beddawayayaya or Kalugahawatta	do.	do.	0	1	1 15
14384	Do.	do.	do.	0	1	21 15
14385	Do.	do.	do.	0	0	24 10
14386	Do.	do.	do.	0	1	8 10
14387	Do.	do.	do.	0	0	33 10
14388	Beddawayayaya or Daminiyagahawatta	do.	do.	1	0	4 20
14389	Beddawayayaya or Ambagahawatta	do.	do.	1	1	34 30

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
14390	Beddawewayaya or Nugagas-wewawatta	Crown	Garden	0 3 2	30
14391	Beddawewayaya	do.	Reservation	0 0 18	—

NOTE.—Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

By His Excellency's command,

E. F. IM THURN,
Colonial Secretary.

o. l., 191, s. p.

වස 1902 ක්වූ ජනවාරි මස 28 වෙනි දින කොළඹ මහජනකාරයින් උත්තරාත්තේ කන්තෝරුවේදී.

කම්බන්තොව දිසාවේ උපදේශකවරයන්ගේ මසින මෙහි පහත සඳහන් වන ආණ්ඩුව සන්නක ඉඩම් ආණ්ඩුවේ නිකුත්වනු ලබන ප්‍රකාරයට වස 1902 ක්වූ අප්‍රේල් මස 3 වෙනි දින වූ කසපතින්ද දවස් 120 තක්සේරු කාලයේදී බෙරුම්කරණයට නොතොත් වෙන්දේසිකර මිලදීමට යෙදෙනවා ඇත.

දකුණ දිසාවේ කම්බන්තොව පලාතේ බස්නාහිර ගිරුවාපත්තුවේ කොළඹ සඳ පිහිටා තිබෙන හම් කැබලි (60) කැටක්.

සිතියම 5,759. මන්ඩාදුව. ඉල්ලුම්කාරයා—අඬ. ඒ. දෙගේ නිකුරුල්.

අක්කරගත සාමාන්‍ය වටි මහත. නාතල. ආ. රු. ප. රු.

කො.	ඉඩමේ නම.	අයිතියම කියන්නා.	අත්දම.	අක්කරගත සාමාන්‍ය වටි මහත. නාතල. ආ. රු. ප. රු.
14028	කොලොන්නකහේන කොන් පොතිවැවේ ගිල් මේ පහල පිට්ටනිය	ආණ්ඩුව	හේන පැතිර වත්ත	14 2 15 10
14029	කොලොන්නකහේන	එම	එම	0 2 22 15
14030	එම	එම	එම	0 0 23 15
14031	එම	එම	එම	0 2 21 15
14032	එම	එම	ඇලව ඉහිරිකරපු බිම	0 0 33 —
14033	පොතිවැවේ මුලක	එම	කුඹුර	0 0 24 25
14034	කොලොන්නකහේන	එම	පාරව ඉහිරිකරපු බිම	0 0 33 —

සිතියම 5,802. ඉල්ලුම්කාරයා—අඬ. දෙගේ බස්නිහේ.

14204	කකඹලියාහේන	අඬ. එම්. ඒ. දෙගේ බස්නිහේ හේන		12 0 26 10
-------	------------	------------------------------	--	------------

ඉල්ලුම්කාරයා—ආර්. මන්. හික්දේපු.

14205	ඇඟලකකොරවුව	ආණ්ඩුව	වත්ත	0 1 36 15
14206	ඇඟලකහේන	එම	එම	1 2 8 15

ඉල්ලුම්කාරයා—ආර්. බඩාදුව.

14207	පුම්වැවකොට්ඨාසයේන	ආණ්ඩුව	හේන	1 0 10 10
14208	එම	එම	වත්ත	0 0 10 20

ඉල්ලුම්කාරයා—ආණ්ඩුව.

14209	එම	ආණ්ඩුව	පාරව ඉහිරිකරපු බිම	0 0 5 —
-------	----	--------	--------------------	---------

ඉල්ලුම්කාරයා—අඬ. එම්. හික් දේපුහාණ.

14210	ඇඟලකකහේන	ආණ්ඩුව	හේන	0 1 13 10
14211	එම	එම	වත්ත	0 2 15 15

සිතියම 5,803. අත්තනකොල. ඉල්ලුම්කාරයා—ආණ්ඩුව.

14212	මේලිගතපහුව නොතොත් මේලිගතපහුව	ආණ්ඩුව	කුඹුර	1 0 26 25
-------	------------------------------	--------	-------	-----------

සිතියම 5,841. නෙවුල්පිටිය හත මැදගම. ඉල්ලුම්කාරයා—මිදුනගමහේ දෙගේ දැවන්.

14336	මැනඩකොරවුව	ආණ්ඩුව	හේන	1 3 36 10
-------	------------	--------	-----	-----------

සිතියම 5,848. පව්විකොල. ඉල්ලුම්කාරයා—අඬ. ආර්. සඳුවා.

14357	මසිලකහේන	බී. සෙත්දිස් නොතොත් සන්නා	වත්ත	3 2 4 10
-------	----------	---------------------------	------	----------

කො.	ඉඩමේ නම.	අයිතිකම් කිහිපයා.	අදහම.	අක්කරයක සාමාන්‍ය වටි	
				මහක. අ. රු. ප.	වැ. රු.
ඉල්ලුම්කාරයා—ඩබ්ලිව්. දෙව් සාමෙල්.					
14358	මස්මෝරුගහකොණර වුව	මුලගේ නොහොත් කේ. සෙනදිස්	එම	3	1 9 15
ඉල්ලුම්කාරයා—ආණ්ඩුව.					
V 534	රුක්අත්තනගහගේන එම වත්ත	ඒ. සාදිස්	එම	0	3 24 20
W534	එම වත්ත	එම	එම	1	0 23 100
X 534	මැදවැවගාමා වත්ත	කේ. බී. අබරත්	එම	0	3 14 10
Y 534	මැදවැවදෙණිය	එම	දෙණිය	1	2 0 10
Z 234	පිටමත්තිය	එම සහ ආණ්ඩුව	එම	1	3 6 15
14359	කදුරුගහවත්ත	ඒ. දෙව් සිමන් සහ තවත්	වත්ත	0	3 12 20
A 535	කොණෙවත්තේ මුලක	විහාරේ	කුඹුර	2	1 25 15
B 535	රුක්අත්තනගහමුලක	එම	එම	0	3 35 15
14360	මැදවැව	ආණ්ඩුව	වැව	0	2 10 10
14361	මසිලගහගේන	කේ. බී. අබරත්	වත්ත	0	3 38 10
C 535	මසිලගහකොණරවුව	එම	එම	1	1 0 15
සිතියම 5,848. පව්විකාපොල.					
14362	මසිලගහකොණරවුව	කේ. බී. අබරත්	වත්ත	0	1 16 15
14363	කදුරුගහවත්ත	ආණ්ඩුව	එම	0	1 38 20
14364	ගුණගහවත්ත	එම	එම	1	1 4 20
14365	තෙලෙඹුගහවත්ත	එම	එම	1	0 37 50
14366	කප්පුගහකොණරවුව	එම	එම	0	2 38 15
14367	මසිලගහවත්ත	එම	එම	1	0 0 100
14368	පුල්ලගහවත්ත	එම	එම	0	3 26 30
14369	පුල්ලගහකොණරවුව	එම	එම	0	1 32 10
14370	තෙලෙඹුගහවත්ත	එම	එම	1	0 0 30
14371	කදුරුගහවත්ත	එම	එම	0	3 16 30
14372	මසිලගහවත්ත	එම	එම	1	3 0 30
14373	කදුරුගහකොණරවුව	එම	එම	0	3 10 20
14374	ගැටකැට්ආරේලැබ්බිම	කේ. බී. අබරත්	වත්ත	55	1 0 10
14375	කනක්කවත්ත	ආණ්ඩුව	මඩඉඩම	0	0 10 10
14376	දෙණිය	එම	කුඹුර	0	3 0 10
14377	පාරව ඉතිරිකරපු බිම	එම	පාරවඉතිරිකරපුබිම	0	3 30 —
සිතියම 5,849. පාලකුඩුව.					
14378	තලයාග නොහොත් වෙ එත්තගහවත්ත	ආණ්ඩුව	වත්ත	0	2 34 20
14379	එම නොහොත් කප්පු ගහවත්ත	එම	එම	0	3 17 20
14380	එම නොහොත් උහගහ වත්ත	එම	එම	1	2 28 50
14381	එම	එම	එම	0	2 20 20
14382	බැද්දවැවගාම නොහොත් දෙල්ලගහවත්ත	එම	එම	0	3 9 15
14383	එම නොහොත් කළුගහ වත්ත	එම	එම	0	1 1 15
14384	එම	එම	එම	0	1 21 15
14385	එම	එම	එම	0	0 24 10
14386	එම	එම	එම	0	1 8 10
14387	එම	එම	එම	0	0 33 10
14388	එම නොහොත් දම්නියා ගහවත්ත	එම	එම	1	0 4 20
14389	එම නොහොත් අඹගහ වත්ත	එම	එම	1	1 34 30
14390	එම නොහොත් නුගහස් වැව්වත්ත	එම	එම	0	3 2 30
14391	බැද්දවැවගාම	එම	තහනම්කර තිබෙන බ්‍රම	0	0 18 —

දුන්විමට—මේ ඉඩම්වලට ගම් කිසි අයිතිකමක් ඇතැයි කල්පනාකරණ ගම් අභවවත් විසින් ඔවුන්ගේ අයිතියම්වලට ප. සම් උපද්වත්තඋත්තාගේ ඉදිරිපිටදී විකුනුම් දවසේදී පෙන්නවාසිවිය ලෙස දැනගතයුතුයි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේශර්චකරල් උත්තාගේගේගේද, කිනිමේ කොන්දේසි ගැන කාරණ ගම්වනගොට දිසාවේ උපද්වත්තඋත්තාගේගේද දැනගතහැකිය.

ගරුකර උතුමාසත්වතත්තේගේ ආඥාවලෙස,
 ජ. ආඒ. ඉම් හර්ස්,
 මහසෙනෙරාජස් වර්ග.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 861, E. P.

Colonial Secretary's Office,
Colombo, January 16, 1902.

ON Thursday, March 6, 1902, and the following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 2,868.—Eruvil pattu.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.	
87307	Kalutavalai	Messrs. G. T. Taylor and H. M. Alley	Encroachment	7 0 13	20 0	
		Preliminary plan 1,149.—Chammanturai pattu.				
1833	Chavalakkadai	V. V. Kasinvavappodi	Puliyadippiddi	2 3 5	10 0	
		Preliminary plan 372.				
3056	Navitanveli	P. Chinnattampi and four others	Fit for paddy	16 2 11	10 0	
		Preliminary plan 593.—Nadukadu pattu.				
6448	Mallikaittivu	V. V. M. Mukammatu Ivuralevvai	Fit for paddy	3 3 26	10 0	
		Preliminary plan 2,755.—Akkarai pattu.				
77966	Karunkodittivu	I. Mukammatutampi	Encroachment	0 0 6	12 50	
		Preliminary plan 2,882.—Manmunai pattu.				
87329	Tevilamunai	A. Chilaimlevvai, &c.	Field	1 0 22	12 50	
87330	Do.	U. Mukammataliva	do.	0 1 14	12 50	
87332	Do.	A. Chempappodi	do.	4 0 24	12 50	
87333	Do.	do.	do.	0 3 18	12 50	

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency's command,

E. F. IM THURN,
Colonial Secretary.

No. 861, E. P.

கொலோனியல் சர்க்கிற்றத்தார் ஆபீசில்,
கொழும்பு, 1902 ம் ஆண்டு தைமீ 16 ந் உ.

1902 ம் ஆண்டு பஞ்சுனிமாநம் 6 ந் திகதியாகிய வியாழக்கிழமைன்று மதனையடுத்த நாட்களிலும் கிழக்கு மாகாணத்து கவந்மைமேந்து ஏசன்றவர்கள் தனது ஆபீசில் இடனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிச்சூரி காணி த்துண்டுக்களை, அரசா. சியாரால் உத்தரவுபண்ணப்பட இருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற் கூறி விற்பார்.

படம் 2,868. எருவில்பற்று.

தரிப்புவிலை
ஏக்கரொன்

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விபரம்.	ஏ. ரூ. ப.	ரூ. ச.	
87307	கருநாவளி	மெயிலர் அலயின் துரையவர்கள்	கூட்டப்பிடித்தது	7 0 13	20 0	
		படம் 1,149. சம்மாந்துறைப்பற்று.				
1833	சவளக்கடை	வ. வி. காசின்வாவாப்போடி	புனியடிப்பட்டி	2 3 5	10 0	
		படம் 372.				
3056	நாவிதன்வெளி	ப. சின்னத்தம்பியும் நானு பெயர்வளிகாரரும்	வேளாண்மைக்கேற்றது	16 2 11	10 0	
		படம் 593. நாடுகாடு.				
6448	மல்லைக்கத்திவு	வ. வி. முகமது இவ்வுருவெவ்வை	வேளாண்மைக்கேற்றது	3 3 26	10 0	
		படம் 2,755. அக்கரைப்பற்று.				
77966	கருக்கொடித்திவு	இ. முகம்மதுத்தம்பி	கூட்டப்பிடித்தது	0 0 6	12 50	
		படம் 2,882. மண்முனைப்பற்று.				
87329	தேவிலாமுனை	அ. சிலைமாலெவ்வையும் மறுபேரும்	வயல்	1 0 22	12 50	
87330	ஹே	உ. முகமதல்லிவா	வயல்	0 1 14	12 50	
87332	ஹே	அ. செம்பாப்போடி	வயல்	4 0 24	12 50	
87333	ஹே	ஹே	வயல்	0 3 18	12 50	

இக்காணிகளைப்பற்றிய மேலதிகமான விளம்பரங்களையும் விற்பனவின் கொந்தீசுகளையும்பற்றி மட்டக்களப்பு அரசாட்சியின் ஏசன்றத்தரையவர்களிடம் வினாவி யறிந்துகொள்ளலாம்.

மகோத்தமர் அவர்களினது கட்டளையின்படி,

ஈ. எவ். இம் தேர்ன்,
இராசாங்க லிசிடர்.

No. 862, E. P.

Colonial Secretary's Office,
Colombo, January 17, 1902.

ON Monday, March 17, 1902, and the following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction and settlement, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 2,764.—Koralai pattu.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A. R. P.	Rs. c.	
87005	Katiraveli	P. Chinnan	Puliyadivalavu	0 0 32	—*	—*
87006	Do.	K. Periyar	Nainanveliyadivalavu	0 0 11	—*	—*
87007	Do.	C. Manikkan	Tetta-adivalavu	0 0 12	—*	—*
87008	Do.	K. Pattan	Toddavalavu	0 0 13	—*	—*
87009	Do.	Periyapodichchi	Tunduvalavu	0 0 26	—*	—*
87010	Do.	C. Arunachalam	Koiyavadivalavu	0 0 23	—*	—*
87011	Do.	V. Chinappillai	Garden	0 0 15	—*	—*
87012	Do.	N. Velupillai	Tobacco garden	0 0 21	—*	—*
87013	Do.	D. Sanmukam	Tettavadivalavu	0 0 25	—*	—*
87014	Do.	P. H. Nanamuttu	Kinattadivalavu	0 1 0	—*	—*
87015	Do.	V. Nallatampi	Koiyavadivalavu	0 0 27	—*	—*
87016	Do.	M. Kailayan	Tettavadivalavu	0 0 34	—*	—*
87017	Do.	A. Nilan	Attadivalavu	0 0 20	—*	—*
87018	Do.	K. Kanakasapai	Veddaivalavu	0 0 30	12 50	—*
87019	Do.	P. Kanakasapai	Garden and hut	0 0 27	—*	—*
87020	Do.	S. Ilaiyatampi	do.	0 0 28	12 50	—*
87021	Do.	Chinnachchi	Attiyadivalavu	0 0 10	—*	—*
87022	Do.	K. Tamotaram	Veppadivalavu	0 0 15	—*	—*
87023	Do.	C. Patappoddi	do.	0 0 10	—*	—*
87024	Do.	C. Copalan	Abandoned	0 0 6	10 0	—*
87025	Do.	N. T. Tampimuttu	Veppadivalavu	0 0 28	—*	—*
87026	Do.	K. Chinnattampi	Kinattadivalavu	0 0 30	—*	—*
87027	Do.	M. Murukan	Putuvalavu	0 0 17	12 50	—*
87028	Do.	N. T. Tamottaram	Tobacco garden	0 0 22	—*	—*
87029	Do.	V. Marian	Attiyadivalavu	0 0 17	—*	—*
87030	Do.	N. T. Tampimuttu	Veppadivalavu	0 0 14	—*	—*
87031	Do.	Patti	Koviladivalavu	0 0 18	—*	—*
87032	Do.	M. Nilippodi	Attiyadivalavu	0 0 14	—*	—*
87033	Do.	P. Chellappa	do.	0 0 24	—*	—*
87034	Do.	T. Chinnan	Puttuvalavu	0 0 12	12 50	—*
87035	Do.	do.	do.	0 0 28	12 50	—*
87036	Do.	V. Chokkan	do.	0 0 38	12 50	—*
87037	Do.	Valli	Ilantaiyadivalavu	0 0 9	—*	—*
87038	Do.	P. Viran	Tobacco garden and hut.	0 0 7	—*	—*
87039	Do.	P. Chinnattampi	Abandoned garden	0 0 8	—*	—*
B 63	Do.	Managers of Pillaiyar temple	Virakattippillaiyarkovil	0 0 18	—*	—*
87040	Do.	do.	Kovilmadam	0 0 4	—*	—*
87041	Do.	Patti	Attiyadivalavu	0 0 15	—*	—*
87042	Do.	S. Jusai	Palaiyadivalavu	0 0 10	—*	—*
87043	Do.	K. Namasiyayam	Hut and garden	0 0 9	—*	—*
87044	Do.	C. Kumarachami	Attiyadivalavu	0 1 2	—*	—*
87045	Do.	S. Arunachalam	Veddaivalavu	0 0 28	—*	—*
87046	Do.	K. P. Pallippodi	Attiyadivalavu	0 0 10	—*	—*
87047	Do.	V. Ariyan	Veppadivalavu	0 0 20	—*	—*
87048	Do.	C. Ponnai	Veddaivalavu	0 0 22	—*	—*
87049	Do.	A. Muttaiyah	Koluntadivalavu	0 0 16	—*	—*
87050	Do.	V. Jusai	Attiyadivalavu	0 0 11	—*	—*
87051	Do.	Kanni	Murunkayadivalavu	0 0 6	—*	—*
87052	Do.	Valli	Veddaivalavu	0 0 8	—*	—*
87053	Do.	P. Arulampalam	Viraiyadivalavu	0 0 20	—*	—*
87054	Do.	C. Kantan	Tunduvalavu	0 0 10	—*	—*
87055	Do.	P. Polan	Hut and garden	0 0 8	12 50	—*
87056	Do.	P. Maturampari	do.	0 0 4	12 50	—*
87057	Do.	V. Ponnupillai	Attiyadivalavu	0 0 26	—*	—*
87058	Do.	A. Velupillai	House and tobacco garden	0 0 17	—*	—*
87059	Do.	V. Kannappan	Attiyadivalavu	0 0 13	—*	—*
87060	Do.	V. Chinnaiyah	Murunkaiyadivalavu	0 0 15	—*	—*
87061	Do.	N. Murukan	Putuvalavu	0 0 7	12 50	—*
87062	Do.	K. Nilan	Hut and garden	0 0 10	12 50	—*
87063	Do.	P. Nilan	Viraiyadivalavu	0 0 4	—†	—*
87064	Do.	Mari	Tobacco garden	0 0 21	12 50	—*
87065	Do.	K. Velupillai	Hut and garden	0 0 12	12 50	—*
87066	Do.	R. Arumukam	Kumavadivalavu	0 1 0	12 50	—*
87067	Do.	Akamutu Deen	Abandoned	0 0 6	10 0	—*
87068	Do.	General sale	Waste land	0 0 18	10 0	—*
87069	Do.	Muttu	Veddaivalavu	0 0 9	12 50	—*
87070	Do.	Chinni, wife of Tanti	Abandoned	0 0 6	10 0	—*
87071	Do.	K. Chinnavan	do.	0 0 4	10 0	—*
87072	Do.	Rev. J. West	School premises	0 2 18	12 50	—*

* Certificate of quiet possession.

† Half-improved value.

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency's command,

E. F. IM THURN,
Colonial Secretary.

No. 862, E P.

செனலோனியல சர்க்கிற்ற்தார் ஆயிசில்,
கொழும்பு, 1902 ம் வருஸ்தைமீ 17 ம் உ.

1902 ம் ஆண்டு பங்கீனிமாசம் 17 ந்த தகவியாகிய திங்கட்கிழமையன்று பத்தையயுதச நாட்களிலும் முற்பகல் கிழகஞ் மாகாணத்தது வண்ணபேந்து ஏசுநரவர்கள் மட்டககளைப்பதனத்து ஆயிசில் இந்நடியிற் செலலப்படடிருககின்ற முடிசுகரிய காணித்த துண்டுளை, அரசாடசியாரால உத்தரவு பண்ணப்பட்டிருக்கும் பொருத்தப் பிரகாரம் ஏலத்திற்குகறி விற்பார.

காணித்த துண்டுகள், கிழகஞ் மாகாணத்த மட்டககளைப்படி டிஸ்திரிக்கி விருகின்றன.

படம் 2,764.—கோறளைப்பற்று.

தரிப்புலிகை
ஏகரொண

இல.	குறிச்சு.	சென் க்கவராளின பெயர்.	விபரம்.	விசாலம். அ. தா. பெ.	றுசுரு. ரு. ச.
87005	கஜாவெளி	ப. சின்னை	புளையடி வளவு	0 0 32	ஆட்கி
87006	ஓடி	க. பெரியான	நயினுண வெளிஓடை வளவு	0 0 11	ஓடி
87007	ஓடி	சி. முாண்குண	தேத்தாவடி வளவு	0 0 12	ஓடி
87008	ஓடி	க. பத்தன	தோட்டவளவு	0 0 18	ஓடி
87009	ஓடி	பெரியபொடிச்சி	துண்டுவளவு	0 0 26	ஓடி
87010	ஓடி	ச. அருணாசலம்	கொய்யாவடி வளவு	0 0 23	ஓடி
87011	ஓடி	வி. சின்னையின்னை	தோட்டம்	0 0 15	ஓடி
87012	ஓடி	நா. வேலுப்பின்னை	புகையிலைத்தோட்டம்	0 0 21	ஓடி
87013	ஓடி	டி. சண்முகம்	தேத்தாவடி வளவு	0 0 25	ஓடி
87014	ஓடி	பொ. த. ஞானமுத்து	கிணத்தடிவளவு	0 1 0	ஓடி
87015	ஓடி	வ. நல்லதம்பி	கொய்யா வடிவளவு	0 0 27	ஓடி
87016	ஓடி	மு. கைலாயன்	தேத்தாவடிவளவு	0 0 34	ஓடி
87017	ஓடி	அ. நீலன்	ஆத்திய வளவு	0 0 20	ஓடி
87018	ஓடி	க. கணகசபை	வெட்டைவளவு	0 0 30	12 50
87019	ஓடி	ப. கணகசபை	தோட்டமுடி குடி துடி	0 0 27	ஆட்கி
87020	ஓடி	சு. இளையதம்பி	ஓடி	0 0 28	12 50
87021	ஓடி	கிணஞ்சி	ஆத்தியடி வளவு	0 0 10	ஆட்கி
87022	ஓடி	நா. தாமோதரம்	வேப்படி வளவு	0 0 15	ஓடி
87023	ஓடி	சி. பத்தப்போடி	ஓடி	0 0 10	ஓடி
87024	ஓடி	சி. கோபாலன்	குடியிலை	0 0 6	10 0
87025	ஓடி	நா. தோ. தம்பிமுத்து	வேப்படி வளவு	0 0 28	ஆட்கி
87026	ஓடி	க. சின்னத்தம்பி	கிணத்தடிவளவு	0 0 30	ஓடி
87027	ஓடி	மு. முருகன்	பதுவளவு	0 0 17	12 50
87028	ஓடி	நா. தோ. தாமோதரம்	புகையிலைத்தோட்டம்	0 0 22	ஆட்கி
87029	ஓடி	வி. மரியான	ஆத்தியடி வளவு	0 0 17	ஓடி
87030	ஓடி	நா. கொ. தம்பிமுத்து	வேப்படிவளவு	0 0 14	ஓடி
87031	ஓடி	பெத்தி	கொள்வடி வளவு	0 0 18	ஓடி
87032	ஓடி	மு. நீலப்பேயர்	ஆத்தியடி வளவு	0 0 14	ஓடி
87033	ஓடி	ப. வசலப்பா	ஓடி	0 0 24	ஓடி
87034	ஓடி	கொ. சின்னன்	புதவளவு	0 0 12	12 50
87035	ஓடி	ஓடி	ஓடி	0 0 28	12 50
87036	ஓடி	வி. சொக்கன்	ஓடி	0 0 38	12 50
87037	ஓடி	வள்ளி	இலந்தையடி வளவு	0 0 9	ஆட்கி
87038	ஓடி	ப. வயிரன்	புகையிலைத்தோட்டமுடி (சுடி துடி)	0 0 7	ஓடி
87039	ஓடி	ப. சின்னத்தம்பி	புரையிலைத்தோட்டம்	0 0 8	ஓடி
B 63	ஓடி	பிள்ளையார்சொல்லபர பரிப்பு	விந்தை இடிகையார கொல்லை	0 0 18	ஓடி
87040	ஓடி	ஓடி	கொல்லமடம்	0 0 4	ஓடி
87041	ஓடி	பெத்தி	ஆத்தியடி வளவு	0 0 15	ஓடி
87042	ஓடி	ச. சூசை	காலியடி வளவு	0 0 10	ஓடி
87043	ஓடி	ச. நவசுவாயம்	தோட்ட முடி குடி துடி	0 0 9	ஓடி
87044	ஓடி	சு. குமாரசாமி	ஆத்தியடி வளவு	0 1 2	ஓடி
87045	ஓடி	ச. அருணாசலம்	வெட்டைவளவு	0 0 28	ஓடி
87046	ஓடி	க. ப. பாவிப்போடி	ஆத்தியடிவளவு	0 0 10	ஓடி
87047	ஓடி	வ. அரியான	வேப்படி வளவு	0 0 20	ஓடி
87048	ஓடி	சி. பொன்னன்	வெட்டைவளவு	0 0 22	ஓடி
87049	ஓடி	அ. முத்தையர்	கொளுத்தடிவளவு	0 0 16	ஓடி
87050	ஓடி	வி. சூசை	ஆத்தியடி வளவு	0 0 11	ஓடி
87051	ஓடி	கன்னி	முருங்கையடி வளவு	0 0 6	ஓடி
87052	ஓடி	வள்ளி	வெட்டைவளவு	0 0 8	ஓடி
87053	ஓடி	ப. அருளம்பலம்	வீரையடிவளவு	0 0 20	ஓடி
87054	ஓடி	சி. கந்தன்	துண்டுவளவு	0 0 10	ஓடி
87055	ஓடி	ப. பாலன்	குடி துடி தோட்டமுடி	0 0 8	12 50
87056	ஓடி	பொ. மகாமபாரி	ஓடி	0 0 4	12 50
87057	ஓடி	வி. பொன்னையின்னை	ஆத்தியடிவளவு	0 0 26	ஆட்கி
87058	ஓடி	அ. வேலுப்பின்னை	புகையிலைத்தோட்டமுடி வீடு	0 0 17	ஓடி

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விபரம்.	தரிப்புவிலை எக்கரொன்	
				விசாலம். அ. ரு. ப.	றுக்கு. ரு. ச.
87059	கத்திரவெளி	வீ. கண்ணப்பன்	ஆததியடிவளவு	0 0 13	ஆட்சி
87060	செடி	வி. சிணையா	முருங்கையடிவளவு	0 0 15	செடி
87061	செடி	ந. முருகன்	புதுவளவு	0 0 7	12 50
87062	செடி	க. நீலன்	தோட்டமும் குமலும்	0 0 10	12 50
87063	செடி	ப. நீலன்	வீரையடிவளவு	0 0 4	அரைவிலை மதிப்பு
87064	செடி	மாரி	புகையிலைத் தோட்டம்	0 0 21	12 50
87065	செடி	க. வேலுப்பிள்ளை	தோட்டமும் குமலும்	0 0 12	12 50
87066	செடி	ப. ஆறுமுகம்	கமாவடிவளவு	0 1 0	12 50
87067	செடி	அகமது தீன்	குடியிலை	0 0 6	10 0
87068	செடி	பொதுவிற்பனவு	புரண்பூமி	0 0 18	10 0
87069	செடி	முத்து	வெட்டைவளவு	0 0 9	12 50
87070	செடி	தாந்தி பெண் சிணனி	குடியிலை	0 0 6	10 0
87071	செடி	க. சின்னவன்	செடி	0 0 4	10 0
87072	செடி	ஜே. உவயிற் றியர்	பள்ளிக்கூடம்	0 2 18	12 50

இக்காணிக்களைப்பற்றிய மேலதிகமான விளம்பரங்களையும் வீந்பனவின் கொந்தீசுகளைப்பற்றியும் மட்டக்களப்பு அரசாட்சி வசனறுத்துரையவர்களிடம் வீனுவீ அறிந்துகொள்வலாம்.

மகோத்தமா அவர்களினது கட்டளையின்படி,

இ. எவ். இம் தேர்ன்,
இராசாங்க விசிதா.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,556, N.W. P.

Colonial Secretary's Office,
Colombo, January 17, 1902.

ON Tuesday, March 11, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will put up for sale or settlement, at his office in Puttalam, the under-mentioned portions of Crown land on the terms authorized by Government.

Fifty allotments of land situated in the Puttalam pattu and Kalpitiya divisions of the Puttalam District of the North-Western Province.

Lot.	Village.	Description—Cocoanut garden.		Upset Price per Acre. Rs. c.
		Extent. A. R. P.		
9901	Mampuri	5 3 36		60 0
Preliminary plan 1,167.				
Description—Forest and jungle.				
6200	Unaveli	4 0 15		25 0
6201	Do.	9 1 35		25 0
6202	Do.	4 0 13		25 0
6203	Do.	9 0 28		25 0
6204	Do.	9 0 21		25 0
6206	Do.	9 0 20		25 0
6207	Do.	9 0 30		25 0
6210	Do.	7 3 8		25 0
6211	Do.	7 2 37		25 0
6215	Do.	10 0 22		25 0
6216	Do.	10 0 24		25 0
6205	Do.	3 2 35		40 0
6208	Do.	9 0 22		40 0
6209	Do.	4 0 24		40 0
6212	Do.	7 2 31		40 0
6213	Do.	7 2 32		40 0
6214	Do.	2 2 31		40 0
6217	Do.	10 0 29		40 0
6218	Do.	10 1 8		40 0
6219	Do.	8 2 32		40 0
6220	Do.	10 0 25		10 0
6221	Do.	10 0 28		10 0

Lot.	Village.	Extent.		Upset Price per Acre. Rs. c.
		A. R. P.		
6222	Unaveli	10 0 24		10 0
6223	Do.	10 0 24		10 0
6224	Do.	8 2 22		10 0
6225	Do.	5 2 2		10 0
6226	Do.	5 2 8		10 0
6227	Do.	5 2 10		10 0
6228	Do.	5 2 5		10 0
6229	Do.	4 2 38		10 0
6230	Do.	5 2 33		10 0
6231	Do.	5 2 29		10 0
6232	Do.	5 2 32		10 0
6233	Do.	5 2 14		10 0
6234	Do.	4 3 2		10 0
6235	Do.	5 1 32		10 0
6236	Do.	5 2 6		10 0
6237	Do.	5 2 13		10 0
6238	Do.	5 1 34		10 0
6239	Do.	4 3 1		10 0

Preliminary plan 1,356.

Description—Scrub.

7115	Madurankuli	16 2 20	12 50
7113	Do.	17 3 1	12 50
7111	Do.	13 1 7	15 0
7108	Do.	13 1 18	12 50
7105	Do.	14 0 23	12 50
7103	Do.	20 0 0	10 0
7102	Do.	12 2 7	12 50

Description—Low jungle.

7101	Madurankuli	6 3 2	15 0
------	-------------	-------	------

Description—Scrub.

7099	Madurankuli	12 0 19	12 50
------	-------------	---------	-------

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency's command,
E. F. IM THURN,
Colonial Secretary.

இல.	விவரம்.	நிதானித்த விவரம் ஏக்கர் ஒன்		இல.	விவரம்.	நிதானித்த விவரம் ஏக்கர் ஒன்	
		விசாலம்.	முக்கு.			விசாலம்.	முக்கு.
		ஏ. மு. ப.	சூ. ச.			ஏ. மு. ப.	சூ. ச.
6229	காடு	4 2 38	10 0	7111	பத்தைக்காடு	13 1 7	15 0
6230	காடு	5 2 33	10 0	7108	காடு	13 1 18	12 50
6231	காடு	5 2 29	10 0	7105	காடு	14 0 23	12 50
6232	காடு	5 2 32	10 0	7103	காடு	20 0 0	10 0
6233	காடு	5 2 14	10 0	7102	காடு	12 2 7	12 50
6234	காடு	4 3 2	10 0	7101	சிறு காடு	6 3 2	15 0
6235	காடு	5 1 32	10 0	7099	பத்தைக்காடு	12 0 19	12 50
6236	காடு	5 2 2	10 0				
6237	காடு	5 2 13	10 0				
6238	காடு	5 1 34	10 0				
6239	காடு	4 3 1	10 0				
பிளான இலக்கம் 1,356. சிறிசக—மதராங்குளி. உரிதாளி—அரசாட்சி.							
7115	பத்தைக்காடு	16 2 20	12 50				
7113	காடு	17 3 1	12 50				

இக்காணத்தின்கீழ்ப்பற்றி மேலதிகமான விளம்பரங்களை சேரவையர் ஜெனரலிடமும்குறிப்பிட்டு விளக்கங்களைப்பற்றி புத்தளம் உதவி ஏசனறுத்துரை அவர்களிடமும்குறிப்பிட்டு அறிந்துகொள்ளலாம்.

மகோத்தமர் அவர்களினது கட்டளையின்படி,

இ. எம். இ. கோன்,
இராசாங்க விதிநர்.

No. 1,557, N.W. P.

Colonial Secretary's Office,
Colombo, January 17, 1902.

ON Tuesday, March 25, 1902, and the following days, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Marawila Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ninety-four allotments of land situated in the Pitigal korale south division of the Chilaw District of the North-Western Province.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A. R. P.	Ra.	
J 819	Kokwalamulla	Kandappu Vedarala	Old cocoanut garden	0 3 2		50
K 819	Do.	do.	do.	1 2 21		200
L 819	Do.	do.	Scrub jungle and burial ground	5 1 30		25
M 819	Do.	do.	Cocoanut garden	5 2 38		100
N 819	Do.	do.	Old cocoanut garden	1 3 32		364
O 819	Do.	do.	Old tobacco gala	1 1 17		85
P 819	Do.	Peries Appu	Cocoanut garden	0 3 26		350
Q 819	Do.	Herathamy	Old paddy field	1 1 25		25
R 819	Do.	do.	Scrub jungle	1 0 22		15
S 819	Do.	Kandappu Vedarala	Old brick kiln	1 1 35		15
T 819	Do.	Mudalihamy Appu	Cocoanut garden	0 2 32		208
U 819	Do.	Hendrick Appu and others	Old paddy field	4 3 21		100
9545	Do.	Crown	Tank	17 0 9		15
V 819	Do.	Herathamy	Scrub jungle	9 3 16		15
W 819	Do.	A. M. Kandappu	Old paddy field	10 1 25		20
X 819	Do.	Gregoris Mendis	Cocoanut garden	0 3 18		108
Y 819	Do.	do.	do.	1 1 20		222
Z 819	Do.	Julianu Pinto	do.	1 3 4		516
A 820	Do.	do.	do.	1 1 35		354
B 820	Do.	Baba Appuhamy	do.	0 2 0		228
C 820	Do.	do.	do.	1 2 0		305
D 820	Do.	Migel Peries	do.	0 1 33		590
E 820	Do.	Lansige Madalena	do.	1 1 11		360
F 820	Do.	Migel Peries	do.	1 0 19		522
G 820	Do.	do.	do.	0 2 20		100
H 820	Do.	S. W. Appuhamy and others	Paddy field	7 1 8		20
I 820	Do.	E. P. Appuhamy	Cocoanut garden	4 0 33		227
J 820	Do.	Hendrick Appu	do.	0 3 13		70
K 820	Do.	R. M. Herathamy	do.	2 0 26		50
L 820	Do.	do.	do.	1 3 34		453
M 820	Do.	do.	Jungle	0 2 39		15
N 820	Do.	Issan Appu	Cocoanut garden	0 3 2		65
O 820	Do.	do.	do.	0 2 37		500
P 820	Do.	P. Silva, Notary, and another	do.	2 1 28		300
Q 820	Do.	W. Marthelis Perera	do.	3 0 27		350
R 820	Do.	Hendrick Appu and another	do.	1 3 34		62
S 820	Do.	V. Sinno Appuhamy and others	do.	1 3 19		406
T 820	Do.	Hendrick Appu	do.	2 2 19		700
U 8 0	Do.	Sardiel Appu and another	do.	1 1 3		200
V 820	Do.	Podi Sinno and others	do.	0 2 38		400
W 820	Do.	Hendrick Appu	do.	1 1 1		280

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R.	per Acre.
				A.	R.	Rs.
X 820	Kokwalamulla	Hendrick Appu	Paddy field	0	2 36	15
Y 820	Do.	Hendrick Appu and another	do.	5	0 13	25
9546	Do.	Crown	Jungle	2	3 16	15
Z 820	Do.	S. P. Mudalihamy and others	do.	10	0 6	15
A 821	Do.	do.	Paddy field	15	2 15	15
9547	Tabbowa	Crown	Cocoanut garden	0	1 17	20
9548	Mokwalamulla	do.	Paddy field	1	3 0	10
B 821	Do.	Juse Costa and others	Cocoanut garden	1	2 31	35
C 821	Do.	Juse Costa	do.	1	0 16	400
D 821	Do.	P. A. Sinno Appuhamy	Jungle	0	3 7	15
E 821	Mawila	do.	Old paddy field	1	2 4	30
F 821	Do.	V. M. Sinno Appu and others.	Scrub jungle	1	2 35	20
G 821	Do.	H. M. Punchi Appuhamy	Cocoanut garden	0	1 27	700
H 821	Do.	Karonchi Appuhamy	Old cocoanut garden	1	1 22	520
I 821	Do.	Karonchi Appuhamy and another	do.	1	3 38	157
J 821	Do.	Karonchi Appuhamy	do.	0	0 38	226
K 821	Do.	do.	Young cocoanut garden	1	0 11	130
L 821	Do.	do.	do.	1	3 .0	378
M 821	Do.	Sinno Appu	do.	1	0 21	300
N 821	Do.	Karonchi Appuhamy	Old cocoanut garden	0	3 13	350
O 821	Do.	do.	Cocoanut garden	0	3 7	483
P 821	Do.	do.	Young cocoanut garden	0	1 39	182
Q 821	Do.	A. M. Jango Nona	do.	1	0 39	196
R 821	Do.	Karonchi Appuhamy and others	Jungle	3	1 3	25
S 821	Do.	do.	do.	3	1 4	25
T 821	Do.	do.	do.	6	3 16	25
U 821	Do.	do.	do.	0	1 13	25
V 821	Do.	do.	do.	4	3 23	25
W 821	Do.	do.	do.	3	2 13	25
X 821	Do.	do.	do.	0	0 14	25
Y 821	Do.	V. M. Appusinno Appuhamy	Old tobacco owita	5	2 8	144
Z 821	Do.	Karonchi Appuhamy and others	Jungle and few cocoanut	1	1 37	80
A 822	Do.	Pinhamy Appuhamy Vel-vidane	Old cocoanut garden	1	3 22	283
B 822	Do.	do.	Paddy field	4	2 13	30
C 822	Do.	do.	Threshing floor	0	0 30	30
D 822	Do.	Pinhamy Appuhamy and others	Paddy field	38	3 0	75
F 822	Do.	Juse Costa and others	do.	2	1 31	50
9550	Do.	Crown	do.	10	3 30	25
9551	Do.	do.	Scrub jungle	5	0 34	15
G 822	Do.	Pinhamy Appuhamy	do.	3	0 17	30
H 822	Do.	do.	Paddy field	2	2 0	30
9552	Do.	Crown	Jungle	2	1 6	30
I 822	Do.	Karolis Appu	Cocoanut garden	0	0 3	30
J 822	Do.	Pinhamy Appuhamy	Old cocoanut garden	5	3 36	372
J 822½	Do.	V. M. Pinhamy Appuhamy and another	do.	1	1 29	332
K 822	Do.	Hendrick Appu	do.	0	2 7	315
L 822	Do.	V. M. Baronchi Appu	Tobacco gala	0	3 24	60
M 822	Do.	David Sinno	Tobacco gala and young cocoanuts	0	1 28	108
N 822	Do.	do.	Cocoanut garden	0	1 6	280
O 822	Do.	Punchi Sinno	do.	1	0 30	120
P 822	Do.	Juse Costa and another	do.	0	3 29	360
Q 822	Do.	do.	Old and young cocoanut garden	2	3 9	138
R 822	Do.	Juse Costa	Old cocoanut garden	1	3 33	600

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency's command,
E. F. IM THURN,
Colonial Secretary.

No. 1,557, N.W. P.

වර්ෂ 1902 ක්වු ජනවාරි මස 17 වෙනි දින තෙලුම් මහලේකු විසින් පවත්වාන ලද කටයුතු වේ.

මෙහි දැක්වෙන ගලාවන ධනාත්මක උපදේශකයන්ගේ වසින් වෙති පහත සඳහන් වෙන ගලාවන සහ කසල වූ ආශ්වාදේ නිලධාරීන්ට පහතරට වර්ෂ 1902 ක්වු මාර්තු මස 25 වෙනි දින වන තෙරුමට සහ එම පසු දින වල 1 ව මාරුවල කානාමේදී වෙන්දේසි කර වඩානවට කොටසක් වෙන් කිරීමට දෙයට දෙයට කොටසක් වෙන් කිරීමට.

මෙහි දැක්වෙන ගලාවන පලාතේ දකුණු පිටිගල් කොටසට පිහිටා තිබෙන බිම්කොටස 94 අ. කසල වූ කසල 1,876.

කො.	ගම.	අයිතිකම් කියවනා.	අන්දම.	මහර.	මුල.	
				අ. රු. ප.	රු.	
J 819	කොකවල	කන්දපු වෙදරල	පරණ පොල් වත්ත	0	3 2	50
K 819	මුල්ල	මම	මම	1	2 21	20

C 4*

නො.	ගම.	අයිතියට කියවන්නා.	අත්දාම.	මෙක. අ. රු. ප.	තක්සේරු මුල. රු.
L 819	කොකු වලවුල්ල	කන්දරපු වෙදුරු	පුද්ගල සහිත කැලාව		
M 819	එම	එම	සහ මිනිසුන්	5 1 30	25
N 819	එම	එම	පොල්වත්ත	5 2 38	100
O 819	එම	එම	පරණ පොල්වත්ත	1 3 32	364
P 819	එම	පියස්ස	පරණ පුම් ගෑල	1 1 17	85
Q 819	එම	ගෙරක්කාම	පොල්වත්ත	0 3 26	350
R 819	එම	එම	පරණ විකුණු	1 1 25	25
S 819	එම	කන්දරපු වෙදුරු	පුද්ගල සහිත කැලාව	1 0 22	15
T 819	එම	මුදලිය මිහි	පරණ ගල් පොල්වත්ත	1 1 35	15
U 819	එම	ගෙරුණි අපු සහ තවත්	පොල්වත්ත	0 2 32	208
9515	එම	ආණ්ඩුව	පරණ විකුණු	4 3 21	100
V 819	එම	ගෙරක්කාම	පොකු	17 0 9	15
W 819	එම	ජී. ඩී. කන්දරපු	පුද්ගල සහිත කැලාව	9 3 16	15
X 819	එම	ශ්‍රීමත් රිච්ඡ විසේ	පරණ විකුණු	10 1 25	20
Y 819	එම	එම	පොල්වත්ත	0 3 18	108
Z 819	එම	ජූලියානු පිහිටු	එම	1 1 20	222
A 820	එම	එම	එම	1 3 4	516
B 820	එම	බඩපුකාම	එම	1 1 35	354
C 820	එම	එම	එම	0 2 0	226
D 820	එම	මගෙල් පිරිස්	එම	1 2 0	305
E 820	එම	ලකුණු මදලේසා	එම	0 1 33	590
F 820	එම	මගෙල් පිරිස්	එම	1 1 11	360
G 820	එම	එම	එම	1 0 19	522
H 820	එම	එම	එම	0 2 20	100
I 820	එම	ආ. සී. මිහිලිය, අපුකාම සහ තවත්	විකුණු	7 1 8	20
J 820	එම	ජී. පී. අපුකාම	පොල්වත්ත	4 0 33	227
K 820	එම	ගෙරුණි අපු	එම	0 3 13	70
L 820	එම	ආර්. අ. මී. ගෙරක්කාම	එම	2 0 26	50
M 820	එම	එම	එම	1 3 34	453
N 820	එම	ඉසන් අපු	කැලාව	0 2 39	15
O 820	එම	එම	පොල්වත්ත	0 3 2	65
P 820	එම	පී. සීලවා හොකාරිස් සහ කෙ	එම	0 2 37	500
Q 820	එම	කෙක්	එම	2 1 28	300
R 820	එම	බඩලිය, මරුගෙල් පුරු	එම	3 0 27	350
S 820	එම	ගෙරුණි අපු සහ කෙකෙක්	එම	1 3 34	62
T 820	එම	පී. සී. කැලා පුකාම සහ තවත්	එම	1 3 19	406
U 820	එම	ගෙරුණි අපු	එම	2 2 19	700
V 820	එම	සරියෙල් අපු සහ කෙකෙක්	එම	1 1 3	200
W 820	එම	පෙ. සී. කැලා පුකාම සහ තවත්	එම	0 2 38	400
X 820	එම	ගෙරුණි අපු	එම	1 1 1	280
Y 820	එම	එම	විකුණු	0 2 36	15
9546	එම	ගෙරුණි අපු සහ කෙකෙක්	එම	5 0 13	25
Z 820	එම	ආණ්ඩුව	කැලාව	2 3 16	15
A 821	එම	ආ. සී. මුදලිය මිහි සහ තවත්	එම	10 0 6	15
9547	තම්බොව	එම	විකුණු	15 2 15	15
9548	කොකු වල	ආණ්ඩුව	පොල්වත්ත	0 1 17	20
B 821	මුල්ල	එම	විකුණු	1 3 0	10
C 821	එම	ජූලියානු පිහිටු සහ තවත්	පොල්වත්ත	1 2 31	35
D 821	එම	ජූලියානු පිහිටු	එම	1 0 16	400
E 821	ම. වල	පී. ඒ. සී. කැලා පුකාම	කැලාව	0 3 7	15
F 821	එම	එම	පරණ විකුණු	1 2 4	30
G 821	එම	පී. ආ. මී. සී. කැලා පුකාම සහ තවත්	පුද්ගල සහිත කැලාව	1 2 35	20
H 821	එම	පී. ආ. මී. පුකාම	පොල්වත්ත	0 1 27	700
I 821	එම	කරුණ විකුණු සහ කෙ	පරණ පොල්වත්ත	1 1 22	520
J 821	එම	කෙක්	එම	1 3 38	157
K 821	එම	කරුණ විකුණු	එම	0 0 38	226
L 821	එම	එම	පැල පොල්වත්ත	1 0 11	130
M 821	එම	එම	එම	1 3 20	378
N 821	එම	සී. කැලා පුකාම	එම	1 0 21	300
O 821	එම	කරුණ විකුණු	පරණ පොල්වත්ත	0 3 13	350
P 821	එම	එම	පොල්වත්ත	0 3 7	483
Q 821	එම	එම	පැල පොල්වත්ත	0 1 39	182
R 821	එම	පී. ආ. මී. පොකොත්ත	එම	1 0 39	196
S 821	එම	කරුණ විකුණු සහ තවත්	එම	3 1 3	25
T 821	එම	එම	කැලාව	3 1 4	25
U 821	එම	එම	එම	6 3 16	25
		එම	එම	0 1 13	25

නො.	ගම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මහත.			අක්කර
				අ.	රා.	ප.	සහ මිල.
V 821	ම. පිල	කරුණති අප්පුකාම සහ තවත්	කැලාව	4	3	23	25
W 821	එම	එම	එම	3	2	13	25
X 821	එම	එම	එම	0	0	14	25
Y 821	එම	වී. පී. මී. අප්පුකාම අප්පුකාම	පරණ දුම්කොල මිටි	5	2	8	144
Z 821	එම	කරුණති අප්පුකාම සහ තවත්	කැලාව සහ පොල්				
A 822	එම	පිංතාම අප්පුකාම වෙල්විදාන	පැල	1	1	37	80
B 822	එම	එම	පරණ පොල්වත්ත	1	3	22	283
C 822	එම	එම	වී කුඹුර	4	2	13	30
D 822	එම	පිංතාම අප්පුකාම සහ තවත්	කැලාව	0	0	30	30
F 822	එම	පු. සංකේස්ස සහ තවත්	වී කුඹුර	38	3	0	75
9550	එම	ආණ්ඩුව	එම	2	1	31	50
9551	එම	එම	එම	10	3	30	25
G 822	එම	පිංතාම අප්පුකාම	පරුරාසිති කැලාව	5	0	34	15
H 822	එම	එම	එම	3	0	17	30
9552	එම	ආණ්ඩුව	වී කුඹුර	2	2	0	30
I 822	එම	කරුණති අප්පුකාම	කැලාව	2	1	6	30
J 822	එම	පිංතාම අප්පුකාම	පොල්වත්ත	0	0	3	30
J 822 1/2	එම	එම සහ කෙනෙත්	පරණ පොල්වත්ත	5	3	36	372
K 822	එම	කෙනෙත් අප්පුකාම	එම	1	1	29	332
L 822	එම	වී. අ. මී. කරුණති අප්පුකාම	එම	0	2	7	315
M 822	එම	දුමුණති අප්පුකාම	දුම්කොල සහ පැල	0	3	24	60
N 822	එම	එම	පොල්වත්ත	0	1	28	108
O 822	එම	පු. පී. සිංකේස්ස	පොල් වත්ත	0	1	6	280
P 822	එම	පු. සංකේස්ස සහ කෙනෙත්	එම	1	0	30	120
Q 822	එම	එම	එම	0	3	29	360
R 822	එම	පු. සංකේස්ස	පරණ සහ පැල පොල් වත්ත	2	3	9	138
			පරණ පොල්වත්ත	1	3	33	600

මෙම ඉඩම් ගැන වැඩිදුර තොරතුරු සඳහා සර්වේයර් ජනරාල් ජනරාල් ජනරාල් සේවයේදී, මිනිසුන්ට කොන්දෙසි ගැනීමට අවස්ථාවක් සලසා දීමට ඉඩ ඇත.

ගරුකර උතුරු පළාතේ ආණ්ඩුකාර,

ජී. ආ. ජී. ඉම් හරිස්,
මහලයකරු සේවයේ.

No. 1,558, N.W. P.

Colonial Secretary's Office,
Colombo, January 18, 1902.

ON Thursday, March 13, 1902, at 1 o'clock P.M., and on the following days, the Government Agent for the North-Western Province will put up for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ninety-four allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 1,268.
Village—Elabodagama.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
G 624	Kohilawelahena	Appuhamy & another	Garden	0	3	19	250
H 624	Do.	do.	Jungle	2	1	12	10
I 624	Kohilawelakumburapillewa	Appuhamy	Garden	2	1	20	50
J 624	Ketakalpitiya-agarakohilawalakumbura	do.	Paddy field	2	2	25	20
K 624	Do.	do.	Deniya	1	1	22	10
L 624	Do.	do.	do.	0	2	6	10
M 624	Yakdessapitiyalandahenyaya	Crown	do.	14	0	0	10
N 624	Do.	Gonia	Jungle	11	2	3	20
6683	Do.	Crown	Forest	2	3	38	20
O 624	Yakdessapitiyalandahenyaya alias Migahamulahena	Appu Singho and others	Jungle	4	2	28	20
Q 624	Migahawatta	do.	Garden	0	0	35	50
R 624	Migahamulahena	Rattarana	do.	2	0	9	50
S 624	Nugawalagawahena alias Yakdessapitiyalandahenyaya	Ranmenika and others	Jungle	16	1	29	20
X 624	Do.	Gunasekara of Katuneka	do.	3	2	6	20
Y 624	Do.	do.	do.	1	2	7	20
Z 624	Do.	do.	do.	4	2	30	20
A 625	Do.	do.	do.	9	1	1	20
B 625	Kohilaweladeniya	Menuhamy and others	Deniya	2	2	7	10
C 625	Yakdessapitiyalandahenyaya Kahatagahawatta	do.	Jungle	4	1	6	20

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
6684	Yakdessapitiyalandahenyaya	Gunasekera	Forest	3	1	19	20
F 625	Do.	Crown	Jungle	1	2	35	20
G 625	Do.	do.	Forest	2	0	0	20
6686	Do.	do.	do.	17	0	18	30
6687	Do.	do.	Jungle	11	3	26	30
H 625	Yakdessapitiyalandahenyaya <i>alias</i> Bun-walagawahena	Gunasekera	do.	15	2	15	20
6688	Yakdessapitiyalandahenyaya	Crown	Forest	7	0	26	30
I 625	Yakdessapitiyalandahenyaya <i>alias</i> Bun-walagawahena	Gunasekera	Jungle	1	0	20	20
J 625	Do.	Crown	Chena	5	0	10	20
K 625	Do.	Gunasekera	Forest	1	1	24	30
6690	Yakdessapitiya-agarahenyaya	Crown	do.	1	3	25	30
M 625	Yakdessapitiya-agarahenyaya <i>alias</i> Nuga-gahawelakanatta	Gunasekera	Jungle	9	2	12	20
N 625	Mahawattahena	Sinnappu Vedarala and others	do.	6	3	8	10
6691	Yakdessapitiya-agarahenyaya <i>alias</i> Nuga-gahawelakanatta	Crown	Forest	5	1	31	30
O 625	Yakdessapitiyalandahenyaya, Ketapitiya-agara, Makullagahamulahena	Gunasekera	Jungle	1	3	4	20
Q 625	Do.	do.	do.	5	0	26	20
T 625	Do.	do.	do.	1	3	15	20
U 625	Do.	do.	Deniya	0	2	24	10
6692	Yakdessapitiyalandahenyaya	Crown	Forest	11	2	7	40
6693	Do.	do.	do.	9	3	27	40
6694	Do.	do.	do.	10	3	6	40
6695	Do.	do.	do.	10	3	22	40
6696	Do.	do.	do.	12	0	19	40
6700	Bammana-agaremukalana	Village—Mukalana. Crown	Mukalana	9	0	28	40
6701	Bammana-agaremukalana	Village—Mukalana and Elabodagama. Crown	Mukalana and jungle	16	0	7	40
6702	Yakdessapitiyalandahenyaya	Village—Elabodagama. Crown	Forest and jungle	10	1	18	40
6703	Do.	do.	do.	10	1	11	40
6704	Do.	do.	do.	9	1	36	40
6705	Do.	do.	do.	11	2	19	40
6706	Yakdessapitiyalanda-agarahenyaya	do.	do.	9	1	12	40
6707	Do.	do.	do.	9	2	32	40
6708	Do.	do.	Forest	9	2	6	40
6709	Do.	do.	do.	10	2	31	40
6710	Bammanneagaremukalana	Village—Mukalana and Elabodagama. Crown	Forest	11	0	26	40
6711	Do.	do.	do.	13	3	26	40
6712	Bammanneagaremukalana	Village—Mukalana. Crown	Forest	17	3	4	40
6713	Do.	do.	do.	8	2	33	40
6714	Do.	do.	do.	6	3	29	40
V 625	Ambagahawatta	Punchi Singho and others	Garden	6	2	5	250
W 625	Do.	do.	do.	1	2	25	50
6715	Bammanneagaremukalana	Crown	Forest	9	3	31	40
6716	Bammanneagaremukalana	Village—Mukalana and Galayaya. Crown	Forest	13	0	20	40
X 625	Lindakotapuagarekongahawatta	Village—Galayaya. Paulu de Mel	Garden	1	1	6	100
Y 625	Agaremukalana <i>alias</i> Lindakotapuagarekongahawatta	do.	do.	2	1	30	200
Z 625	Do.	do.	do.	2	2	25	200
6717	Agaremukalana	Crown	Forest	9	0	21	40
A 626	Indikelehena	Bandappu	Garden	1	3	16	100
B 626	Do.	do.	do.	4	0	18	100
C 626	Do.	do.	do.	0	1	30	100
6718	Agaremukalana	Bandappu	Garden	7	3	34	40
D 626	Agarehena	Crown	Forest	1	3	30	100
E 626	Agarehenadeniya	Bastiyan	Garden	0	3	19	10
F 626	Agaremukalanalindakotapukumburahena	Crown	Marshy land	2	1	8	100
G 626	Agaremukalanalindakotapuagarekongahawatta	Appuhamy and others	Garden	3	2	22	250
6719	Bammanneagaremukalana	Village—Galayaya and Mukalana. Crown	Forest	16	2	30	40
6720	Bammanneagaremukalana	Village—Mukalana. Crown	Forest	7	1	15	40

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
H 626	Bammanneagaremukalana <i>alias</i> Amba-gahawatta	Jiwathamy	Garden	5	1 27	75
6721	Bammanneagaremukalana	Crown	Forest	8	2 36	40
6722	Agaremukalana	do.	do.	13	0 28	40
Village—Galayaya.						
I 626	Agaremukalana <i>alias</i> Lindakotapukumbura-hena	Appuhamy	Garden	3	0 26	75
J 626	Lindakotapukumbura	do.	Paddy field	1	0 37	100
K 626	Lindakotapuhenapillewa	Appuhamy and others	Garden	1	0 14	50
L 626	Millagahawatta	Ranhamy	do.	0	3 21	250
M 626	Do.	do.	do.	0	1 34	250
Village—Mukalana.						
N 626	Agaremukalana Kahatagahawatta	Jiwathamy	Garden and forest	1	1 37	50
O 626	Do.	do.	do.	0	2 39	150
6723	Agaremukalana	Crown	Forest	10	3 2	40
6724	Do.	do.	do.	7	0 30	40
P 626	Agaremukalana-ambagahawatta	Punchirala	Garden	0	2 20	50
6725	Agaremukalana	Crown	Forest	6	2 21	40
Q 626	Agaremukalana <i>alias</i> Kongahawatta	Punchirala	Garden	2	1 13	200
6726	Agaremukalana	Crown	Forest	1	2 5	40
R 626	Agaremukalana <i>alias</i> Kongahawatta	Punchirala	Garden	1	1 25	200
S 626	Siyambalagahakumburapillewa	do.	do.	0	3 0	75
T 626	Agaremukalanairiyagahakumburapillewa	do.	do.	0	2 14	75

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command,
E. F. IM THURN,
Colonial Secretary.

No. 1,558, N.W. P.

විෂ් 1902 ක්වු ජනවාරි මස 18 වෙනි දින කොළඹ
ලකසෙක්කාරිජලනසායනයේ කන්සේරුවේදී.

විකුණුම් ආණ්ඩුවේ ජනතලනසායනයේ මිසිස් මේච් පහත සඳහන්වන ආණ්ඩුව සහිතක ඉඩම් ආණ්ඩු විකුණුම් කොටසට විෂ් 1902 ක්වු මාර්තු මස 13 වෙනි දිනවූ මුහුණතකින්ද දවමු 10 සහ 20 පසු දිනවලදීත් කුරුමාලු කවිවෙරියේදී පෙන්දේසිකර මිසිසිකරට නොකොට මෙරුදෙන්නට යොදනවා ඇත.

වැඩි දිනවේ කුරුමාලු පලාතේ කවුකම්පොල කන්සේරුවේ කොමිස්නර් පිහිටා තිබෙන විම කැමෙලි 94ක්.

සිතියම 1,268. ගම්—ඇලබඩගම.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවිය.	අන්දම.	අක්කර මහස. සක මිල.		
				අ. රු. ප.	රු.	
G 624	කොහිලවෙලපොත්ත	අජපුකම් සහ තවත් අයෙක්	වත්ත	0	3 19	250
H 624	එම	එම	කැලේ	2	1 12	10
I 624	කොහිලවෙලකුමුරේ පිල්ලුව	අජපුකම්	වත්ත	2	1 20	50
J 624	කැවකල්පිටියේදොනෝරේ කොහිලවෙලකුමුරේ	එම	කුමුර	2	2 25	20
K 624	එම	එම	දෙවිය	1	1 22	10
L 624	එම	එම	එම	0	2 6	10
M 624	කන්දෙස්සාපිටියේලත්ද පේනියාස	ආණ්ඩුව	එම	14	0 0	10
N 624	එම	කොසියා	කැලේ	11	2 3	20
6683	එම	ආණ්ඩුව	මුකලාන	2	3 38	20
O 624	එම කොකොත් මිනකමුල පේන	අජපුසියෝරේ සහ තවත්	කැලේ	4	2 28	20
Q 624	මිනකමත්ත	එම	වත්ත	0	0 35	50
R 624	මිනකමුලපේන	රත්තරණ	එම	2	0 9	50
S 624	හුකකවලකොට්ටේන කොකොත් කන්දෙස්සාපිටියේ ලත්දේස්සාස	රත්මානිකා සහ තවත් කවුකාසක ඉහසේකර	කැලේ	16	1 29	20
X 624	එම	එම	එම	3	2 6	20
Y 624	එම	එම	එම	1	2 7	20
Z 624	එම	එම	එම	4	2 30	20
A 625	එම	එම	එම	9	1 1	20
B 625	කොහිලවෙලදෙවිය	මැහුණම් සහ තවත්	දෙවිය	2	2 7	10
C 625	කන්දෙස්ස පිටියේලත්ද පේනියාසේ කකටගහවත්ත	එම	කැලේ	4	1 6	20
6684	කන්දෙස්සාපිටියේලත්ද පේනියාස	ඉහසේකර	මුකලාන	3	1 19	20
F 625	එම	ආණ්ඩුව	කැලේ	1	2 35	20
G 625	එම	එම	මුකලාන	2	0 0	20
6686	එම	එම	එම	17	0 18	30
6687	එම	එම	කැලේ	1	3 26	30

කො.	ඉඩමේ නම.	අයිතිකරු කිසිවකො.	අන්දම.	මහක. අ. රු. ප.	අක්කර ගහ මිල. රු.
H 625	එම කොතොන් මුත්වලතොටා හේන	ගුණසේකර	කැලේ	15 2 15	20
6688	සන්දෙස්සාපිටියේ උත්දේ හේන්සාය	ආණ්ඩුව	මුකලාන	7 0 26	30
I 625	එම කොතොන් මුත්වලතොටා හේන	ගුණසේකර	කැලේ	1 0 20	20
J 625	එම කොතොන් මුත්වලතොටා හේන	ආණ්ඩුව	හේන	5 0 10	20
K 625	එම	ගුණසේකර	මුකලාන	1 1 24	30
6690	සන්දෙස්සාපිටියේ අහාරේ හේන්සාය	ආණ්ඩුව	මුකලාන	1 3 25	30
M 625	එම කොතොන් නුගගහවලේ කහන්ක	ගුණසේකර	කැලේ	9 2 12	20
N 625	මහවත්තේ හේන	සිසිඤ්ඤපු වෙදරු සහ තවත් අය	එම	6 3 8	10
6691	සන්දෙස්සාපිටියේ අහාරේ හේන්සාය කොතොන් නුග ගහවල කහන්ක	ආණ්ඩුව	මුකලාන	5 1 31	30
O 625	සන්දෙස්සාපිටියේ උත්දේ හේන්සාය, කැටපිටියේ අහාරේ මඤ්ඤලගහමුල හේන	ගුණසේකර	කැලේ	1 3 4	20
Q 625	එම	එම	එම	5 0 26	20
T 625	එම	එම	එම	1 3 15	20
U 625	එම	එම	දෙහිය	0 2 24	10
6692	සන්දෙස්සාපිටියේ උත්දේ හේන්සාය	ආණ්ඩුව	මුකලාන	11 2 7	40
6693	එම	එම	එම	9 3 27	40
6694	එම	එම	එම	10 3 6	40
6695	එම	එම	එම	10 3 22	40
6696	එම	එම	එම	12 0 19	40
6700	බම්මන්තේ අහාරේ මුකලාන	ආණ්ඩුව	එම	9 0 28	40
6701	එම	ආණ්ඩුව	මුකලාන සහ කැලේ	16 0 7	40
6702	සන්දෙස්සාපිටියේ උත්දේ හේන්සාය	ආණ්ඩුව	එම	10 1-18	40
6703	එම	එම	එම	10 1 11	40
6704	එම	එම	එම	9 1 36	40
6705	එම	එම	එම	11 2 19	40
6706	එම අහාරේ හේන්සාය	එම	එම	9 1 12	40
6707	එම	එම	එම	9 2 32	40
6708	එම	එම	එම	9 2 6	40
6709	එම	එම	එම	10 2 31	40
6710	බම්මන්තේ අහාරේ මුකලාන	ආණ්ඩුව	මුකලාන	11 0 26	40
6711	එම	එම	එම	13 3 26	40
6712	එම	ආණ්ඩුව	එම	17 3 4	40
6713	එම	එම	එම	8 2 33	40
6714	එම	එම	එම	6 3 29	40
V 625	අඹගහවත්ත	පුත්තිසිසිඤ්ඤපු සහ තවත් අය	වත්ත	6 2 5	250
W 625	එම	එම	එම	1 2 25	50
6715	බම්මන්තේ අහාරේ මුකලාන	ආණ්ඩුව	මුකලාන	9 3 31	40
6716	එම	ආණ්ඩුව	එම	13 0 20	40
X 625	ලීදාකොටා පුඅහාරේ කෝන්ගහ වත්ත	ආණ්ඩුව	වත්ත	1 1 6	100
Y 625	අහාරේ මුකලාන කොතොන් ලීදාකොටා පු අහාරේ කෝන් ගහවත්ත	ආණ්ඩුව	වත්ත	1 1 6	100
Z 625	එම	එම	එම	2 1 30	200
6717	අහාරේ මුකලාන	එම	එම	2 2 25	200
A 626	ඉන්දිකැලේ හේන	ආණ්ඩුව	මුකලාන	9 0 21	40
B 626	එම	බන්ඩපු	වත්ත	1 3 16	100
O 626	එම	එම	එම	4 0 18	100
	එම	එම	එම	0 1 30	100

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	අක්කර	
				මහස.	ගස මිල.
6718	අභාරේ මුකලාන	ආණ්ඩුව	මුකලාන	7	3 34
D 626	අභාරේ භේන	බස්නාහිර	වත්ත	1	3 30
E 626	එම දෙනිය	ආණ්ඩුව	මඩපොලුව	0	3 19
F 626	අභාරේ මුකලාන ලන්ද				
G 626	කොවාපුකුඹුරේ භේන	අප්පුකාමි සහ තවත් අය	වත්ත	2	1 8
	එම ලීදුකොටු පුආභාරේ භේන	සාමුද්‍ර ද මැල්	එම	3	2 22
	ගහවත්ත	ගම—ගලකාස සහ මුකලාන.			
6719	බම්මන්දේ අභාරේ මුකලාන	ආණ්ඩුව	මුකලාන	16	2 30
6720	එම	ගම—මුකලාන.			
H 626	බම්මන්දේ අභාරේ මුකලාන	ආණ්ඩුව	එම	7	1 15
	නොකොන් අඹගහවත්ත	ජීවත්තාමි	වත්ත	5	1 27
6721	බම්මන්දේ අභාරේ මුකලාන	ආණ්ඩුව	මුකලාන	8	2 36
6722	අභාරේ මුකලාන	එම	එම	13	0 28
		ගම—ගලකාස.			
I 626	එම නොකොන් ලීදු කොවාපු				
	කුඹුරේ භේන	අප්පුකාමි	වත්ත	3	0 26
J 626	ලීදුකොටුපු කුඹුර	එම	කුඹුර	1	0 37
K 626	එම භේනෙපිල්ලාව	එම සහ තවත් අය	වත්ත	1	0 14
L 626	මිල්ලගහවත්ත	රත්නාමි	එම	0	3 21
M 626	එම	එම	එම	0	1 34
		ගම—මුකලාන.			
N 626	අභාරේ මුකලානේ සහවගහ		එම සහ මුකලාන		
	වත්ත	ජීවත්තාමි	ලාන	1	1 37
O 626	එම	එම	එම	0	2 39
6723	අභාරේ මුකලාන	ආණ්ඩුව	මුකලාන	10	3 2
6724	එම	එම	එම	7	0 30
P 626	එම අඹගහවත්ත	පුත්තිරල	වත්ත	0	2 20
6725	අභාරේ මුකලාන	ආණ්ඩුව	මුකලාන	6	2 21
Q 626	එම නොකොන් කෝන්ගහ				
	වත්ත	පුත්තිරල	වත්ත	2	1 13
6726	අභාරේ මුකලාන	ආණ්ඩුව	මුකලාන	1	2 5
R 626	එම නොකොන් කෝන්ගහ				
	වත්ත	පුත්තිරල	වත්ත	1	1 25
S 626	සියම්ලානාකුඹුරේ පිල්ලාව	එම	එම	0	3 0
T 626	අභාරේ මුකලානේ ඊරියගහ				
	කුඹුරේ පිල්ලාව	පුත්තිරල	එම	0	2 14

මෙම ඉඩම් ගැණ මැහිපුර කාරණ සර්වේචර්ජනරාජ්‍යායෝජනායෝග්‍යයෙන්, පිකිනිමේ කොන්දේසි ගැණ වැඩි දිසාවේ ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යායෝජනායෝග්‍යයෙන් දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානවතන්සේගේ ආඥාවලෙස,
 ජ. ඇච්. ඉම් කරන්,
 මහසෙකුකාරිස් මමිත.

No. 1,559, N.W. P. Colonial Secretary's Office, Colombo, January 27, 1902.

On Monday, March 24, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nineteen allotments of land situated in the Weudawili hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
11452	Dewalakanda	The Crown	Forest	1	1 15	25
11589	Kandubodahena	Preliminary plan 2,495. Village—Ratgalla. The Crown	Chena	1	1 16	15
11583	Dehigahamulapitiya	Preliminary plan 2,537. Village—Talwita. The Crown	Chena	12	1 16	10
I 1194	Goluwekotuwahena	Wattuwale Singa	do.	8	2 0	10
11584	Goluwekotuwekumbura	Wattuwalege Balaya, Aruma, and others	Paddy field	1	0 17	40
11585	Gurunnehegehena	The Crown	Chena	3	3 10	10
11448	Moragollehena	Preliminary plan 2,493. Village—Malandeniya. Puncha Veda	Jungle	13	3 22	31
11450	Wadugehena	Hakpote Banda of Four Korales	Chena	0	3 9	30
V 1193	Bambaragalkanda <i>alias</i> Gedarawatta	Preliminary plan 2,494. Village—Walskulpola. L. M. Mudiyanse	New clearing plantation	0	1 4	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
Preliminary plan 2,527. Village—Heraliyawala.					
D 1194	Talgaspitiyalanda	Gabriel Appu and another	Jungle	4 0 38	25
E 1194	Do.	do.	do.	6 2 0	25
F 1194	Do.	J. H. Halpe	do.	2 1 28	25
G 1194	Talgaspitiyalanda <i>alias</i> Kongahakumburapillewa	Punchi Nona	do.	2 1 17	25
Preliminary plan 2,496. Village—Mahawela.					
11453	Owelakumbura	The Crown	Paddy field	1 2 12	50
11454	Gamawelapitiya	do.	Threshing floor	0 0 8	20
11456	Do.	do.	Abandoned field	3 2 25	20
11457	Ambalendorapitiya	do.	do.	1 2 36	20
11458	Muttettuwekumbura	do.	Paddy field	4 2 13	50
Preliminary plan 2,502. Village—Niyangama.					
11479	Galahitiyawakumbura	The Crown	Paddy field	1 1 20	50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command,

E. F. IM THURN,
Colonial Secretary.

No. 1,559, N.W. P.

වමේ 1902 කවු ජනවාරි මස 27 වෙනි දින කොළඹ

මහසෙනසුනාරිප්‍රධානියාගේ කන්තෝරුවේදී.

වසම දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් වෙති පහත සඳහන්වන ආණ්ඩුව සහිත ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමේ 1902 කවු මාර්තු මස 24 වෙනි දිනවූ සඳුදා දවල් 10 කුරුමාගල කම් වේරියේදී වෙන්දේසි කර විකුණනු ලබන බවට දැනුම් දෙනු ලැබේ.

වසම දිසාවේ කුරුමාගල පලාතේ වැටුප්පිලිකන්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබ්ලි 19යි. සිතියම 2,495. ගම—රත්ගල.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිවක්.	අත්දම්.	මහත. අ. ර. ප.	අක්කර රූ.
11452	දේවාලේකන්ද	ආණ්ඩුව සිතියම 2,539. ගම—මැදදේගම.	මුකලාන	1 1 15	25
11589	කඳුබොඩගේන	ආණ්ඩුව සිතියම 2,537. ගම—තල්විට.	ගේන	1 1 16	15
11583	දෙතිගහමුල්පිටිය	ආණ්ඩුව	එම	12 1 16	10
I 1194	ගොඵවැකොටුවේ	ආණ්ඩුව	එම	8 2 0	10
11584	ගොඵවැකොටුවේකුමුර	වත්තුවලා සිංහා වත්තුවලාගේ බාලයා, අරුමා සහ තවත්	අමුර	1 0 17	40
11585	ගුරුත්තැගේගේගේන	ආණ්ඩුව සිතියම 2,493. ගම—මලන්දෙහිය.	ගේන	3 3 10	10
11448	මොරකොල්ලේගේන	පුත්තලාවේදී	කැලේ	13 3 22	31
11450	විඳුගේගේන	ගතරකෝරලේ ගන්නොගේ බන්ධා	ගේන	0 3 9	30
සිතියම 2,494. ගම—වලාකුල්පොල.					
V 1193	බිම්බරගල්කන්ද නොගො න් ගෙදරවත්ත	ඇල්. ඇම්. මුදියන්සේ	අළුත් වැවිලි ඇති ඉඩම	0 1 4	10
සිතියම 2,527. ගම—තෙරලියාවල.					
D 1194	කලකපිටියේලන්ද	ගාමිණියේලන්ද පු සහ තවත් අයෙක්	කැලේ	4 0 38	25
E 1194	එම	එම	එම	6 2 0	25
F 1194	එම	ජේ. එම්. ගල්ලේ	එම	2 1 28	25
G 1194	එම නොගොන් කෝන් ගහකුමුරේ පිල්ලාව	පුත්තලාවේදී	එම	2 1 17	25
සිතියම 2,496. ගම—මහවෙල.					
11453	ඕවෙලකුමුර	ආණ්ඩුව	කුමුර	1 2 12	50
11454	ගමවෙලපිටිය	එම	කම්බ	0 0 8	20
11456	එම	එම	වැඩ නොකරන කුමුර	3 2 25	20
11457	අඹුලන්දෙරපිටිය	එම	එම	1 2 36	20
11458	මුත්තේවිටුවේකුමුර	එම	කුමුර	4 2 13	50
සිතියම 2,502. ගම—නියන්ගම.					
11479	ගලහිටියාවේකුමුර	ආණ්ඩුව	එම	1 1 20	50

වෙම ඉඩම් ගැණ වැඩිදුර තොරණ කරවීමට ඒකරාජ්‍යවරයාගේ කන්තෝරුවේදී, විකිනීමේ කොන්දේසි ගැණ තොරණ වසම දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ කන්තෝරුවේදී දැනගන්නට පුළුවන.

ගරුකර උතුමාකන්තෝරුවේදී ආඥාව ලෙස,

ජ. ඇ. ඉම් තර්න්,
මහසෙනසුනාරිප්‍රධානියා.

No. 1,560, N.W. P.

Colonial Secretary's Office,
Colombo, January 27, 1902.

ON Monday, March 17, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
11560	Godayaya	Abraham Peiris of Moratuwa	Garden	9	0	0	150
11562	Telambugahamukalana	Crown	Forest	15	2	26	25
Preliminary plan 2,528. Village—Embowa.							
11509	Pahalakumbukgahakumbura	Crown	Paddy field	1	3	14	25
Preliminary plan 2,514. Village—Kowitiya.							
11518	Hiruwila	Crown	Owita land	3	1	25	10
Preliminary plan 2,520. Village—Pahalarambepitiya.							
11519	Hiruwila	Crown	Owita land	3	1	20	10
Preliminary plan 2,514. Village—Kowitiya.							

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command,
E. F. IM THURN,
Colonial Secretary.

No. 1,560, N.W. P.

වර්ෂ 1902 කවුළු ජනවාරි මස 27 වෙනි දින කොළඹ මහසෞඛ්‍යාධිකාරීන්ගේ කාර්යාලයේදී.

වර්ෂ 1902 දී කොළඹ ආණ්ඩුවේ ඒජන්තාධිකාරීන් විසින් මෙහි පහත සඳහන් වන ආණ්ඩුව සේවක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1902 කවුළු මාර්තු මස 17 වෙනි දින කවුළු දවල් 1 වන කුරුනෑගල කම්මේරියේදී වෙන්දේසිකර විකුණීමට යොදා ගත හැකි වේ.

වර්ෂ 1902 දී කොළඹ කුරුනෑගල පලාතේ කවුළු මාර්තු මස 17 වෙනි දින කවුළු දවල් 1 වන කුරුනෑගල කම්මේරියේදී වෙන්දේසිකර විකුණීමට යොදා ගත හැකි වේ.

නො.	නම.	ඉඩමේ නම.	අන්දම.	විකුණීමේ මිනිසුන්ගේ අක්ෂරයන්.	
				අ. ර. ප.	රු.
11560	ඇඹව	ගොඩයාය	වත්ත	9	0 0 150
11562	එම	අයිතිකම් නිසන්තා—ආණ්ඩුව.	මුහුණත	15	2 26 25
11509	කෙම්පිත	පහලකුඹුක්කහකුඹු	කුඹුර	1	3 14 25
11518	පහලරඹේපිටිය	සිසිම 2,514.	භිච්ච	3	1 25 10
11519	ලඹුණ	සිසිම 2,520.	එම	3	1 20 10

මෙම ඉඩම් කුරුනෑගල කුරුනෑගල කාරණා සර්වේකර්ස් ජනරාල් ජනාධිකාරියේදී, මිනිසුන්ට කොන්දේසි කොන්දේසි කාරණා වර්ෂ 1902 දී කොළඹ ආණ්ඩුවේ ඒජන්තාධිකාරීන්ගේ කාර්යාලයේදී දැනගැනීමට පුළුවන.

කරුණ උතුමානන්දන්ගේ ආඥාව ලෙස,
ඒ. ඇස්. ඉම් තර්ස්,
මහසෞඛ්‍යාධිකාරීන් වහන්සේ.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 1,127, N.C. P.

Colonial Secretary's Office,
Colombo, January 17, 1902.

ON Wednesday, March 5, 1902, at 3 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Habarana, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Hurulupalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
2462	Marikarayangama	Appuralage Udayare	Low jungle fit for paddy	11	0	20	10
Preliminary plan 629.—Matumbuwa korale.							
2158	Habadiwulwewa	Kapurala Vel-vidane	Low jungle fit for paddy	14	2	11	10
Preliminary plan 623.—Matumbuwa korale.							
2150	Palugaswewa	Wannihami Vel-vidane	Low jungle fit for garden	8	0	33	10

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
2272	Migahapattiya	Preliminary plan 683.—Matnambuwa korale. Wannihami Lekama and others	Scrub (part fit for paddy and part for garden, but said to be liable to periodical submersion by the Yan-oya)	13	2 20	10

Claimants to any of these lands must attend the sale and prove their title, if any.
Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
E. F. IM THURN,
Colonial Secretary.

No. 1,127, N.C. P.

වම් 1902 ක්වු ජනවාරි මස 17 වෙනි දින කොළඹ මහසෙනෙවරිස් ජනනාන්දේශ් කන්තෝරුවේදීය.

උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත ජනනාන්දේශ් විසින් මෙහි පහත සඳහන් වෙහ ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 ක්වු මාර්තු මස 5 වෙනි දින ක්වු බද්ද සවස තුනට හමරණ කන්තෝරුවේදී වෙන්දේසි කර විකුණුව හෝ මේරුම් කර ගන්නට යෙදෙනවා ඇත.

උතුරු මැද දිසාවේ අනුරාධපුර පලාතේ හුරු එ පලාත කිහිප කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි හතරක්.

සිතියම 787. මාවතුරු කෝරළේ.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහස.		අක්කර යක මිල. රු.
				අ.	රු. ප.	
2362	මිරිකාරයාගම	අජපුරුලුගේ උඩයාමේ	වියට පුදුසු ලද කැලේ	11	0 20	10
		සිතියම 629.				
2158	හබද්දුල්මාව	කපුරුලු වෙල්ලිදිනේ	එම	14	2 11	10
		සිතියම 623.				
2150	පළවස්මාව	වත්තිගාමි වෙල්ලිදිනේ	වත්තට පුදුසු ලද කැලේ	8	0 33	10
		සිතියම 683.				
2272	මහපව්විය	වත්තිගාමි ලේකම් සහ තවත්	කවුපහ කොටසක් වියට සහ කොටසක් වතු ඉඩමට පුදුසු ක්වු කන්තෝරුවේදී ක්වු ස්වකල යටවෙන්ට පුළුවන	13	2 20	10

මෙම ඉඩම් කැබලි ගැණ අයිතිවාසිකම් කියාපිවහ යම් අය ඇත්නම් ඔවුන් විසින් විකිනීමේ දිනට පැමිණ ඔවුන්ගේ අයිතිවාසිකම් ඔප්පුකරන්නට මිනිසුරු.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්ජනරු ජනනාන්දේශ්ගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත ජනනාන්දේශ්ගෙන්ද දැනගන්නට පුළුවන.

හරුහර උතුරු මාවතන්දේශ් ආඥාවලෙස,
ඒ. ඇස්. ඉම් හරුස්,
මහසෙනෙවරිස් විමස.

No. 1,128, N.C. P.

Colonial Secretary's Office,
Colombo, January 17, 1902.

ON Thursday, March 27, 1902, at 3 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Konwewa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirteen allotments of land situated in the Hurulupalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.	
				A.	R. P.
2819	Namadewa	Wela Wel-dewaya	Jungle fit for paddy, part cleared for chena	15	2 20
2817	Kokebe	Preliminary plan 955.—Mahapotana korale. Sirala Appuhami	Jungle fit for paddy	12	0 10
2482	Pandarellewa	Preliminary plan 795.—Mahapotana korale. Kandappuhami Vel-vidane	Jungle fit for paddy	34	2 11
2829	Kumbukollewa	Preliminary plan 965.—Mahapotana korale. Kirihapuwā Wēda	Forest fit for paddy	23	3 0
2486	Ratmalagahawewa	Preliminary plan 798.—Mahapotana korale. Wēlate Lekama	Jungle fit for paddy	2	2 10
2830	Wahagahapuwewa	Preliminary plan 966.—Mahapotana korale. Kapurala Vel-vidane	Forest fit for paddy	21	0 16

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		
				A.	R.	P.
2488	Pattilapuwewa	Preliminary plan 800.—Mahapotana korale. Punchiappubami	Scrub jungle fit for paddy	17	2	37
2734	Punchihammillewa	Preliminary plan 902.—Mahapotana korale. Kapuruhami Vel-vidane	Forest fit for paddy	5	1	18
2721	Tikkanpotana	Preliminary plan 893.—Mahapotana korale. Appuhami, Division Officer	Forest fit for paddy	35	1	8
4114	Dunuwattagama	Preliminary plan 1,366.—Mahapotana korale. K. Kowurala	Garden land	1	2	6
2428	Pattewa	Preliminary plan 763.—Mahapotana korale. Una Mamukan	Scrub jungle fit for paddy	10	3	25
2576	Pahaladiwulwewa	Preliminary plan 836.—Mahapotana korale. Kadira Welate Vel-vidane	Scrub jungle fit for paddy	3	2	23
2492	Parangiyawadiya	Preliminary plan 804.—Mahapotana korale. Udayarege Wannihami	Forest fit for paddy or for garden	6	0	20

Upset price,—Rs. 10 per acre.

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

E. F. IM THURN,
Colonial Secretary.

No. 1,128, N. C. P.

වම් 1902 ක්වු ජනවාරි මස 17 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරීජනතාන්තේශ් කන්තෝරුවේදී.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්තේශ් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 ක්වු මාර්තු මාසේ 27 වෙනි දින වූහස්පතින්ද සවස තුනට කෝත්වුවේ කන්තෝරුවේදී වෙන්දේසිකර විකුණනව කෝ මේරුන්කරගන්නට යෙදෙනවා ඇත.

උතුරුමැද දිසාවේ අනුරාධපුර පලාතේ හුරුව පලාත කිහිප කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි. සිතියම 957. මහපොතාකෝරලේ. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අක්කර මහස. යක මිල.		
				අ. රු. ප.	රු.	
2819	තමඩුව	චේලාචේලදේවතා	මහව සුදුසු කැලේ කොටසක් හේනට එලිකර තිබේ	15	2	20 10
		සිතියම 955.				
2817	කොක්ඵඹේ	සිරුල අප්පුකාමි	මහව සුදුසු කැලේ	12	0	10 10
		සිතියම 795.				
2482	පබරුල්ලුව	කන්දප්පුකාමි චෙල්විදනේ	එම	34	2	11 10
		සිතියම 965.				
2829	කුඹුක්කොල්ලුව	කිරිහපුවා චෙද	මහව සුදුසු මුකලාන	23	3	0 10
		සිතියම 798.				
2486	රත්මලකතුව	චේලානේලේකම	මහව සුදුසු කැලේ	2	2	10 10
		සිතියම 966.				
2830	මහහපුවුව	කපුරුල චෙල්විදනේ	මහව සුදුසු මුකලාන	21	0	16 10
		සිතියම 800.				
2488	පව්විලප්පුව	පුත්ඵඅප්පුකාමි	මහව සුදුසු කපුපත් කැලේ	17	2	37 10
		සිතියම 902.				
2734	පුත්ඵහමම්ල්ලුව	කපුරුලකාමි චෙල්විදනේ	මහව සුදුසු මුකලාන	5	1	18 10
		සිතියම 893.				
2721	වික්කන්පොතාන	අප්පුකාමි හිමසන් බපිසර	එම	35	1	8 10
		සිතියම 1,366.				
4114	දුභුවන්තේකම	කේ. කපුරුල	වතුඉඩම	1	2	6 10
		සිතියම 763.				
2428	පත්තුව	ලාතා මානුක්කන්	මහව සුදුසු කපුපත් කැලේ	10	3	25 10
		සිතියම 836.				
2576	පලෙදිවු මුව	කදිරචේලානේ චෙල්විදනේ	එම	3	2	23 10
		සිතියම 804.				
2492	පරන්තිතාමාහිස	ලඛනාරේනේ වන්තිතාමි	වන්තට කොහොන් & මුරකව සුදුසු මුකලාන	6	0	20 10

මෙම ඉඩම්කැබලි ගැණ අයිතිවාසිකම් කියාසිටින යම් අය ඇත්නම් ඔවුන් විසින් විකිනීමේ දිනට පැමිණ ඔවුන්ගේ අයිතිවාසිකම් ඔප්පුකරනට ඕනෑම.
මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරුලු උන්තාන්තේශ්ගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්තේශ්ගෙන්ද දැනගන්නට පුළුවන.

කරුකර උතුරුමානවහන්තේශ්ගේ ආඥාව ලෙස,
ජී. ඇච්. ඉම් හරන්,
මහසෙනෙවුකාරීජන වම්ස.

No. 1,129, N.C. P.

Colonial Secretary's Office,
Colombo, January 17, 1902.

ON Friday, February 28, 1902, at 2:55 P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Tirappane, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Hurulupalata division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 180.—Ulagalla korale.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		Upsset Price
					A. R. P.	per Acre.	
614	Alistana	Malhami Gamarala	Crown	Scrub jungle fit for paddy	4	2 26	30
614 $\frac{1}{2}$	Do.	do.	do.	do.	0	3 14	30

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

E. F. IM THURN,
Colonial Secretary.

No. 1,129, N.C. P.

වම් 1902 කවු ජනවාරි මස 17 වෙනි දින කොළඹ
මහසෙනෙවරියාගේ කන්තෝරුවේදී.

උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන් වෙහ ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 කවු ජනවාරි මස 28 වෙනි දිනවූ සිකුරුදු දවල් දෙකකුත් මිනිවු පහසුවට තීරණය කන්තෝරුවේදී වෙන්දේසිකර විකුණනට හෝ බේරුන්කරගන්නට යෙදේ නම් ඇත.

සිතියම 180. උලගල්ලකෝරළේ.

නො.	ගම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මහත. යක මිල.		අක්කර
				අ. රු. ප.	රු.	
614	ආලියනාහ	මල්ගාමි ගමරුල	විහව සුදුසු කවුපත් කැලේ	4	2 26	30
614 $\frac{1}{2}$	එම	එම	එම	0	3 14	30

මෙම ඉඩම් කැබලි ගැණ අයිතිවාසිකම් කීසා සිටින ගම් අග ඇත්නම් ඔවුන් විසින් මිනිවීමේ දිනට පැමිණ ඔවුන්ගේ අයිතිවාසිකම් මජ්ජකරණට බිහාර.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තනවරයාගේද, මිනිවීමේ කොන්දේසි ගැණ කාරණා උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානවකන්සේගේ ආඥාව ලෙස,
ඊ. ඇච්. ඉම් හර්න්,
මහසෙනෙවරියාගේ වමිහ.

No. 1,130, N.C. P.

Colonial Secretary's Office,
Colombo, January 16, 1902.

ON Saturday, March 29, 1902, at 3 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Kahatagahadigiliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Six allotments of land situated in the Hurulupalata division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 660.—Uddiyankulama korale.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upsset Price
				A. R. P.	per Acre.	
2219	Puliyankulama	Hittara Ukku Naide	Forest fit for paddy	4	3 12	11
395	Elapatwewa	—	Low jungle fit for paddy	7	1 28	10
4728	Watarakwewa	Pina Wel-pediya and others	Low jungle fit for paddy	6	3 2	10
5250	Kanninaduwa	Kapurala Vel-vidane and others	Jungle and open land fit for paddy	6	2 26	10
5251	Do.	do.	Encroachment by the applicants (paddy field)	0	1 5	10
6202	Tulukkaragama	Ana Musa of Kiribbewa	Jungle fit for paddy	6	1 32	10

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

E. F. IM THURN,
Colonial Secretary.

No. 1,130, N.C. P.

වර්ෂ 1902 නවුම් 16 වෙනි දින කොළඹ මහජනසභාවේ කන්දොරුවේදී.

උතුරු මුදුන දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත ජනරාල්වරයා විසින් මෙහි පහත සඳහන් වූ ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1902 නවුම් මාර්තු මස 29 වෙනි දිනවූ සෙනරත් සවස තුනට කටයුතු කිරීමට කන්දොරුවේදී වෙන්දේසි කළ විකුණුවට නොගොස් බේරාගන්නා ලෙසට දෙපාර්තමේන්තුවට දන්වා ඇත.

කො.	ගම.	ඉල්ලුම්කරයා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර සහ මිල.
2219	පුළුගස්කලුව	හිතන රත්නසිංහ	විසට සුදුසු මුකලාන	4 3 12	11
395	ඇලපත්වැව	—	විසට සුදුසු ලදකැලේ	7 1 28	10
4728	වටරක්කුව	පිනා වෙල්ලේපිතා සහ තවත් සිතියම 1,530.	එම	6 3 2	10
5250	කන්තිමඩුව	කපුරුල වෙල්ලේපිතා සහ තවත් සිතියම 1,746/68.	විසට සුදුසු පිටිවනි බිම සහ කැලේ	6 2 26	10
5251	එම	එම	කුඹුරු, ඉල්ලුම්කරයා විසින් බලකන්කාරයෙන් අල්ලාගන්නා බිම	0 1 5	10
6202	තුළුකොටුව	කීර්තිමුණි මහා මුසා	විසට සුදුසු කැලේ	6 1 32	10

මෙම ඉඩම්වලින් කොපමණ ඉඩමකටවත් අයිතිවාසිකම් ඇති අය සිටියහම් විකිනීමේ දිනෙදී ඔවුන් පැමිණ අයිතිවාසිකම් මජපුකර හිමිකරුවන්ට බැරැහැර.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේ-රජකරු ජනරාල්වරයා විසින් දැනගන්නට පුළුවන.

ගරුකර උතුරු මුදුන දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත ජනරාල්වරයා විසින් දැනගන්නට පුළුවන.

ආර්. ඉ. ම. තර්න,
මහජනසභාවේ මහලේකම්.

No. 1,131, N.C. P.

Colonial Secretary's Office,
Colombo, January 20, 1902.

ON Thursday, March 27, 1902, at 2:55 P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Konwewa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Hurulupalata division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 742.—Mahapotana korale.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
2391	Kapugollewa	Kapurala Gamarala	Low jungle fit for paddy	10 3 24	20
4117	Wagollekada	—	Scrub jungle fit for paddy	9 2 16	10
4118	Do.	—	Low jungle fit for paddy	10 1 0	25
4119	Do.	—	do.	10 1 22	25
1120	Do.	—	do.	15 0 38	25

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
E. F. IM THURN,
Colonial Secretary.

No. 1,131, N.C. P.

වර්ෂ 1902 නවුම් 20 වෙනි දින කොළඹ මහජනසභාවේ කන්දොරුවේදී.

උතුරු මුදුන දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත ජනරාල්වරයා විසින් මෙහි පහත සඳහන් වූ ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1902 නවුම් මාර්තු මස 27 වෙනි දිනවූ මුකසස්සියේදී සවස දෙකකට මෙහිවූ පක්ෂපතව කන්දොරුවේදී වෙන්දේසි කළ විකුණුවට නොගොස් බේරාගන්නා ලෙසට දෙපාර්තමේන්තුවට දන්වා ඇත.

උතුරු මුදුන දිසාවේ අනුරාධපුර පලාතේ හුරුළු පලාත කිසියම් කොටසක පිහිටා තිබෙන බිම් කැබලි.

සිතියම 742. මහපොතාකකෝරලේ.

කො.	ගම.	ඉල්ලුම්කරයා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර සහ මිල.
2391	කපුගොල්ලුව	කපුරුල ගමරුල	විසට සුදුසු ලද කැලේ	10 3 24	20
4117	වාකොල්ලේකඩ	—	විසට සුදුසු කටුපත් කැලේ	9 2 16	10

කො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අක්කර වගක. යක මිල.	අ. රු. ප. රු.
4118	වායොල්ලේකඩ	—	විකට සුදුසු ලදකැලේ	10 1 0	25
4119	එම	—	විකට සුදුසු ලදකැලේ	10 1 22	25
1120	එම	—	එම	15 0 38	25

මෙම ඉඩම් කැබලි ගැණ අයිතිවාසිකම් කීසාසිචන යම් අය ඇත්නම් ඔවුන් විසින් විකිනීමේ දිනට පැමිණ ඔවුන්ගේ අයිතිවාසිකම් ඔප්පුකරන්නට බිහැය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරල් උත්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ සාරණ ලැබුණද දිසාපති ආණ්ඩුවේ ඒජන්ත උත්තාත්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානත්වකත්සේගේ ආඥාවලස,
ජ. ඇස්. ඉම් තර්න්,
මහසෙනෙකාරීස් වමහ.

No. 1,132, N.C. P.

Colonial Secretary's Office,
Colombo, January 20, 1902.

ON Wednesday, March 12, 1902, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Nuwaragampalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Preliminary plan Claimant—Crown and villagers of Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
5940	Andarawewa	A. Kapuwa Panikkiya of Ratmale	Low jungle fit for paddy	2 2 0	10 0
6042	Relapanewa	S. Kandate	Forest and scrub fit for paddy	1 3 16	10 50
6163	Muwa Etagama	—	Low forest and open land fit for paddy but said to be partly high ground	1 3 23	20 0
6187	Kikiligewewa or Bogaswewa	K. Ukkurala of Rambewa	Low forest fit for paddy	1 3 33	11 0
6199	Galmaduwa	D. Tikirala, Wewu Lekama of Bulnewa	High jungle fit for coconut	1 2 10	16 0

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
E. F. IM THURN,
Colonial Secretary.

No. 1,132, N.C. P.

වර්ෂ 1902 ස්වල්ප කාලය තුළ 20 වෙනි දින කොළඹ මහසෙනෙකාරීස් උත්තාත්සේගේ කන්තෝරුවේදීය.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාත්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහකාර ඉඩම් ආණ්ඩුවේ කිසිදු වෙලාවේ ප්‍රකාරයට වර්ෂ 1902 ස්වල්ප මාර්තු මාසේ 12 වෙනි දිනට බදාදා දවල් දෙදවරට අනුරාධපුර කම්මේරියේදී මෙහිදේසිකර විකුණන්නට ගෝ ඩෝර්ස්කරගේ නව ගෙදෙහවා ඇත.

උතුරුමැද දිසාවේ අනුරාධපුර පලාතේ නුවරගම පලාත කීසන කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි පහකි.

සිකියම 2,005. කනදරකෝරලේ. අයිතිකම කිසිදු නොමැත.—ආණ්ඩුව සහ කටුකැලියාවේ ගම්බද.

කො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අක්කර වගක. යක මිල.	අ. රු. ප. රු.
5940	අන්දරවැව	රත්මලේ ඇස්. කටුකැලියා	විකට සුදුසු ලදකැලේ	2 2 0	10 0
6042	උරුපනාවැව	සිකියම 2,038. කබවත්තෝරලේ. ඇස්. කන්දගේ	විකට සුදුසු කටුකැලියා සහ මුකලාන	1 3 16	10 50

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අක්දම.	මහත. අ. රු. ප.	අක්කර ගත මිල. රු. ග.
		සිතියම 2,072.			
6163	මුට්ඨුකොටම	—	මහව සුදුසු ලද මුකලාන සහ පිටවෙහි ඉඩම හු මුත් කොටසක් ගොඩ ඉඩමක කිසි	1 3 23	20 0
6187	කිකිලිගේවැව හෝ කොත් බෝගස්වැව	සිතියම 2,078. රඹාගේ කේ. උත්තුරු	මහව සුදුසු ලද මුකලාන	1 3 33	11 0
		සිතියම 2,081.			
6199	ගල්මඩුව	ඩී. පිකිරු වැවුළුකම මුල්කාමේ	පොල් වැවීමට සුදුසු අත් දඹවාකැලේ	1 2 10	16 0

මෙම ඉඩම් කැබලි ගැණ අයිතිවාසිකම් කියාසිටින යම් අය ඇත්නම් ඔවුන් විසින් විකිනීමේ අනෙදු පැමිණ ඔවුන්ගේ අයිතිවාසිකම් බඳුණු කාරණයට බැහැර.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේඥ ජනරාල් උත්තානසේනෙහිද, විකිනීමේ කොන්දේසි ගැණ සාරණ උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තානසේනෙහිද දැනගන්නට පුළුවන.

ගරුකර උතුරානවකන්සේගේ ආඥාව ලෙස,
 ජ. ඇප්. ඉම් කරන්,
 මහලොකුතාරිස් මමක.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 395, P. OF S. Colonial Secretary's Office, Colombo, January 25, 1902.

ON Tuesday, March 25, 1902, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eleven allotments of land situated in the Uda pattu of Nawadun korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 616. Villages—Panawenna and Denawaka Udakada.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Z 76	Galendehena	Crown	Chena	0 1 3	10
A 77	Lindaliaddegodahena and Tenne-pitahena	do.	do.	3 2 24	10
1843	Pissakandemukulana	do.	Forest	54 0 0	30
1850	Emitallangahaketiyahena and Henagodamukulana	do.	do.	3 2 2	20
1851	Jambugahahena	do.	do.	18 0 0	25
1852	Gorakagahahenamukulana	do.	do.	2 2 32	10
1853	Egodahena	do.	do.	1 3 4	10

Preliminary plan 624. Village—Dandawa.

1881	Buluwegawahena	Crown	Chena	1 1 17	10
------	----------------	-------	-------	--------	----

Preliminary plan 891. Village—Madampe in Atakalan korale.

2500	Nekatigemukulana	Crown	Forest	1 1 24	20
2501	Do.	do.	do.	0 3 26	20
2502	Do.	do.	do.	1 2 2	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the Province of Sabaragamuwa.

By His Excellency's command,
 E. F. IM THURN,
 Colonial Secretary.
 C 6

No. 395, P. OF S.

වම් 1902 ක්වු ජනවාරි මස 25 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ සේනාධිපතිවරයාගේ කන්තෝරුවේදී.

සුඛරහමු දිසාමේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1902 ක්වු මාර්තු මස 25 වෙනි දිනවූ අගනරුවාද පස්වරු 10 රත්නපුරේ කවි මේරියේදී වෙන්දේසිකර පිකුකන්ට ගෙදෙනවා ඇත.

සුඛරහමු දිසාමේ රත්නපුර පලාතේ කවුදුන්කෝරලේ උඩපන්තුවේ පිහිටා තිබෙන බිම්කැබලි 11.

සිතියම 616. පනාවැන්න සහ දෙනවක උඩකඩ.

නො.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	අත්දැ.	මහත. අ. රු. ප.	අක්කර ගණන.
Z 76	ගල් ඇත්දේසේන	ආණ්ඩුව	සේන	0 1 3	10
A 77	ඒදලියැද්දෙගොඩ සේන සහ නැන්ගෙපිට්ටේන	එම	එම	3 2 24	10
1843	පිස්සකන්දේ මූකලාන	එම	මූකලාන	54 0 0	30
1850	ඇම්පිල්ලන්ගහ කැවිගෙ සේන සහ සේනේ	එම	එම	3 2 2	20
1851	ගොඩ මූකලාන	එම	එම	18 0 0	25
1852	ජම්බුගහසේන	එම	එම	2 2 32	10
1852	ගොරකගහසේන මූකලාන	එම	එම	1 3 4	10
1853	එගොඩසේන	එම	එම	1 1 17	10
1881	බුළුමොව්ගහසේන	එම	එම		

සිතියම 891. ගම—වැදමළේ. අවකලන්කෝරලේ.

2500	නැකතිගේ මූකලාන	ආණ්ඩුව	මූකලාන	1 1 24	20
2501	එම	එම	එම	0 3 26	20
2502	එම	එම	එම	1 2 2	20

මේ ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණ මිනිස්සුන්ගේ දෙසාර්තමේන්තුවේ ප්‍රධානතාවයෙන්ද, විකිනීමේ කොන්දේසි සම්බන්ධ කාරණ සුඛරහමු පලාතේ මෙඒජන්තවරයාගේ කන්තෝරුවේදී දැනගන්ව පුළුවන.

ගරුභර උතුමානන්වගස්සේගේ ආඥාවලට,

ඊ. ඇඳ. ඉම් කරන්,
මහසෙනෙවිගේ සේනාධිපතිවරයාගේ

LAND SALES IN THE WESTERN PROVINCE.

Continued from page 246.

No. 1,287, W. P.

Colonial Secretary's Office,
Colombo, January 30, 1902.

ON Tuesday, March 11, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 8,293. Situation—Palle pattu of Hewagam korale.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
5860	Panagoda	Kahatagahakissiya	Mututantirige Samel Appu	0 1 5	30

Preliminary plan 7,897. Situation—Gangaboda pattu of Siyane korale.

F 432	Meddegama		H. Baronchi Appu	0 1 35	20
-------	-----------	--	------------------	--------	----

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

E. F. IM THURN,
Colonial Secretary.

No. 1,287, W. P.

වර්ෂ 1902 ජනවාරි මස 30 වෙනි දින කොළඹ මහාසූත්‍රාධිපති උත්තරාච්ඡේදන කන්දේරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරාච්ඡේදන විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1902 ජූලි මාස 11 වෙනි දින වූ අගතරුවාද දවස 12 ව කොළඹ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන කොටසක් නිවැරදි කර දෙනු ලබන දෙනමා ඇත.

සිතියම 8,293. පිහිටීම සේවාගමකෝරළු පලමු පාරේදී.

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම් කීරන්නා.	අක්කර මහත. ගක මිල.
5860	පනාගොඩ	කහවගකතිස්සිය	බුදුගන්ත්‍රියන් සාමාන්‍යයන්	0 1 5 30
F 432	මැදදෙනම	සිතියම 7,897.	සිතියම සියලුම කොටස්	0 1 35 20

මෙම ඉඩම් ගැණුම් වැඩිදුර කාරණා සර්වේච්ඡේදන උත්තරාච්ඡේදන විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1902 ජූලි මාස 11 වෙනි දින වූ අගතරුවාද දවස 12 ව කොළඹ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන කොටසක් නිවැරදි කර දෙනු ලබන දෙනමා ඇත.

ගරුකර උතුමානවකන්දේරුවේ ආඥාලෙස,
ඊ. ඇල්. ඉම් හර්ස්,
මහාසූත්‍රාධිපති වරයා.

No. 1,288, W. P.

Colonial Secretary's Office,
Colombo, January 30, 1902.

ON Tuesday, March 11, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 12 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
C 24	Giridara	Tuduwaelaowita	Hewahunuge Siman Fernando	11 0 20	30
E 24	Do.	Tuduwamullewatta	do.	0 3 33	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
E. F. IM THURN,
Colonial Secretary.

No. 1,288, W. P.

වර්ෂ 1902 ජූලි මාස 30 වෙනි දින කොළඹ මහාසූත්‍රාධිපති උත්තරාච්ඡේදන කන්දේරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරාච්ඡේදන විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1902 ජූලි මාස 11 වෙනි දින වූ අගතරුවාද දවස 12 ව කොළඹ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන කොටසක් නිවැරදි කර දෙනු ලබන දෙනමා ඇත.

සිතියම 12. (ලංකා මැති.) පිහිටීම සියලුම කොටස්

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම් කීරන්නා.	අක්කර මහත. ගක මිල.
C 24	ගිරිදර	තුඩුවහලඹවිට	සේවාසූත්‍රාධිපති විවේචන ප්‍රකාරය	11 0 20 30
E 24	එම	තුඩුවහලඹවිට	එම	0 3 33 20

මෙම ඉඩම් ගැණුම් වැඩිදුර කාරණා සර්වේච්ඡේදන උත්තරාච්ඡේදන විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1902 ජූලි මාස 11 වෙනි දින වූ අගතරුවාද දවස 12 ව කොළඹ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන කොටසක් නිවැරදි කර දෙනු ලබන දෙනමා ඇත.

ගරුකර උතුමානවකන්දේරුවේ ආඥාලෙස,
ඊ. ඇල්. ඉම් හර්ස්,
මහාසූත්‍රාධිපති වරයා.

No. 1,289, W. P.

Colonial Secretary's Office,
Colombo, January 30, 1902.

ON Tuesday, March 11, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,141. Situation—Within the Municipality of Colombo.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Lot. Rs.
10877	Dematagoda	Crown	Grass and cinnamon land	0 3 3-75	3,100
10878	Do.	do.	do.	0 2 11	2,276
10879	Do.	do.	Grass and cinnamon land (road reservation)	0 2 39-12	—

C 6*

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Lot. Rs.
10880	Dematagoda	Crown	Grass and cinnamon land	0	1 2-75	1,076
10881	Do.	do.	do.	0	2 10-25	2,264
10882	Do.	do.	do.	0	2 3-25	2,088
10883	Do.	do.	do.	0	2 8-88	2,224
10884	Do.	do.	do.	0	2 1-50	2,052
10885	Do.	do.	do.	0	1 30	1,752
10886	Do.	do.	do.	0	1 4-75	1,128
10887	Do.	do.	Open land	0	2 10-25	2,264
10888	Do.	do.	Low jungle (road reservation)	0	0 32-75	—

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
E. F. IM THURN,
Colonial Secretary.

No. 1,289, W. P.

වම් 1902 ක්වු ජනවාරි මස 28 වෙනි දින කොළඹ මහලොවුකාරිස්ථානයේ කන්තෝරුවේදී.

ඉස්පානි රජයේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේ පසිත් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සහ තන ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1902 ක්වු මාර්තු මස 11 වෙනි දින වූ අඟහරුවාදා දවල් 12ව කොළඹ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

නො.	තම.	අයිතිකම් කීහත්තා.	අන්දම.	ඉඩම්කවිවියේ		
				මහල. අ. ර. ප.	මිල. රු.	
10877	දෙමටගොඩ	ආණ්ඩුව	කුරුදුවත්ත	0	3 3-75	3,100
10878	එම	එම	එම	0	2 11	2,276
10879	එම	එම	එම පාරකව ඉතුරුකර තිබෙන ඉඩම (ගහනම්)	0	2 39-12	—
10880	එම	එම	කුරුදුවත්ත	0	1 2-75	1,076
10881	එම	එම	එම	0	2 10-25	2,264
10882	එම	එම	එම	0	2 3-25	2,088
10883	එම	එම	එම	0	2 8-88	2,224
10884	එම	එම	එම	0	2 1-50	2,052
10885	එම	එම	එම	0	1 30	1,752
10886	එම	එම	එම	0	1 4-75	1,128
10887	එම	එම	මුඩුහිම	0	2 10-25	2,264
10888	එම	එම	ලදකැලාව (පාරකව ඉතුරුකර තිබෙන ඉඩම්, ගහනම්)	0	0 32-57	—

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තනවරයාණන්ගේ සහයකර, විකිනීමේ කොන්දේසි ගැණ ඉස්පානි රජයේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේ සහයකර දැනගනට පුළුවන.

ඟහරු රාජකාරි කාර්යාලයේ ආඥාව ලෙස,
ඒ. ඇස්. ඉම් හර්ස්,
මහලොවුකාරිස් වම්ක.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for erecting a public latrine, to wit:—

Preliminary plan 5,071. Village—Matale Town.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.
				A. R. P.
B 843	Natapussa	Natapussa	A. Vattivelupillai	0 0 3-50
C 843	Do.	do.	do.	0 0 0-17

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Matale Kachcheri on February 13, 1902, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Matale Kachcheri,
January 8, 1902.
E. B. ALEXANDER,
Assistant Government Agent.

1876 කටු අඩුරැද්දේ කෙම්මර 3 වන ආඥාපත්‍රයේ හත්වැනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, එනම්:—ප්‍රසිද්ධ වැසිකිසි... ක්‍රියාකරණ පිණිස "වඳ 1876" ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" කෙටති කාණ්ඩයේ කරනු ලබන පාසාර්තුල ප්‍රකාරයට කාරක මන්ත්‍රීකයා වෙතින් ඉඩම ලබාගැනීමේ මග පෙන්වීම සඳහා, ඒ ඉඩම නම්:—

Table with columns: No., Section, Area, Name of Land, and Extent. Row 1: B 843, 843, 5,071, ...

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදු ජනයාට දැනගැනීම සඳහා හත්වැනි වගන්තියේ බහුතර තීරණයට මෙයින් දැනුම් දෙමි. ඉහත නිවැරදිව ඉඩම් ලබාගැනීමේ ආණ්ඩුවේ නමින් මෙයින් දැනුම් දෙමි. දූෂණ විරෝධීන්ගේ අය වඳ 1902 කටු පෙබරවාරි මස 13 වෙනි දින එනම් තිසිසමුත් මාසයේ කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ එ කොයිඅන්දමේ අයිතිවාසිකම්ද කිසි කියා සිටින්නට බිහිවූ සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්නම් තවත්ම අයිතිකරුට කොරතුරු කිසි සිටින්නට බිහිවීම මෙයින් දැනගත යුතුයි.

වඳ 1902 කටු ජනවාරි මස 8 දින මාගලේ කවිවේරියේදීය. ඒ. බී. ඇලාන් කැබ්ලි, ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී.

1876 මැ (වැට්) ක්‍රි. 3 ම ඉලක්ක ප්‍රදාන ක්‍රියා 7 ම පිරිවින පිරිකාරය සඳහා සහිතව පාසාර්තුල ප්‍රකාරයට සහිතව කටයුතු කිරීමට මෙයින් දැනුම් දෙමි. ඉහත නිවැරදිව ඉඩම් ලබාගැනීමේ ආණ්ඩුවේ නමින් මෙයින් දැනුම් දෙමි. දූෂණ විරෝධීන්ගේ අය වඳ 1902 කටු පෙබරවාරි මස 13 වෙනි දින එනම් තිසිසමුත් මාසයේ කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ එ කොයිඅන්දමේ අයිතිවාසිකම්ද කිසි කියා සිටින්නට බිහිවූ සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්නම් තවත්ම අයිතිකරුට කොරතුරු කිසි සිටින්නට බිහිවීම මෙයින් දැනගත යුතුයි.

Table with columns: No., Section, Area, Name of Land, and Extent. Row 1: B 843, 843, 5,071, ...

මෙහි දැනට පවතින ඉඩම් 6 ම පිරිවින ඉරිපාටිගේ පිරිකාරය මගින් රාජ්‍යයට ප්‍රදානය කිරීමට මෙයින් දැනුම් දෙමි. ඉහත නිවැරදිව ඉඩම් ලබාගැනීමේ ආණ්ඩුවේ නමින් මෙයින් දැනුම් දෙමි. දූෂණ විරෝධීන්ගේ අය වඳ 1902 කටු පෙබරවාරි මස 13 වෙනි දින එනම් තිසිසමුත් මාසයේ කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ එ කොයිඅන්දමේ අයිතිවාසිකම්ද කිසි කියා සිටින්නට බිහිවූ සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්නම් තවත්ම අයිතිකරුට කොරතුරු කිසි සිටින්නට බිහිවීම මෙයින් දැනගත යුතුයි.

මෙහි දැනට පවතින ඉඩම් 7 ම පිරිවින ඉරිපාටිගේ පිරිකාරය මගින් රාජ්‍යයට ප්‍රදානය කිරීමට මෙයින් දැනුම් දෙමි. ඉහත නිවැරදිව ඉඩම් ලබාගැනීමේ ආණ්ඩුවේ නමින් මෙයින් දැනුම් දෙමි. දූෂණ විරෝධීන්ගේ අය වඳ 1902 කටු පෙබරවාරි මස 13 වෙනි දින එනම් තිසිසමුත් මාසයේ කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ එ කොයිඅන්දමේ අයිතිවාසිකම්ද කිසි කියා සිටින්නට බිහිවූ සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්නම් තවත්ම අයිතිකරුට කොරතුරු කිසි සිටින්නට බිහිවීම මෙයින් දැනගත යුතුයි.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for providing gardens for road coolies, to wit:—

Table with columns: Lot, Name of Land, Description, Name of Claimant, Extent. Row 1: Z 805, Moragollehena, Cooly lines occupied by road coolies and vegetables planted by them, The proprietors of Orwell estate, 0 0 8

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land. All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Kandy Kachcheri on February 15, 1902, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri, January 16, 1902. H. WACE, Government Agent.

1876 කටු අඩුරැද්දේ කෙම්මර 3 වන ආඥාපත්‍රයේ හත්වැනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, එනම්:—පාසාර්තුල කුලියකරුවන් වතු සාදනු ලබාදීමට දෙන පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වඳ 1876" ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" කෙටති කාණ්ඩයේ කරනු ලබන පාසාර්තුල ප්‍රකාරයට කාරක මන්ත්‍රීකයා වෙතින් ඉඩම ලබාගැනීමේ මග පෙන්වීම සඳහා, ඒ ඉඩම නම්:—

Table with columns: No., Section, Area, Name of Land, and Extent. Row 1: Z 805, 805, 4,799, ...

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදු ජනයාට දැනගැනීම සඳහා හත්වැනි වගන්තියේ බහුතර තීරණයට මෙයින් දැනුම් දෙමි. ඉහත නිවැරදිව ඉඩම් ලබාගැනීමේ ආණ්ඩුවේ නමින් මෙයින් දැනුම් දෙමි. දූෂණ විරෝධීන්ගේ අය වඳ 1902 කටු පෙබරවාරි මස 15 වෙනි දින එනම් තිසිසමුත් මාසයේ කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ එ කොයිඅන්දමේ අයිතිවාසිකම්ද කිසි කියා සිටින්නට බිහිවූ සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්නම් තවත්ම අයිතිකරුට කොරතුරු කිසි සිටින්නට බිහිවීම මෙයින් දැනගත යුතුයි.

වඳ 1902 කටු ජනවාරි මස 16 වෙනි දින මහනුවර කවිවේරියේදීය. එම්. වී. ඩී. ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
P 841	Dovedale	Tea	Carolina Tea Company	0	0	3-25
Q 841	Do.	do.	do.	0	0	17
S 841	Do.	Jungle	do.	0	0	10-12
T 841	Do.	Tea	do.	0	0	34-50
U 841	Do.	do.	do.	0	0	37-75
V 841	Do.	do.	do.	0	0	4-12
W 841	Do.	do.	do.	0	0	0-25
X 841	Kenmare	do.	Nuwara Eliya Tea Estate Company	0	0	7-75
Y 841	Do.	do.	do.	0	0	11-50
Z 841	Do.	do.	do.	0	0	19-25
A 842	Do.	do.	do.	0	0	0-43
B 842	Do.	do.	do.	0	1	33
C 842	Do.	do.	do.	0	1	11-25
D 842	Do.	do.	do.	0	0	2
E 842	Concordia	do.	do.	0	1	29-50
F 842	Do.	do.	do.	0	0	0-75
G 842	Do.	do.	do.	0	0	2-62
H 842	Do.	do.	do.	0	0	1-12
I 842	Do.	do.	do.	0	1	34-25
J 842	Do.	do.	do.	0	0	18-50
K 842	Do.	do.	do.	0	0	15-37
L 842	Do.	do.	do.	0	0	0-62
M 842	Do.	do.	do.	0	0	0-31
N 842	Do.	do.	do.	0	0	36-50
O 842	Do.	do.	do.	0	1	37
P 842	Kenmare	Quarry	do.	0	0	10-75
Q 842	Park	Tea	do.	1	0	33-50
R 842	Eskdale	do.	Standard Tea Company	0	0	1-12
S 842	Do.	do.	do.	0	0	22
T 842	Do.	do.	do.	1	0	20
U 842	Do.	do.	do.	0	0	27-25
V 842	Do.	do.	do.	0	1	33-75
W 842	Do.	do.	do.	0	0	10-25
X 842	Do.	do.	do.	0	0	27-25
Y 842	Do.	do.	do.	0	0	1-43
Z 842	Do.	Jungle	do.	0	0	8-37
A 843	Do.	do.	do.	0	0	1-75

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Nuwara Eliya on February 26, 1902, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Nuwara Eliya Kachcheri,
January 29, 1902.

E. M. DE C. SHORT,
Assistant Government Agent.

විෂි 1876 ක්වු අවුරුද්දේ නොමිල 3 වන ආඥාවලින් දිවෙහි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්ත කට, ඒ නමි :—ලබ්‍යස්කැල්ලාව දමරිය පාර කැදීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස “විෂි 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥාවලින්” යැවෙහි කැණීමේ කරනිමක පැහැරවුණු ප්‍රකාරයට කාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වගන්තියෙන් නිසිආකාර මට අණ ලැබී තිබේ, ඒ ඉඩම් නමි :—

සිතියම 5,070. ගම—කදපොල.

නො.	ඉඩමේ නම.	අයදුම.	අයිතිකම නිගන්වා.	මහත.
				අ. රු. ප.
G 841	බව්වේල්	යේ	කැරෙලියා වි කම්පැනි	0 0 33-12
H 841	—	පහත සහ අළුත් යේ	හවිසන් සමාගම හත ක්‍රිස්ති	0 0 32-50
I 841	පෝට්ස්වුඩ්	මුඩු බිම	යන් ප්‍රෙරු හුවර්චලියා වි ඇස්ටේට්ස් කම්පැනි	0 0 15-50
K 841	එම	පහත	එම	0 1 7-25
L 841	කැන්මෙර්වන්ස	එම	එම	0 0 24
M 841	එම	එම	එම	0 0 5-75
N 841	—	එම	එම	0 0 18
O 841	—	එම	කවිසන් සමාගම	0 0 11
P 841	බව්වේල්	මුඩුබිම	මුන්තුකරුප්පන් බෙට්ටි	0 0 3-25
Q 841	එම	යේ	කැරෙලියා වි කම්පැනි	0 0 17
S 841	එම	එම	එම	0 0 10-12
T 841	එම	කැලුව	එම	0 0 34-50
U 841	එම	යේ	එම	0 0 37-75
V 841	එම	එම	එම	0 0 4-12
W 841	එම	එම	එම	0 0 0-25
X 841	කැන්මෙර්	එම	එම	0 0 7-75
Y 841	එම	එම	හුවර්චලියා වි ඇස්ටේට්ස් කම්පැනි	0 0 11-50
Z 841	එම	එම	එම	0 0 19-25
A 842	එම	එම	එම	0 0 0-43

කො.	ඉඩමේ නම.	අන්දම.	අයිතියක් කියන්නා.	මි. රු. ප.
B 842	කැන්වෙයර්	යේ	ඉවරඑලිග් වි ඇස්ටේට් කම්පැනි	0 1 33
C 842	එම	එම	එම	0 1 11-25
D 842	එම	එම	එම	0 0 2
E 842	එම	එම	එම	0 1 29-50
F 842	එම	එම	එම	0 0 0-75
G 842	එම	එම	එම	0 0 2-62
H 842	එම	එම	එම	0 0 1-12
I 842	එම	එම	එම	0 1 34-25
J 842	එම	එම	එම	0 0 18-50
K 842	එම	එම	එම	0 0 15-37
L 842	එම	එම	එම	0 0 0-62
M 842	එම	එම	එම	0 0 0-31
N 842	එම	එම	එම	0 0 36-50
O 842	කො. කො. සිතා	එම	එම	0 1 37
P 842	කැන්වෙයර්	ගල්වල	එම	0 0 10-75
Q 842	පාක්වත්ත	යේ	එම	1 0 33-50
R 842	ඇස්ටේට්	එම	සැට්, නිවර්ති වි කම්පැනි	0 0 1-12
S 842	එම	එම	එම	0 0 22
T 842	එම	එම	එම	1 0 20
U 842	එම	එම	එම	0 0 27-25
V 842	එම	එම	එම	0 1 33-75
W 842	එම	එම	එම	0 0 10-25
X 842	එම	එම	එම	0 0 27-25
Y 842	එම	එම	එම	0 0 1-43
Z 842	එම	කැලාව	එම	0 0 8-37
A 843	එම	මුකලාන	එම	0 0 1-75

එබැවින් ඉඩම් අයිතිකරුවන්ට ආණ්ඩුවේ කල්පනාව කිවහොත් පොදු ජනතාව දහතුන්ව සඳහා කන්වෙති එහෙත් කිසිදු භූමිකරුන්ට කිසිදු භූමියක් ලබාදීමට බලයක් දෙනු ලැබේ.

ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්නම් ඉඩම්වලට අයිතිකරුන්ට අවශ්‍ය වන ඉඩම්වලට ක්‍රියාකරණයක් සඳහා 1902 වසරේ ජනවාරි මස 26 වෙනි දින සවස 2 ට කටයුතු වන ඉවරඑලිග් වි ඇස්ටේට් කම්පැනි විසින් ඉඩම් අයිතිවාසිකම් දී කිසි කිසිවක් සිදු නොවන බවට ඉවරඑලිග් වි ඇස්ටේට් කම්පැනි විසින් දැනුම් දෙනු ලැබේ.

මේ 1902 වසරේ ජනවාරි මස 29 දින
ඉවරඑලිග් වි ඇස්ටේට් කම්පැනි විසින්.

ජ. ඇම්. ද. පී. කොර්ට්,
ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ මහති.

1876 ම් (ඔ) - මුත්තු 3 ම් මුලකරුන්ට මුත්තු 7 ම් පිරිසිටි ප්‍රකාරයට ඉඩම්වලට අයිතිකරුන්ට අවශ්‍ය වන ඉඩම්වලට ක්‍රියාකරණයක් සඳහා 1902 වසරේ ජනවාරි මස 26 වෙනි දින සවස 2 ට කටයුතු වන ඉවරඑලිග් වි ඇස්ටේට් කම්පැනි විසින් ඉඩම් අයිතිවාසිකම් දී කිසි කිසිවක් සිදු නොවන බවට ඉවරඑලිග් වි ඇස්ටේට් කම්පැනි විසින් දැනුම් දෙනු ලැබේ.

ප්‍රථම පදනම මුලකරුන්ට 5,070. මුත්තු 3 - මුත්තු 7.

මුත්තු.	කාරණය	විවරය.	විකුණු වන ප්‍රදේශය.	විකුණු වන ප්‍රදේශයේ වර්ග මිටර්.
G 841	ලැබුණු	දේශීය	කෙරුණු ඉඩම් කම්පැනි	0 0 33-12
H 841	—	ප්‍රදේශයේ කිසිම	ඉඩම් කම්පැනි	0 0 32-50
I 841	ලැබුණු	ප්‍රදේශයේ	ඉඩම් කම්පැනි	0 0 15-50
K 841	—	ප්‍රදේශයේ	ඉඩම් කම්පැනි	0 1 7-25
L 841	ලැබුණු	දේශීය	ඉඩම් කම්පැනි	0 0 24
M 841	—	දේශීය	ඉඩම් කම්පැනි	0 0 5-75
N 841	—	දේශීය	ඉඩම් කම්පැනි	0 0 19
O 841	—	ප්‍රදේශයේ	ඉඩම් කම්පැනි	0 0 11
P 841	ලැබුණු	දේශීය	ඉඩම් කම්පැනි	0 0 3-25
Q 841	—	දේශීය	ඉඩම් කම්පැනි	0 0 17
S 841	—	දේශීය	ඉඩම් කම්පැනි	0 0 10-12
T 841	—	දේශීය	ඉඩම් කම්පැනි	0 0 34-50
U 841	—	දේශීය	ඉඩම් කම්පැනි	0 0 37-75
V 841	—	දේශීය	ඉඩම් කම්පැනි	0 0 4-12
W 841	—	දේශීය	ඉඩම් කම්පැනි	0 0 0-25
X 841	ලැබුණු	දේශීය	ඉඩම් කම්පැනි	0 0 7-75
Y 841	—	දේශීය	ඉඩම් කම්පැනි	0 0 11-50
Z 841	—	දේශීය	ඉඩම් කම්පැනි	0 0 19-25
A 842	—	දේශීය	ඉඩම් කම්පැනි	0 0 0-43
B 842	—	දේශීය	ඉඩම් කම්පැනි	0 1 33
C 842	—	දේශීය	ඉඩම් කම්පැනි	0 1 11-25
D 842	—	දේශීය	ඉඩම් කම්පැනි	0 0 2
E 842	ලැබුණු	දේශීය	ඉඩම් කම්පැනි	0 1 29-50
F 842	—	දේශීය	ඉඩම් කම්පැනි	0 0 0-75
G 842	—	දේශීය	ඉඩම් කම්පැනි	0 0 2-62
H 842	—	දේශීය	ඉඩම් කම්පැනි	0 0 1-12
I 842	—	දේශීය	ඉඩම් කම්පැනි	0 1 34-25

குணம்.	காணியினது பெயர்.	வீவாய்.	உரிதாளியின் பெயர்.	விசாலம். அ. நூ. பெ.
J 842	கொண்கோடியா	தேயிலை	நுவறெலியா டி. எஸ்டேட் கம்பெனி	0 0 18.50
K 842	ரெடி	ரெடி	ரெடி	0 0 15.37
L 842	ரெடி	ரெடி	ரெடி	0 0 0.62
M 842	ரெடி	ரெடி	ரெடி	0 0 0.31
N 842	ரெடி	ரெடி	ரெடி	0 0 36.50
O 842	ரெடி	ரெடி	ரெடி	0 1 37
P 842	கொண்டையர்	கல்லுகளுள்	ரெடி	0 0 10.75
Q 812	பாகுதோட்டம்	தேயிலை	ரெடி	1 0 33.50
R 842	எஸ்தேல	ரெடி	இஸ்டாண்டர்ட் டி. கம்பெனி	0 0 1.12
S 842	ரெடி	ரெடி	ரெடி	0 0 22
T 842	ரெடி	ரெடி	ரெடி	1 0 20
U 842	ரெடி	ரெடி	ரெடி	0 0 27.25
V 842	ரெடி	ரெடி	ரெடி	0 1 33.75
W 842	ரெடி	ரெடி	ரெடி	0 0 10.25
X 842	ரெடி	ரெடி	ரெடி	0 0 27.25
Y 842	ரெடி	ரெடி	ரெடி	0 0 1.43
Z 842	ரெடி	காடு	ரெடி	0 0 8.37
A 843	ரெடி	ரெடி	ரெடி	0 0 1.75

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (நடு)-த்துக் காணி எடுத்துக்கொள்வதென்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன தேசாதிபத்யவாகன் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிபுத்தகுகொள்ள அரசாட்சியார எண்ணியிருக்கிறா என்பதை 7 ம் பிரிவினப்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசுரித்த மாய் விளம்பரஞ்செய்கின்றேன்.

மேற்கூறியதே காணிகளுக்கு உரிததுப்பேசுகின்ற சகலரும் தாமத அலலது அவரவருடைய காரியகாரர மூலமாய் 1902 ம் (நடு) மார்ச்சு 26 ந் தேதியிலன்று 2 மணிக் கு நுவறெலியாவில் எழுண்டிபாக வெளிப்படும் தத்தமக்கு அக்காணிகளிலுள்ள உடற்களினது தனமையையும் அவ்வடற்களினதுகாய்த தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவாங்குதும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக் கொள்ளப்படுகின்றது.

நுவறெலியா கச்சேரி,
1902 ம் ஆண்டு தைமீ 29 ந் உ.

இ. எம். த. சி. ஜோட,
அரசாட்சி உதவி ஏசண்டி.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Uda Pussellawa Railway, to wit:—

Preliminary plan 5,076. Village—Uda Pussellawa.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
G 843	St. John's	Tea	Standard Tea Co.	0	0	12.25
H 843	Do.	do.	do.	0	0	0.75
I 843	Do.	do.	do.	0	0	0.50
J 843	Do.	do.	do.	0	0	1.56
L 843	Do.	do.	do.	0	2	36
M 843	Do.	do.	do.	0	0	10.25
N 843	Do.	do.	do.	0	0	0.25
O 843	Do.	do.	do.	0	0	26.50
P 843	Do.	Tea and road	do.	0	2	22.50
Q 843	Do.	Tea	do.	1	0	0
R 843	Do.	do.	do.	0	0	29.25
S 843	Do.	do.	do.	0	0	6.50
T 843	Do.	do.	do.	0	0	32
U 843	Do.	do.	do.	0	2	13.50
V 843	Do.	do.	do.	0	1	22.25
W 843	Brookside	do.	do.	0	0	8
X 843	Do.	do.	Scottish Trust and Loan Co.	0	2	25
Y 843	Do.	do.	do.	0	0	24.50
Z 843	Do.	do.	do.	0	0	8.50
A 844	Do.	do.	do.	0	0	2.25
B 844	Do.	do.	do.	0	0	37.75
C 844	Do.	do.	do.	0	0	1.75
D 844	Do.	do.	do.	0	1	0.75
E 844	Do.	do.	do.	0	0	25
F 844	Do.	do.	do.	0	0	4.25
G 844	Do.	do.	do.	0	0	4
H 844	Do.	do.	do.	0	0	11.87
I 844	Do.	do.	do.	0	0	8.75
J 844	Do.	do.	do.	0	0	6.37
K 844	Do.	do.	do.	0	0	19.75
L 844	Do.	do.	do.	0	0	6.25
M 844	Silverkandy	do.	do.	0	0	1.62
N 844	Do.	Tea and road siding with a building	Silverkandy Tea Co.	0	1	16
O 844	Liddesdale	Plantation	do.	0	0	3.12
P 844	Do.	Timber	Standard Tea Co.	0	0	2
		do.	do.	0	0	18.50

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.	
				A.	R. P.
Q 844	Liddesdale	Tea	Standard Tea Co.	0	1 28-50
R 844	Do.	do.	do.	0	0 9
S 844	Do.	do.	do.	0	0 18-75
T 844	Do.	do.	do.	0	1 15-50
U 844	Do.	do.	do.	0	0 1-87
V 844	Do.	do.	do.	0	0 21-50
W 844	Do.	do.	do.	0	0 19
X 844	Do.	do.	do.	0	0 2-62
Y 844	Do.	do.	do.	0	0 9
Z 844	Do.	do.	do.	0	0 4-25
A 845	Do.	do.	do.	0	1 1
B 845	Do.	do.	do.	0	0 11-37
C 845	Do.	do.	do.	0	0 9
D 845	Do.	do.	do.	0	3 31
E 845	Do.	do.	do.	0	0 14-50
F 845	Do.	Vegetable	do.	0	0 8-75
G 845	Do.	Tea	do.	0	1 2
H 845	Do.	do.	do.	0	0 6-12
I 845	Do.	do.	do.	0	0 18-25
J 845	Do.	Patana	do.	0	0 2-37
K 845	Do.	do.	do.	0	0 1-25
L 845	Do.	do.	do.	0	0 7-50
M 845	Do.	do.	do.	0	0 2-50
N 845	Do.	do.	do.	0	0 1
O 845	Do.	Plantation	do.	0	0 8-87
P 845	Do.	do.	do.	0	0 11-50
Q 845	Do.	Patana	do.	0	0 16-75
R 845	Do.	do.	do.	0	0 4-62
S 845	Do.	do.	do.	0	0 2
T 845	Do.	do.	do.	0	0 16
U 845	Do.	do.	do.	0	0 5-62
V 845	Do.	do.	do.	0	0 10-25
W 845	Ragala	Timber	do.	0	0 17
X 845	Do.	do.	do.	0	0 21-50
Y 845	Do.	do.	do.	0	0 1-75
Z 845	Do.	Tea	do.	0	0 17-25
A 846	Do.	do.	do.	0	0 30
B 846	Do.	do.	do.	0	2 18-50
C 846	Do.	do.	do.	1	0 28-75

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Nuwara Eliya on February 26, 1902, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the lands and the amount and particulars of their claims to compensation for such interests.

Nuwara Eliya Kachoheri,
January 29, 1902.

E. M. DE C. SHORT,
Assistant Government Agent.

වෑ 1876 ක්වු අවුරුද්දේ කොම්මර් පීසේ ආඥාපත්‍රයේ කන්වෙති වසන්තියේ ප්‍රකාරයට, ආණ්ඩුවේ කඩපුත්ත කට, ඒකමි:—උඩපුස්සැල්ලාවේ දුම්පිත පාර සැදීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස “වෑ 1876 ක්වු ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ” කවෙති කාණ්ඩයේ කරතිවන පොතර්තුමු ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාව මන්ත්‍රණය ඇතුළු ලදාගන්වනවන්දෙහෙත් කිසිආකාර මට අණ ලැබී තිබේ, ඒ ඉඩම්කමි:—

සිසිසම 5,076. කම—උඩපුස්සැල්ලාව.

කො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම කිසන්සා.	මහත.
			ඉස්වැන්ඩර්ඩ්, පී. කොම්පැනි	අ. රු. ප.
G 843	සැන්ඩ් රෝස්ස	කේ		0 0 12-25
H 843	එම	එම	එම	0 0 0-75
I 843	එම	එම	එම	0 0 0-50
J 843	එම	එම	එම	0 0 1-56
K 843	එම	එම	එම	0 2 36
L 843	එම	එම	එම	0 0 10-25
M 843	එම	එම	එම	0 0 0-25
N 843	එම	එම	එම	0 0 26-50
O 843	එම	කේ සහ පාර	එම	0 2 22 50
P 843	එම	කේ	එම	1 0 0
Q 843	එම	එම	එම	0 0 29-25
R 843	එම	එම	එම	0 0 6-50
S 843	එම	එම	එම	0 0 32
T 843	එම	එම	එම	0 2 13-50
U 843	එම	එම	එම	0 1 22-25
V 843	එම	එම	එම	0 0 8
W843	බෞස්සෙහි	එම	ස්කොට්ස් ප්‍රස්ට් ඇන් ලෝස් කම්පැනි	0 2 25

අංක.	ඉඩම් නම	අක්ෂරය	අයිතිකම් කීරුණා.	මහල.
X 843	බහුකමය	කේ	සකොරිස් වුස්වි ඇන් ලෝන් කම්පැනි	අ. රු. ප.
Y 843	එම	එම	එම	0 0 24-50
Z 843	එම	එම	එම	0 0 8-50
A 844	එම	එම	එම	0 0 2-25
B 844	එම	එම	එම	0 0 37-75
C 844	එම	එම	එම	0 0 1-57
D 844	එම	එම	එම	0 1 0-75
E 844	එම	එම	එම	0 0 25
F 844	එම	එම	එම	0 0 4-25
G 844	එම	එම	එම	0 0 4
H 844	එම	එම	එම	0 0 11-87
I 844	එම	එම	එම	0 0 8-75
J 844	එම	එම	එම	0 0 6-37
K 844	එම	එම	එම	0 0 19-75
L 844	එම	එම	එම	0 0 6-25
M 844	එම	එම	එම	0 0 1-62
N 844	සිල්වර්කැන්ඩි	කේ, පාර සහ ගොසක් වැව් ඉඩම	සිල්වර්කැන්ඩි වි කම්පැනි	0 1 16
O 844	ලිඛස්තීය	කේ	ඉස්ට් ඉන්ඩියා වි කම්පැනි	0 0 3-12
P 844	එම	එම	එම	0 0 2
Q 844	එම	කේ	එම	0 0 18-50
R 844	එම	එම	එම	0 1 28-50
S 844	එම	එම	එම	0 0 9
T 844	එම	එම	එම	0 0 18-75
U 844	එම	එම	එම	0 1 15-50
V 844	එම	එම	එම	0 0 1-37
W 844	එම	එම	එම	0 0 21-50
X 844	එම	එම	එම	0 0 19
Y 844	එම	එම	එම	0 0 2-62
Z 844	එම	එම	එම	0 0 9
A 845	එම	එම	එම	0 0 4-25
B 845	එම	එම	එම	0 1 1
C 845	එම	එම	එම	0 0 11-37
D 845	එම	එම	එම	0 0 9
E 845	එම	එම	එම	0 3 31
F 845	එම	එම	එම	0 0 14-50
G 845	එම	එම	එම	0 0 3-75
H 845	එම	කේ	එම	0 1 2
I 845	එම	එම	එම	0 0 6-12
J 845	එම	පහසු	එම	0 0 18-25
K 845	එම	එම	එම	0 0 2-37
L 845	එම	එම	එම	0 0 1-25
M 845	එම	එම	එම	0 0 7-50
N 845	එම	එම	එම	0 0 2-50
O 845	එම	එම	එම	0 0 1
P 845	එම	එම	එම	0 0 3-87
Q 845	එම	එම	එම	0 0 11-50
R 845	එම	පහසු	එම	0 0 16-75
S 845	එම	එම	එම	0 0 4-62
T 845	එම	එම	එම	0 0 2
U 845	එම	එම	එම	0 0 16
V 845	එම	එම	එම	0 0 5-62
W 845	එම	එම	එම	0 0 10-25
X 845	එම	එම	එම	0 0 17
Y 845	එම	එම	එම	0 0 21-50
Z 845	එම	එම	එම	0 0 1-75
A 846	එම	කේ	එම	0 0 17-25
B 846	එම	එම	එම	0 0 30
C 846	එම	එම	එම	0 2 18-50
				1 0 28-75

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තීරණය වීමට පොදු පහසුකම් දැනගැනීමට අදහස කන්වෙති වගන්තියේ ඕනෑම තීරණයට මෙයින් දැනුම්දෙමි.

ඉහත සඳහන් ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම හමුත්ම නොහොත් හමුත් වෙනුවට ක්‍රියාකරණ අංශ වසි 1902 ක්‍රියා පටිපාටි මගින් 26 වෙනි දින සහ 27 ක් කන්වෙමට ක්‍රමවත්වීමේදී මාදුරුවිට පැමිණි ඒ කොටස අක්ෂරයේ අයිතිවාසිකම්ද කිසි කිසි සිටිත්ව ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් හුණු හන් ඊට ඇත්තාවූ හමුත්ගේ අයිතිකම් හොරතුරුත් කියා සිටිත්ව ඕනෑවට මෙයින් දැනගත යුතුයි.

වසි 1902 ක්‍රියා පටිපාටි මගින් 29 වෙනි දින ක්‍රමවත්වීමේ කමිටුවේ සභාපති.

ඊ. ඇම්. ද සි. ජෝර්ජ්,
ආණ්ඩුවේ උපදේශක චරිත.

1876 ம் வர - த்து 3 ம இலக்கச்சட்டத்தினது 7 ம பிரிவின் பிரகாரம் உட்பூசலாவை ஏறல்வே ரோட
கரு எனனும் பகிரங்கதேவைக்கு வேண்டியதான பின்னாச்சொலவபடும காணிகளை, அநோவது:—

பிரதமபடம் இலககம 5,076. குறிச்சி—உட்பூசல்வாவை.

சுண்ணு.	காணியினது பெயர்.	விவரம்.	உரிததாளியின் பெயர்.	வீசாலம்.
				ரூ. ஸா. ப.
G 843	சென்ஜூண்டல	தேயிலை	இஸ்டாண்டர்ட் டி. கம்பெணி	0 0 12-25
H 843	ரெடி	ரெடி	ரெடி	0 0 0-75
I 843	ரெடி	ரெடி	ரெடி	0 0 0-50
J 843	ரெடி	ரெடி	ரெடி	0 0 1-56
K 843	ரெடி	ரெடி	ரெடி	0 2 36
L 843	ரெடி	ரெடி	ரெடி	0 0 10-25
M 843	ரெடி	ரெடி	ரெடி	0 0 0-25
N 843	ரெடி	ரெடி	ரெடி	0 0 26-50
O 843	ரெடி	தேயிலையும் ரோட்டும்	ரெடி	0 2 22-50
P 843	ரெடி	தேயிலை	ரெடி	1 0 0
Q 843	ரெடி	ரெடி	ரெடி	0 0 29-25
R 843	ரெடி	ரெடி	ரெடி	0 0 6-50
S 843	ரெடி	ரெடி	ரெடி	0 0 32
T 843	ரெடி	ரெடி	ரெடி	0 2 13-50
U 843	ரெடி	ரெடி	ரெடி	0 1 22-25
V 843	ரெடி	ரெடி	ரெடி	0 0 8
W 843	புறச்சயிட	ரெடி	இஸ்கொடிஸு டி.றஸ்டுஎன் லோண்ட் கம்பெணி	0 2 25
X 843	ரெடி	ரெடி	ரெடி	0 0 24-50
Y 843	ரெடி	ரெடி	ரெடி	0 0 5-50
Z 843	ரெடி	ரெடி	ரெடி	0 0 2-25
A 844	ரெடி	ரெடி	ரெடி	0 0 37-75
B 844	ரெடி	ரெடி	ரெடி	0 0 1-75
C 844	ரெடி	ரெடி	ரெடி	0 1 0-75
D 844	ரெடி	ரெடி	ரெடி	0 0 25
E 844	ரெடி	ரெடி	ரெடி	0 0 4-25
F 844	ரெடி	ரெடி	ரெடி	0 0 4
G 844	ரெடி	ரெடி	ரெடி	0 0 11-87
H 844	ரெடி	ரெடி	ரெடி	0 0 8-75
I 844	ரெடி	ரெடி	ரெடி	0 0 6-37
J 844	ரெடி	ரெடி	ரெடி	0 0 19-75
K 844	ரெடி	ரெடி	ரெடி	0 0 6-25
L 844	ரெடி	ரெடி	ரெடி	0 0 1-62
M 844	சில்வாகெண்டி	தேயிலை, ரோட்டும், ரெடி	சில்வாகெண்டி டி. கொம்பெணி	0 1 16
N 844	ரெடி	தோட்டம்	ரெடி	0 0 3-12
O 844	வீடஸு ரேல	மாங்கள்	இஸ்டாண்டர்ட் டி. கம்பெணி	0 0 2
P 844	ரெடி	ரெடி	ரெடி	0 0 18-50
Q 844	ரெடி	தேயிலை	ரெடி	0 1 28-50
R 844	ரெடி	ரெடி	ரெடி	0 0 9
S 844	ரெடி	ரெடி	ரெடி	0 0 18-75
T 844	ரெடி	ரெடி	ரெடி	0 1 15-50
U 844	ரெடி	ரெடி	ரெடி	0 0 1-37
V 844	ரெடி	ரெடி	ரெடி	0 0 21-50
W 844	ரெடி	ரெடி	ரெடி	0 0 19
X 844	ரெடி	ரெடி	ரெடி	0 0 2-62
Y 844	ரெடி	ரெடி	ரெடி	0 0 9
Z 844	ரெடி	ரெடி	ரெடி	0 0 4-25
A 845	ரெடி	ரெடி	ரெடி	0 1 1
B 845	ரெடி	ரெடி	ரெடி	0 0 11-37
C 845	ரெடி	ரெடி	ரெடி	0 0 9
D 845	ரெடி	ரெடி	ரெடி	0 3 31
E 845	ரெடி	ரெடி	ரெடி	0 0 14-50
F 845	ரெடி	மரகரி	ரெடி	0 0 3-75
G 845	ரெடி	தேயிலை	ரெடி	0 1 2
H 845	ரெடி	ரெடி	ரெடி	0 0 6-12
I 845	ரெடி	ரெடி	ரெடி	0 0 18-25
J 845	ரெடி	பதினை	ரெடி	0 0 2-37
K 845	ரெடி	ரெடி	ரெடி	0 0 1-25
L 845	ரெடி	ரெடி	ரெடி	0 0 7-50
M 845	ரெடி	ரெடி	ரெடி	0 0 2-50
N 845	ரெடி	ரெடி	ரெடி	0 0 1
O 845	ரெடி	தோட்டம்	ரெடி	0 0 3-87
P 845	ரெடி	ரெடி	ரெடி	0 0 11-50
Q 845	ரெடி	பதினை	ரெடி	0 0 16-75
R 845	ரெடி	ரெடி	ரெடி	0 0 4-62
S 845	ரெடி	ரெடி	ரெடி	0 0 2
T 845	ரெடி	ரெடி	ரெடி	0 0 16

குண். (No.)	காணியினது பெயர். (Name of Land)	வீவரம். (Extent)	உரித்தாளியின் பெயர். (Name of Claimant)	விசாலம். (Area)
U 845	விடஸ்டேவ் பதினை	பதினை	இஸ்டாண்டாட் டி கம்பெனி	0 0 5 62
V 845	புல	புல	புல	0 0 10 25
W 845	ரூக்காலலை	மாம	புல	0 0 17
X 845	புல	புல	புல	0 0 21 50
Y 845	புல	புல	புல	0 0 1 75
Z 845	புல	தேயிலை	புல	0 0 17 25
A 846	புல	புல	புல	0 0 30
B 846	புல	புல	புல	0 2 18 50
C 846	புல	புல	புல	1 0 28 75

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யுமபடி 1876 ம் ஆண்டு-த்துக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்கொடுப்புகொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசுரத்தமாய் விளம்பரஞ்செய்கிறேன்;

மேற்கூறியதற்கான உரிததுப்புகளினத சகலரும் தாமத அல்லது அவரவருடைய காரியகாரா மூலமாய் 1902 ம ஆண்டு மார்ச்சுமாதம் 26 ந் தேதியிலன்று 2 மணிகளுக்கு நுவறெலியாவில் எனமுன்பாக வெளிப்படும் தந்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரிததுகளின் தொகையையும் விவரங்களையும் சொல்லுமபடி இதனால் அவர்களிடத்திற் கேட்டுக் கொள்ளப்படுகின்றது.

நுவறெலியா கச்சேரி,
1902 ம ஆண்டு தைமீ 29 ந் உ.

ஈ. எம். டி. சோட்,
அரசாட்சி உதவி ஏசுண்டு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for the construction of the new road to Toppur, to wit:—

Lot.	Name of Land.	Description.	Village—Toppur.	Name of Claimant.	Extent.
V 83	Pallivasalvalavu	Garden	The trustees of the Toppur mosque		0 0 1

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Toppur on March 21, 1902, at 12 o'clock noon, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Trincomalee Kachcheri,
January 21, 1902.

C. M. LUSHINGTON,
Assistant Government Agent.

1876 ன் ஆண்டு ஏப்ரல் 24-ஆம் திகதி 3-வது அட்டைப்படி உட்கொண்ட விவரத்தைப் பற்றிய கட்டுரை, அதன்மீது—சென்னை அரசாங்கத்தின் பரிசீலனைக்கு உட்படுத்தப்பட்டுள்ளதால், அக்காணிகளை ஆட்கொடுப்புகொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசுரத்தமாய் விளம்பரஞ்செய்கிறேன்;

காண்.	காணியினது பெயர்.	வீவரம்.	உரித்தாளியின் பெயர்.	விசாலம்.
V 83	பல்லிவசலவலவு	பூங்கா	தோப்பூர் மசூதி நிர்வாகிகள்	0 0 1

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யுமபடி 1876 ம் ஆண்டு-த்துக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்கொடுப்புகொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசுரத்தமாய் விளம்பரஞ்செய்கிறேன்;

மேற்கூறியதற்கான உரிததுப்புகளினத சகலரும் தாமத அல்லது அவரவருடைய காரியகாரா மூலமாய் 1902 ம ஆண்டு பிப்ரவரிமாதம் 21 ந் தேதியிலன்று பகல 12 மணிகளுக்கு தோப்பூரில் எனமுன்பாக வெளிப்படும் தந்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரிததுகளின் தொகையையும் விவரங்களையும் சொல்லுமபடி இதனால் அவர்களிடத்திற் கேட்டுக் கொள்ளப்படுகின்றது.

பிளாட்டிங் கச்சேரி,
1902 ம ஆண்டு தைமீ 21 ந் உ.

ஈ. எம். லிங்கன்,
அரசாட்சி உதவி ஏசுண்டு.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Land to be Crown Property.


In the matter of the land commonly called or known as Madolgasdeniyehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 14th day of September, One thousand and Nine hundred, that if no claim to the land commonly called or known as Madolgasdeniyehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 6 acres, and shown as lot 66 in sheet O- $\frac{10}{51-59}$, and in preliminary plan No. 33, as described in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 525):

And whereas one Mantrige Adrian of Kotapola made claim thereto; and whereas the said claimant has withdrawn his claim to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 7th day of November, 1901, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Madolgasdeniyehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 6 acres, shown as lot 66 in sheet O- $\frac{10}{51-59}$, and in preliminary plan No. 33, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Ambemulleudadeniya belonging to Crown, Ambemuluyaya belonging to



Scale of 8 Chains to an Inch.

Situation: Beralapanatara village in Udugaha pattu of Morawak korale.

Preliminary plan 33.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
66	Madolgasdeniyehena	6 0 0
Surveyor-General's Office, Colombo, October 30, 1901.		J. L. HAMPTON, for Acting Surveyor-General.
	Sheet O- $\frac{10}{51-59}$	

D. J. W. Wanigasekara and others; on the east by Ambemuluyaya belonging to ditto; on the south by a portion of Madolgasdeniyehena (lot 66a) claimed by Mantrige Adrian, Paragahadeniya belonging to Crown; on the west by Navalahena belonging to Crown.

Galle, November 7, 1901.

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Land to be Private Property.


In the matter of the land commonly called or known as Madolgasdeniyehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 14th day of September, One thousand and Nine hundred, that if no claim to the land commonly called or known as Madolgasdeniyehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 3 acres, and shown as lot 66a in sheet O $\frac{10}{51-59}$, and in preliminary plan No. 33, as described in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 525):

And whereas one Mantrige Adrian of Kotapola made claim thereto, and the Special Officer appointed under section 28 of the said Ordinances made due inquiry into such claim; 1, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Madolgasdeniyehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province; containing in extent 3 acres, shown as lot 66a in sheet O $\frac{10}{51-59}$, and in preliminary plan No. 33, and in the annexed certified tracing therefrom,



Scale of 8 Chains to an Inch.

Situation: Beralapanatara village in Udugaha pattu of Morawak korale.

Lot.	Name of Land.	Extent.
66a	Madolgasdeniyehena	3 0 0
Surveyor-General's Office, Colombo, October 30, 1901.		J. L. HAMPTON, for Acting Surveyor-General.
	Preliminary plan 33. Sheet O $\frac{10}{51-59}$	

and bounded as follows: on the north by the northern portion of Madolgasdeniyehena (lot 66) belonging to Crown, on the east by Ambemuluyaya belonging to D. J. W. Wanigasekara and others, on the south by Kapatenumdeniya belonging to W. Babehami and others, on the west by Paragahadeniya belonging to Crown.

Galle, November 7, 1901.

J. G. FRASER,
Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called and known as Duragodahena, &c., situate in the village of Siyambalagoda in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 726), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer duly appointed under section 28 of Ordinance No. 1 of 1897, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 9th day of November, 1901, order and declare that the said lands, as hereinafter more fully described, are the property of the Crown.

Galle, November 9, 1901.

J. G. FRASER,
Special Officer.

Description of Lands referred to.

The following lots, situated in the village of Siyambalagoda in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing :—


Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
60	Duragodahena	2	1	15
61	Ratinalagahaowita	0	2	38
63	Medagodahena	3	0	8
65	Nugagawahena	1	2	31
71	Kuda-aladeniya	1	2	6
73	Maha-aladeniyahena	19	1	39
74	Maha-aladeniyahena, &c.	170	1	23
75	Niyangamalohenyaya	127	2	38
76	Maha-aladeniya	1	1	10
119	Halgahakoratuwehena	7	0	38
53	Kinagahahena	28	0	25
78	Udaminuwanwiladeniya	0	3	0
79	Heendeniya	0	0	30
81	Pahalaminuwanwiladeniya	0	1	15
		364	3	36

on sheets O $\frac{14}{39-47}$, O $\frac{14}{40-48}$, and O $\frac{14}{56-64}$ and bounded on the north by the Minuwanwiledola, Minuwanwilehena claimed by Weligodage Don Juwanis and others, the Minuwanwiledola, Minuwanwilehena claimed by Lewpotdeniyege Don Abaron, Andiyagalhena claimed ditto, the Ellandola, Pelaketiyewatta belonging to Abewickrama Kandawattage Abaron and others, Maranagahagawakoratuwa *alias* Tambalaketiyewatta belonging to Ranasinge Wattuhami and others, the Kandedola, Aruchchigekumbura belonging to Mahadurage Sabina and others, Udawatta belonging to ditto, Gedarakumbura belonging to ditto, Duragodawatta belonging to ditto; east by the Urubokka-ganga, Ihalakumbureowita claimed by Abewickrama Don Abaron and others, Ihalakumbura claimed by Madurage Sabina and others, Ihalakumbureowita claimed by Abewickramage Don Abaron and others, the Urubokka-ganga, Nugagahahena claimed by Kankanange Don Dines and others Nawalaheniyadda belonging to Malawige Baba and others, the Nawalahenedola, Porakugahakoratuwa claimed by Kankanange Nikulashami and others, Managodaliyadda belonging to Siyambalagoda Pausala Dummalegawawatta belonging to Malawige Juwanis and others, Managodewatta *alias* Uduwitewatta belonging to ditto, the Urubokka-ganga, Denimullekumburuyaya belonging to Don Davit Abewickrama and others; south by the footpath from Siyambalagoda to Hewowita, the village limit of Hewowita, Mirihankanda sold by Crown to Range Mendias de Silva (T. P. 160, 162), the village limit of Dankoluwa; west by the village limit of Dankoluwa, the Weligodadola.

NOTE.—The following lots within the above-named boundaries are excluded from this order, and their aggregate acreage, viz., 5 acres 2 roods and 16 perches, is not included in the acreage of 364 acres 3 roods and 36 perches given above :—

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
72	Maha-aladeniya	0	0	15
T. P. 153,815	Aladeniya	3	2	7
T. P. 163,419	Kandekumbura	1	3	34
		5	2	16

[For Tracing see page 292.]



Scale of 16 Chains to 1/2 an Inch.

Situation : Siyambalagoda village in Palle pattu of Morawak korale.

Preliminary plan 12.

Lot.	Name of Land.	Extent. A. R. P.
60	Duragodahena	2 1 15
61	Ratinalagahaowita	0 2 38
63	Medagodahena	3 0 8
65	Nugagawahena	1 2 31
71	yuda-aladeniya	1 2 6
73	Maha-aladeniyahena	19 1 39
74	Maha-aladeniyahena, &c.	170 1 23
75	Niyangamalahenyaya	127 2 38
76	Maha-aladeniya	1 1 10
119	Halgahakoratuwehena	7 0 38
53	Henagahahena	28 0 25
78	Udaminuwanwiladeniya	0 3 0
79	Heendeniya	0 0 30
81	Pahalaminuwanwiladeniya	0 1 15
		364 3 36

Lots excluded.

72	Maha-aladeniya	0 0 15
T. P. 153,815	Aladeniya	3 2 7
T. P. 163,419	Kandekumbura	1 3 34
		5 2 16

Sheets, O $\frac{14}{39-47}$, O $\frac{14}{40-48}$, and O $\frac{14}{56-64}$

Surveyor-General's Office,
Colombo, January 9, 1901

P. D. WARREN,
for Surveyor-General.

Description of Boundaries of the Block comprising Lots Nos. 00, 01, 03, 05, 71, 73, 74, 75, 76, 110, 53, 78, 79, and 81.

Lot.	Name of Land.	Lot.	Name of Land.
1 ...	Miniwanwiladola	16 ...	Ehelakumbura
2 ...	—	17 ...	Nugagahakoratuwa
3 ...	—	18 ...	Nawalahenaliyadda
4 ...	Andiagalahena	19 ...	Nawalahenadola
5 ...	Do.	20 ...	Gorakagahakoratuwa
6 ...	Ellandola	21 ...	Managodaliyadda
7 ...	Elakatiawatta	22 ...	—
8 ...	Maranagalagawakoratuwa	23 ...	—
9 ...	Kandadola	24 ...	Footpath
10 ...	Arachigekumbura	25 ...	Mirihankanda
11 ...	Udawatta	26 ...	—
12 ...	Gedarakumbura	27 ...	—
13 ...	—	28 ...	—
14 ...	Urubokka-ganga	29 ...	Weligodadola
15 ...	Ehelakumburaawita		

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called and known as Pothuwilgodadeniya, &c., situate in the village of Siyambalgoda in the Morawak korala of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 727), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer duly appointed under section 28 of Ordinance No. 1 of 1897, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 9th day of November, 1901, order and declare that the said lands, as hereinafter more fully described, are the property of the Crown.

Galle, November 9, 1901.

J. G. FRASER,
Special Officer.

Description of Lands referred to.


The following lots, situated in the village of Siyambalgoda in the Morawak korala of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing:—

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
129 ...	Pothuwilgodadeniya ...	8	0 26
130 ...	Batahenawilahena <i>alias</i> Bawilahena ...	1,299	0 28
131 ...	Nakandahena, &c. ...	128	2 13
139 ...	Ganhalakottanadeniya ..	1	1 25
		1,432	1 18

on sheets O $\frac{14}{56-64}$, O $\frac{15}{49-57}$, O $\frac{15}{50-58}$, and O $\frac{15}{34-42}$, and bounded on the north by the footpath, Niyansagamalahena belonging to Crown, Halgahakoratuwa claimed by Don Davit Abewiekrama and others, Kannattage-elhenawatta belonging to Tukkuwawaduge Eliyas and others, the Himbatugallelladola, Okandawatta belonging to Kudage Nikulas and others, Ganhelagewatta belonging to Range Don Luwis and others, Kinadelgabahena sold by Crown to Range Don Luwis (T. P. 166,713), Illukketiyagewatta *alias* Dolegodawatta belonging to Silpage Daniel and others, the Kadirandola, Udaokandewatta belonging to Silpage Daniel and others, the Paragahadola, Dombagahahenewatta belonging to Jayawiragamage Don Salman and others, Ellagawawatta belonging to Jayawiragamage Don Jandris and others, the Urubokka-ganga; east by the Panwiledola; south by the Wiharadola; west by Mirihangodawatta claimed by Range Mendias de Silva Mirihankanda sold by Crown to Range Mendias de Silva (T. P. 160,162).

J. G. FRASER,
Special Officer.

[For Tracing see page 294.]



Scale of 32 Chains to an Inch.

Preliminary plan 12.

Situation : Siyambalagoda village in Palle pattu of the Morawak korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
129	Pothuwilgodadeniya	3 0 26
130	Bawilahena, &c.	1,299 0 28
131	Nakandahena, &c.	128 2 19
139	Ganhalakottanadeniya	1 1 25
		<u>1,432 1 18</u>

Surveyor-General's Office,
Colombo, January 9, 1901.

Sheets O $\frac{14}{56-64}$, O $\frac{15}{49-57}$, O $\frac{15}{50-58}$, and O $\frac{15}{34-42}$


P. D. WARREN,
for Surveyor-General.

Amended Notice.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of the land commonly called or known as Kewlamullehena *alias* Pujamadukanatta, situate in the village of Ganegama in the Weligam korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 19th day of January, One thousand and Nine hundred, that if no claim to the land commonly called or known as Kewlamullehena *alias* Pujamadukanatta, situate in the village of Ganegama in the Weligam korale of the Matara District, in the Southern Province, containing in extent 5 acres, and shown as lot D in W. L. O. S. No. $\frac{75}{S.P.}$, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 383):



Lot D called Kewlamullehena *alias* Pujamadukanatta, in extent 5A., situated in Ganegama village in Weligam korale.

Surveyor-General's Office,
Colombo, October 12, 1901.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

And whereas (1) Dikowitakankanunge James Appu of Karagoda Uyangoda made claim thereto, and the Special Officer appointed under section 28 of the said Ordinances made due inquiry into such claim; and whereas the Special Officer and the said claimant have, with the consent of His Excellency the Governor, come to an agreement in writing concerning the said land, under section 4, sub-section (1), of the said Ordinances:

And whereas it was ordered, in pursuance of the agreement afore-mentioned, that the said Dikowitakankanunge James Appu do pay to the Assistant Government Agent at Matara a sum of rupees fifty (Rs. 50) as purchase amount for the said land; and whereas the said claimant has duly paid the said amount as ordered, the said claimant is hereby declared to be the purchaser of the said land commonly called or known as Kewlamullehena *alias* Pujamadukanatta, situate in the village of Ganegama in the Weligam korale of the Matara

District, in the Southern Province, containing in extent 5 acres, and shown as lot D in W. L. O. S. No. $\frac{75}{S.P.}$, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Pansalawatta (lots 2 and 3) claimed by Aturaliya temple; on the east by Kewlamullehena *alias* Pujamadukanatta (lot B) claimed by D. W. J. L. de Silva; on the south by Kewlamullehena *alias* Pujamadukanatta (lot C) claimed by Vidana-gamage Siyadoris Hami and another, Gallegedeniya belonging to Crown, Malapalawatta belonging to Crown; on the west by Kewlamullehena *alias* Pujamadukanatta (lot A) claimed by R. K. Carolis.

Galle, October 21, 1901.

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Land to be Private Property.

In the matter of the land commonly called or known as Pathaswalagodanehena, situate in the village of Embilipitiya in the Diyapotagam pattuwa of Kolonna korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 15th day of March, One thousand Nine hundred and One, that if no claim to the land commonly called or known as Pathaswalagodanehena, situate in the village of Embilipitiya in the Diyapotagam pattuwa of Kolonna korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, containing in extent 257 acres 3 roods 10 perches, and shown as lot 299 in preliminary plan 358, as described in the annexed certified tracing therefrom, was made to the Government Agent of the Province of Sabaragamuwa within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown:

And whereas Wirakoon Dissanayaka Mabarana Banda of Kolonna made claim thereto, and I, Evan Maberly Durand Byrde, Government Agent of the Province of Sabaragamuwa, made due inquiry into such claim; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimant to the said land called Pathaswalagodanehena, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Ratnapura Kacheheri,
December 28, 1901.

EVAN M. BYRDE,
Government Agent.

Description of the Land referred to.

Lot No. 299 in preliminary plan 358 called Pathaswalagodanehena, containing in extent 257 acres 3 roods 10 perches, situate in the village Embilipitiya in the Diyapotagam pattuwa of Kolonna korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa; bounded on the north-east by Aliyawettunamadehena claimed by Samarakoonliyanage Dingirimahatmaya, Hauwadukan Nugelangahena claimed by Mabarana Korala; on the east by Wewahenyaya claimed by Mabarana Korala (P. P. $\frac{358}{302}$), Kolamandiyehena claimed by Mabarana Korala, Mailagahahena and Siyambalagahawalehena claimed by Mabarana Korala; on the south by Oyagawawatta claimed by Mabarana Korala (P. P. $\frac{358}{301}$), Oyagawawatta claimed by Mabarana Korala (P. P. $\frac{358}{301\frac{1}{2}}$), Oyagawaudahawatta claimed by Mabarana Korala (P. P. $\frac{358}{300\frac{1}{2}}$), Oyagawaudahawatta claimed by Mabarana Korala (P. P. $\frac{358}{300}$), lot 299 $\frac{1}{2}$ in preliminary plan 358 called Pathaswalagodanehena stream reservation belonging to the Crown; on the west by lot 299 $\frac{1}{2}$ in preliminary plan 358 called Pathaswalagodanehena stream reservation belonging to the Crown, Mailagahena claimed by S. L. Dingirimahatmaya, Ithagalahena Kongahawahena claimed by S. L. Dingirimahatmaya, Oluwalahena claimed by S. L. Dingirimahatmaya; and on the north-west by Beddewawahena claimed by S. L. Dingirimahatmaya, Aliyawettunamadehenyaya claimed by S. L. Dingirimahatmaya.


Ratnapura Kacheheri,
December 28, 1901.

EVAN M. BYRDE,
Government Agent.

NOTE.—Lot 299 $\frac{1}{2}$ in preliminary plan 358 called Pathaswalagodanehena road reservation, which is lying within the boundaries of lot 299 in preliminary plan 358, and which has been declared to be the property of the Crown by final order under section 4, sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," dated December 28, 1901, is excluded from this final order.

EVAN M. BYRDE,
Government Agent.

[For Tracing see page 297.]



Scale of 16 Chains to an Inch.

Situation : Embilipitiya village in Diyapotagam pattuwa in Maharana korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
299	Patthaswalagodanehena	257 3 10
299 1/2	Do.	4 1 8
299 1/2	Do.	10 0 6

Surveyor-General's Office,
Colombo, December 8, 1898.

P. D. WARREN,
Assistant Surveyor-General.


**Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Lands to be Crown Property.**

In the matter of the lands commonly called and known as Kabaragala, Madanpitiyakele, and Gurulugollamukalana, situate in the village of Berannawa in the Lower Bulatgama, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Edward Thomas Noyes, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 9th day of January, 1902, order and declare that the said

lands, commonly called and known as Kabaragala, Madanpitiyakele, and Gurulugollamukalana, situate in the village of Berannawa in the Lower Bulatgama, in the Province of Sabaragamuwa, and shown as lots 9,330 and 9,334 on preliminary plan 4,152 and lot 7,735 on preliminary plan No. 5,984 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 294 acres 2 roods 17 perches, and bounded as follows:—

1. Kabaragala (P. P. $\frac{4,152}{9,330}$) : on the north by Hanagollemukalana claimed by the Crown, Kotakiriawehena claimed by Kapurallage Hami and others, Panuambemulahena claimed by Kapurallage Vileadderal and others, Moragahamulahena and Kitulgollehena claimed by Sandorago Menikrala Vedarala, Hunugalamulahena, Kandebenawatta, and Galinnawatta claimed by Perakotuwe Punchirala Vedarala and others, and a rock; on the east by Wellettemukalana claimed by the Crown; on the south by land described on T. P. 48,590 called Kandel-oya estate claimed by the Ceylon and Indian Planters' Association, Limited, a path and



Situation: Berannawa village in Lower Bulatgama of Three Korales in Kegalla District.

Lot.	Name of Land.	Extent. A. R. P.
9330	Kabaragala	218 0 0
9334	Madanpitiyakele	70 2 20
9334	Gurulugollamukalana	5 3 37

Surveyor-General's Office,
Colombo, March 22, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

a portion of land described on T. P. 45,945 called Wewetalawa estate claimed by the Consolidated Tea and Land Company, Limited; on the west by a portion of the land called Hanagollemukalana claimed by the Crown.

2. Madanpitiyakele (P. P. $\frac{4,152}{9,334}$) : on the north by land described on T. P. 48,590 called Kandel-oya estate claimed by the Ceylon and Indian Planters' Association, Limited, and Tebuwatta-oya; on the east and south by Etunbessakadullemukalana claimed by the Crown; on the west by Kabaragalamukalana (P. P. $\frac{4,152}{9,336\frac{1}{2}}$) claimed by the Crown.

3. Gurulugollamukalana (P. P. $\frac{5,984}{7,735}$) : on the north by Kandawattahena claimed by Perakotuwe Punchirala and others; on the east by Kosgala-ela, Gurulugollemukalana claimed by the Crown, Galeudamukalana and Hapugahahena (P. P. $\frac{4,152}{9,333}$) claimed by the Crown, and land described on T. P. 124,889 called Talagahapatanamukalana claimed by Perakotuwe Punchirala and others; on the south by Ilukpelessehena claimed by Ranhitige Sinno; on the west by a portion of Ilukpelessehena claimed by Ranhitige Sinno, and Gurulugollemukalana claimed by the Crown—are the property of the Crown.

Kegalla Kacheheri,
January 9, 1902.


E. T. NOYES,
Assistant Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called and known as Halmessahena and Kahatagastennamukalana, situate in the village of Medagaladeniya in the Kinigoda korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Edward Thomas Noyes, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 9th day of January, 1902, order and declare that the said lands, commonly called and known as Halmessahena and Kahatagastennamukalana, situate in the village of Medagaladeniya in the Kinigoda korale, in the Province of Sabaragamuwa, and shown as lot 5,287 on preliminary plan 8,C15; lot 46 on sketch plan No. $\frac{33}{P. S.}$ of lands situate in the said village, a certified copy whereof is herewith annexed, and containing in extent 48 acres 2 roods 32 perches, and bounded as follows:—

1. Halmessahena (P. P. $\frac{8,015}{5,287}$): on the north by Viharekumbura claimed by Somitra Unnanse; on the east by Galgahaussehena (P. P. $\frac{8,015}{5,288}$) purchased by M. Abadda, Dambullakanda (P. P. $\frac{7,478}{5,287}$) claimed by the



Lot 5,287 called Halmessahena, in extent 3A. 1R. 32P., situated in Medagaladeniya village in Walgam pattuwa of Kinigoda korale.

Surveyor-General's Office,
Colombo, June 17, 1901.


J. L. HAMPTON,
for Acting Surveyor-General.

Crown (reserved), and the village boundary of Dambulla village; on the south by Amuhena claimed by M. Pedige Abathe, Imapillagawahena claimed by Isaudi Duraya, and Pelagawahena claimed by N. Pedige Abathe; on the west by Viharewatta (P. P. $\frac{8,015}{5,286}$) purchased by A. Tikka and another.

2. Kahatagastennamukalann (S. P. $\frac{33}{46}$): on the north by Galadeniya Pansalawatta claimed by Ratnajoti, Buddhist priest, Gorakagahamulapillawa claimed by Ratnajoti, Buddhist priest, Ambalamagawawatta claimed by N. P. P. Kallaja and others; on the east by Hangilipitiyawatta claimed by H. P. Sasira and others, Kehelhena claimed by N. P. Abadda and others, Dehigahamulahena claimed by N. P. P. Menika and others, Rukattansagahamulahena claimed by S. Esanda, Etambagahahena claimed by W. Menika and others, Deniyakumbura claimed by Kaluhani; on the south by Welgalekandamukalana (P. P. $\frac{8,151}{5,582}$) claimed by the Crown, and the village boundary of Walgama village; on the west by the korale boundary of Seven Korales and Kahatagastennamukalana claimed by the Crown—are the property of the Crown.

Kegalla Kachcheri,
January 9, 1902.

E. T. NOYES,
Assistant Government Agent.



Situated in the village Medagaladeniya of Walgam pattuwa in Kinigoda korale, Kegalla District.
 Surveyor-General's Office,
 Colombo, April 3 (4), 1900.

S. J. C. MORE,
 Assistant Surveyor-General.

Matara District Court, Case No. 9,606.

Reference under Section 5 of Ordinance No. 1 of 1897.

In the matter of the land commonly called and known as Dikhena *alias* Anguruwepitiyahena, situate in the village of Minipogoda in the Matara-Weligam korale, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly given on the 4th day of May, 1900 (*vide* notice No. 459), and published in the *Government Gazette* of the 4th day of May, 1900, in respect of the lands commonly called or known as Dikhena *alias* Anguruwepitiyahena, situate in the village of Minipogoda in the Weligam korale of the Matara District, in the Southern Province, containing in extent 26 acres 1 rood and 4 perches, shown as lots 1, 2, 3, and 4 in W. L. O. S. 89, and bounded as follows: on the north by Patiranagewatta belonging to P. Don Siman and others, Bulatgala belonging to P. Don Siman and others, Weddagedaradeniya belonging to M. P. Don Bastian and others; on the east by the footpath, Ittagalahena belonging to Crown ($\frac{P. P. 4,811}{G 534}$), Anguruwepitiyakumbura belonging to P. Don Siman and others, Kurundugodawila *alias* Magahenawila claimed by Marakala Padiri; on the south by Yakadagodahena claimed by G. R. Don Siman and the village boundary; on the west by Kankanan Patiranage Balapuwa *alias* Wilpitadeniya ($\frac{4,811}{M 534}$), Dikhena belonging to Crown, water-course, Eriyagahadeniya belonging to P. Don Siman and others, and Eriyagahadeniyadola: and a claim having been made thereto by (1) Don Carolis Samarasinhe of Pelana, (2) Hewawiladdarage Henry Peter de Silva of Tibbotuwawa, and (3) Minipogoda Patiranage Don Siman of Minipogoda, and due inquiry having been made by me, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, into the said claim; and whereas I do not admit the said claim of the said claimants, and have failed to enter into any agreement with the said claimants in respect thereof, such claim is therefore referred by me, under the powers vested in me by sections 5 and 6 of the Ordinance No. 1 of 1897, to the District Judge of Matara.

Matara, November 19, 1900.

J. P. LEWIS,
Special Officer.

D. C., No. 9,606.

Decree Nisi in default of appearance of Defendant.

In the District Court of Matara.

Don Carolis Samarasinhe and others.....Plaintiffs.

Against

The Assistant Government Agent, Matara... Defendant.

This action coming on for final disposal before W. E. Thorpe, Esq., District Judge of Matara, on the 1st day of July, 1901, being the day laid over for from May 27, 1901, the day fixed for trial, and the defendant appearing by proctor and the plaintiffs not appearing either in person or by proctor or by counsel, although they were duly served with the notice, together with a copy of the reference, as by the affidavit of Jayanhami and Don Arnolis, servers, affirmed to on December 12, 1900, on the 30th day of January, 19th February, and 12th March, 1901, appears: It is decreed that Our Sovereign Lord the King be and he is hereby declared entitled, as absolute owner, to the land called or known as Dikhena *alias* Anguruwepitiyahena, situate in the village of Minipogoda in the Weligam korale of Matara District, in the Southern Province, containing in extent 26 acres 1 rood and 4 perches, shown as lots 1, 2, 3, and 4 in W. L. O. S. 89, as described in the annexed certified tracing wherefrom, and bounded as follows: on the north by Patiranagewatta belonging to P. Don Siman and others, Bulatgala belonging to P. Don Siman and others, Weddagedaradeniya belonging to M. P. Don Bastian and others; on the east by the footpath, Ittagalahena belonging to Crown ($\frac{P. P. 4,811}{G 534}$), Anguruwepitiyakumbura belonging to P. Don Siman and others, Kurundugodawila *alias* Magahenawila claimed by Marakala Padiri; on the south by Yakadagodahena claimed by G. R. Don Siman and the village boundary; on the west by Kankanan Patiranage Balapuwa *alias* Wilpitadeniya ($\frac{4,811}{M 534}$), Dikhena belonging to Crown, water-course, Eriyagahadeniya belonging to P. Don Siman and others, and Eriyagahadeniyadola.

It is further ordered that the plaintiffs do pay to the defendant all his costs of this action, unless sufficient cause be shown to the contrary on the 5th day of August, 1901.

The 1st day of July, 1901.

W. E. THORPE,
District Judge.

Matara District Court, Case No. 9,675.

Reference under Section 5 of Ordinance No. 1 of 1897.

In the matter of the lands commonly called and known as Dandugahawattehena, &c., situate in the village of Beralapanatara in the Matara-Morawak korale, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly given on the 26th day of October, 1900, and published in the *Government Gazette* of the 26th day of October, 1900, in respect of the lands commonly called and known as Dandugahawattehena, &c., situated in the village of Beralapanatara in the Matara-Morawak korale, in the Southern Province, as more fully described in the annexed notice No. 544, and containing in extent 97 acres 2 roods and 36 perches: and a claim having been made thereto by Don Juwanis Wanigasekera Wellappuli Vidana Arachchi and Wanigasekera Wellappulige Babehami, both of Beralapanatara, and due inquiry having been made by the Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897 into the said claim; and whereas I do not admit the said claim of the said claimants, and have failed to enter into any agreement with the said claimants in respect thereof, such claim is therefore referred by me, under the powers vested in me by sections 5 and 6 of the Ordinance No. 1 of 1897, to the District Judge of Matara.

Galle, June 25, 1901.

W. E. DAVIDSON,
Special Officer.

Notice under "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

Take notice, that unless within three months from the 26th day of October, 1900, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned, or in any one or more of such lands, appear before the Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897 at his office at Matara and make claim to the said lands or any of them or to some interest therein:


Such Special Officer, in pursuance of the powers vested in him by Ordinance No. 1 of 1897, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

J. P. LEWIS,
Special Officer.

Description of Lands referred to.

I.

The land commonly called or known as Dandugahawattehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in



Lot 97 called Dandugahawattehena, in extent 23A. 0R. 36P., situated in Beralapanatara village in the Udugaha pattu of Morawak korale.

Lot excluded.

Lot 128 called Korakoswattedeniya, situated in Beralapanatara village in the Udugaha pattu of Morawak korale.

Surveyor-General's Office,
Colombo, April 18, 1900.

Sheet O- $\frac{10}{51-59}$

S. J. C. MORE,
for Surveyor-General.


extent 23 acres and 36 perches, as described in the annexed certified tracing therefrom, shown as lot 97 in sheet O- $\frac{10}{51-59}$, and bounded as follows: on the north by Ambemullayaya belonging to D. J. W. Wanigasekera and others, Kitulapitiyahena claimed by Wikrama Narayanamestrige Don Carolis and

others, Sittaragodawatuyaya belonging to Wikrama Narayanamestrige Siman and others; on the east by Sittaragodawatuyaya belonging to Wikrama Narayanamestrige Siman and others and the footpath from Beralapanatara to Kotapola; on the south by Dandugahawatuyaya belonging to Wellappulige Babehami and others; on the west by Kapatenumdeniya *alias* Ambemuluyaya belonging to Wellappulige Babehami and others.

II.

The lands commonly called or known as Godahena and Madolgasdeniya *alias* Kapatenumdeniya, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 7 acres 2 roods and 7 perches, shown as lots 63 and 65

in sheet O $\frac{10}{51-59}$, as described in the annexed certified tracing therefrom, and bounded as follows :



Situation : Beralapanatara village in Udugaha pattu of Morawak korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
63 ...	Godahena ...	7 0 26
65 ...	Madolgasdeniya claimed as Kapatenumdeniya	0 1 21
		<u>7 2 7</u>

Sheet O $\frac{10}{51-59}$

Surveyor-General's Office,
Colombo, April 18, 1900.


S. J. C. MORE,
for Surveyor-General.

on the north by Masdeniyahena belonging to Crown, Madolgasdeniya *alias* Paragahadeniya belonging to Crown, and Madolgasdeniyahena claimed by Mantrige Loku Naide; on the east by Kapatenumdeniya *alias* Ambemuluyaya claimed by Wellappulige Babehami and others; on the south by the Kiriwane-ganga; on the west by Masdeniya belonging to Vitaranage Dineshami and others.

III.

The lands commonly called or known as Ihalairikondehena, Godahena, Irikondehena, Pettareheneatura, Gallenehena, Gallenehenadeniya, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 65 acres and 6 perches, shown as lots 116, 135, 136, 137, and 138 in sheets O $\frac{10}{51-59}$ and O $\frac{15}{3-11}$, as described in the annexed certified tracing therefrom, and bounded as follows : on the north by the footpath from Beralapanatara to Kotapola, Kurunduwatta sold by Crown to W. Don Juwanis (T. P. 143,729), Pinkumbura claimed by the Beralapanatara temple, Kiriwane-ganga, Malhawekumbura claimed by Wellappulige Babehami and others, Pitawilewatta *alias* Malhawekoratuwa claimed by Wellappulige Babehami and others, Pallewitakumbura belonging to Hewamalawige Jayan and others; on the east by Pallewitehena belonging to Crown claimed by Vitaranage Watttthami and others on Vitaranage

extract, Udagederawatta belonging to Hewamalawige Jayanhami and others, Udagederawattekumbura belonging to ditto, Udagederawattedeniya belonging to ditto, Ilukketiyahena claimed by Vitaranage Wattuhami and others, and Batehena claimed by Wellappulige Dasan and others, which forms the



Situation : Beralapanatara village in Udugaha pattu of Morawak korale.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
116	Ibalairikondehena	7	2 37
135	Godahena Irikondehena	25	0 35
136	Pettareheneatura	5	2 20
137	Gallenehena	26	1 11
138	Gallenenadeniya	0	0 23
		65	0 6

Sheets O $\frac{10}{51-59}$ and O $\frac{15}{3-11}$


Surveyor-General's Office,
Colombo, May 12, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

village boundary of Beralapanatara; on the south by Polgaswattihena claimed by Potumullege Andria, Polgasmulledeniya claimed by ditto, and Wiltpitadeniya claimed by ditto; on the west by Welitolle-ehena claimed by Badalge Don Luwis and others.

IV.

The land commonly called or known as Medagodellehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 1 acre 3 roods and 27 perches, shown as lot 132 in sheet O $\frac{10}{51-59}$, as described in the annexed certi-



Lot 132 called Medagodellehena, in extent 1A. 3R. 27P., situated in Beralapanatara village in Udugaha pattu of Morawak korale.

Sheet O $\frac{10}{51-59}$

Surveyor-General's Office,
Colombo, May 12, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

fied tracing therefrom, and bounded as follows: on the north by Kapatenumdeniya *alias* Ambemuluyaya claimed by W. Babehami and others; on the east by Dandugahawattayaya belonging to Wellappulige Babehami; on the south by Kiriwane-ganga; on the west by the Kiriwane-ganga.

D. C., No. 9,675.

Decree.

It is ordered and decreed, the first and second plaintiffs having no cause to show to the contrary that Our Sovereign Lord the King be and he is hereby declared entitled as absolute owner to—

I.

The land commonly called or known as Dandugahawattahena, situate in the village Beralapanatara in the Morawak korale of the Matara District, Southern Province, containing in extent 23 acres and 36 perches, shown as lot 97 in sheet O $\frac{10}{51-59}$; and bounded on the north by Ambemuluyaya belonging to D. J. W. Wanigasekera and others, Kitulapitihena claimed by Wickrama Narayanamestrige Don Carolis and others, Sittaragodawattayaya belonging to Wickrama Narayanamestrige Siman and others; east by Sittaragodawattayaya belonging to Wickrama Narayanamestrige Siman and others and the footpath from Beralapanatara to Kotapola; south by Dandugahawattayaya belonging to Wellappulige Babehami and others; and on the west by Kapatenumdeniya *alias* Ambemuluyaya belonging to Wellappulige Babehami and others.

It is further ordered that the plaintiffs do pay the defendant's costs of this action.

July 26, 1901.

W. E. THORPE,
District Judge.

It is also ordered and decreed that Our Sovereign Lord the King be and he is hereby further declared entitled to—

II.

The lands commonly called or known as Godahena and Madolgasdeniya *alias* Kapatenumdeniya, situate in the village Beralapanatara aforesaid, containing in extent 7 acres 2 roods and 7 perches, shown as lots 63 and 65 in sheet O $\frac{10}{51-59}$, and bounded as follows: on the north by Masdeniyahena belonging to Crown, Madolgasdeniya *alias* Paragahadeniya belonging to Crown, and Madolgasdeniyahena claimed by Mantrige Loku Naide; east by Kapatenumdeniya *alias* Ambemuluyaya claimed by Wellappulige Babehami and others; south by Kiriwane-ganga; and on the west by Masdeniya belonging to Vitaranage Dineshami and others.

III.

The lands commonly called or known as Ihalaikondehena, Godahena, Irikondehena, Pettareheneatura, Gallenehena, Gallenehenadeniya, situate in the village Beralapanatara aforesaid; containing in extent 65 acres and 6 perches, shown as lots 116, 135, 136, 137, and 138 in sheets $O \frac{10}{51-59}$ and $O \frac{15}{8-11}$, and bounded as follows : on the north by the footpath from Beralapanatara to Kotapola, Kurunduwatta sold by Crown to W. Don Juanis (T. P. 143,729), Pinkumbura claimed by the Beralapanatara temple, Kiriwane-ganga, Malhewakumbura claimed by Wellappulige Babehami and others, Pitawilewatta *alias* Malhawekoratuwa claimed by Welluppulige Babehami and others, Pallewitakumbura belonging to Hewamalawige Jayan and others ; east by Pallewitehena belonging to Crown claimed by Vitaranage Wattuhami and others on Vitaranage extract. Udagedarawatta belonging to Hewamalawige Jayanhami and others, Udagedarawattakumbura belonging to ditto, Udagedarawattedeniya belonging to ditto, Ilukketiyahena claimed by Vitaranage Wattuhami and others, and Batahena claimed by Wellappulige Dassan and others, which forms the village boundary of Beralapanatara ; south by Polgaswattehena claimed by Potumullege Andris, Polgasmulledeniya claimed by ditto, and Wilpitadeniya claimed by ditto ; and on the west by Welitolle-elahena claimed by Badalge Don Lewis and others.

IV.

The land commonly called or known as Medagodellehena, situate in the village Beralapanatara aforesaid, containing in extent 1 acre 3 roods and 27 perches, shown as lot 132 in sheet $O \frac{10}{51-59}$; and bounded on the north by Kapatenumdeniya *alias* Ambemuluyaya claimed by W. Babehami and others ; east by Dandugahawatuyaya belonging to Wellappulige Babehami ; south by Kiriwane-ganga ; and west by Kiriwane-ganga.

W. E. THORPE,
District Judge.

SALES OF ARRACK. TOLL. AND OTHER RENTS.

NOTICE is hereby given that on Monday, February 17, 1902, at 2 P.M., the Government Agent of the North-Western Province will put up for re-sale, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of the Kurunegala District from March 1 to December 31, 1902, the original purchasers of which may have failed on or before that date to complete the necessary security. The purchaser at the re-sale will be required to deposit one-tenth of the purchase amount on the day of sale.

Kurunegala District.

Toll at the Maguru-oya bridge, Puttalam road, and toll at the Deduru-oya bridge, Dambulla road.

H. L. CRAWFORD,
Government Agent.

Kurunegala Kacheheri,
January 28, 1902.

විකිණීමේ දිනෙහි නැවත විකිණීමේ ගැනුම් කාරයා විසින් ඉල්ලන ලද මුදලෙන් දහයෙන් කොටසක් කවිවෙර්සේ බැඳිය යුතුයි. වැඩිදුර කොන්දේසි විකිණීමේ දිනෙහි කියවා තේරුම්කර දෙනවා ඇත.

වර්ධාර මස 17 වෙනි දින වූ සඳුදා නොයොත් ඊට ප්‍රථමයෙන් සම්පූර්ණ කරන්ඩි නොයෙදුනොත් එසේ ඇප නොතිබන්ඩි යෙදෙන රේන්ද පල වූ ගැනුම්කාරයින්ගේ අලාභයට එකී පෙබරවාරි මස 17 වෙනි දින පෙරවරු දෙකට කුරු නෑගල කවි වෙර්සේදී නැවත විකුණනට තේරෙන බව මෙයින් දැනුම්දන් නා ඇත.

විකිණීමේ දිනෙහි නැවත විකිණීමේ ගැනුම් කාරයා විසින් ඉල්ලන ලද මුදලෙන් දහයෙන් කොටසක් කවිවෙර්සේ බැඳිය යුතුයි.

වැඩිදුර කොන්දේසි විකිණීමේ දිනෙහි කියවා තේරුම්කර දෙනවා ඇත.

කුරු නෑගල දිස්ත්‍රික්කයේ.

කුරු නෑගල පුත්තල මාරු පාරේ තිබෙන මගුරු මස පාලම් රේන්දපල සහ කුරු නෑගල දඹුළු පාරේ තිබෙන දුරු මසේ පාලම් රේන්දපලද.

එවි. ඇල්. ක්‍රෝෆෝර්ඩ්,
අණවුම් එජන්ත විමස.

විකිණීමේ දින වූ ජනවාරි මස 28 වෙනි දින කුරු නෑගලදීය.

MISCELLANEOUS NOTICES.

ROLL of additional lands benefited by the Magallegama tank in the Kurunegala District :-

No.	Village.	Name of Field.	Name of Owner.	Annual Instalment.	
				Extent. A. P. R.	Rs. c.
Preliminary plan 541.					
345	B 187	Magallegama Lindakumbura-assedduma	Magallegama Punchirala and others	1 0 0	1 0
Preliminary plan 371.					
346	I 152	Nikaweratiya Waduwa welakumbura	Nikaweratiya Panchi Kaurala	1 2 39	1 75
347	"	Viharegama Ihala wetiyakumbura	Budumuttawe vihare	1 0 0	1 0
348	"	Do. Mahapinkumbura	do.	108 0 0	108 0

Kurunegala, January 28, 1902.

J. CONROY,
for Government Agent.

SPECIFICATION under Chapter VII. of Ordinance No. 23 of 1889 showing the allotments of lands to be benefited by the restoration of **Rampatwila Tank** in Kanādāra korālē, North-Central Province; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

Amount in respect of which the allotments are liable, Rs. 2,447-52 (payable in ten equal yearly instalments).

No.	Names of Proprietors.	Extent.			Amount.
		A.	R.	P.	Rs. c.
1	Wannakurala Vel-vidanage Keerala	11	3	28	17 40
2	Kappuralage Ukkurala	3	0	0	4 38
3	Tikirilage Tikiri Eteni	1	1	4	1 86
4	Ukkuralage Menikrala and two others	6	0	36	9 7
5	Appuhany Arachchi	1	0	8	1 53
6	Udayarage Tikirala	1	0	8	1 53
7	Kapurralage Ukku Banda	1	0	8	1 53
8	Kirihamige Appuhamy	1	0	8	1 53
9	Kadiratege Mali Eteni	2	1	24	3 49
10	Wannihamige Kadirate	1	0	8	1 53
11	Punchiralage Ran Eteni	2	3	4	4 5
12	Kadirate Mohottala	1	0	8	1 53
13	Kandatege Appurala	2	0	4	2 95
14	Kadiratege Ukkurala	2	0	4	2 95
15	K. D. Punchirala Badderāla	5	3	4	8 43
16	Gunatilege Appuhamy	2	0	4	2 95
17	Appuralage Punchirala Vel-vidane	2	0	4	2 95
18	Gunatilege Appuhamy	2	1	36	3 60
19	Velatege Pinhamy	1	2	24	2 40
20	Wannihamige Malhamy	0	2	16	0 87
21	Punchirala Vel-vidane	1	1	4	1 86
22	Do.	2	0	16	3 6
23	Korale Kottasege Kapurala	1	0	32	1 74
24	Kapurralage Ukkurala	5	0	16	7 44
25	Punchirala Arachchi	2	1	36	3 60
26	Punchiappu Vel-vidane and another	2	1	36	3 60
27	Sinnalege Kadirate	2	0	4	2 95
28	Kapurralage Kandate	1	0	8	1 53
29	Kirinaiduralage Kandate	0	3	36	1 41
30	Kandate Vedaralage Wannihamy	4	1	16	6 34
31	Ukkurala Arachchilage Ran Eteni	6	3	36	10 17
32	Naiduralage Girangi Eteni	2	1	36	3 60
33	Kappuralage Wannihamy	4	1	16	6 34
34	Appuhamy Arachchige Wannihamy	1	2	24	2 40
35	Udayaga Kapurala and another	0	3	36	1 41
36	Appuhamy Badderālage Seerala	1	0	20	1 63
37	Kadiralage Sirimalhamy	1	0	20	1 63
38	Kirihamige Kapurala	2	1	36	3 60
39	Naiduralage Pinhamy	1	0	20	1 63
40	Menikralage Kirihamy Anumetirāla	2	1	36	3 60
41	Wannihamige Komeri Eteni	1	0	20	1 63
42	Kapurrala Vel-vidanage Kiri Eteni	1	0	20	1 63
43	Velatege Mali Eteni and another	1	0	20	1 63
44	Wannakorālage Kapurala	1	0	20	1 63
45	Wannihamige Menikrala	1	0	20	1 63
46	Wannihamige Kumari Eteni	1	0	20	1 63
47	Kandatege Ran Eteni	1	0	20	1 63
48	Punchirala Mohottala	1	0	20	1 63
49	Wannihamy Vel-vidane	1	0	20	1 63
50	Kandatege Ranhamy	1	0	20	1 63
51	Lekamage Malhamy and another	1	0	20	1 63
52	Wannihamy Keeralage Dingiri Menika	2	1	0	3 28
53	Naiduralage Vedaralage Sinni Eteni	1	0	20	1 63
54	Naiduralage Sinni Eteni	1	0	20	1 63
55	Ukkuralage Kadirate	1	2	24	2 40
56	Velatege Kadirate Vedarala	1	2	24	2 40
57	Lokuappuge Appurala	1	2	24	2 40
58	Ranhami Badderālage Kiri Menika	1	2	24	2 40
59	Bandage Kumari Eteni	3	1	8	4 81
60	Ranhamy Gamaralage Kiri Menika	2	1	0	3 28
61	Appurala Vel-vidane	1	0	8	1 53
62	Udayarage Kandate	0	1	20	0 54
63	Kirihamy Anumetirālage Kiri Eteni	1	0	20	1 63
64	Menikralage Kadira Velate	1	0	32	1 74
65	Kadiravelatage Appurala	2	1	0	3 28
66	Wannakorālage Walli Eteni	4	0	20	6 1
67	Kadirate Vedarala	1	0	20	1 63
68	Kadiratege Ukkurala	1	0	20	1 63
69	Badderālage Kandate Lekama	1	0	20	1 63
70	Punchiralage Punchi Appurala	2	1	0	3 28
71	Kapurrala Badderāla and another	2	1	0	3 28
72	Kapurralage Ranhami and another	1	3	8	2 62
73	Kadiratege Kombi Eteni	0	2	28	0 97
74	Do.	0	2	16	0 87
75	Kapurrala Badderāla	2	2	32	3 93

No.	Names of Proprietors.	Extent. A. R. P.	Amount. Rs. c.
76.	Kappuralla Badderalo Kirihama Anumetirala Kadira Velatege Upasekarala	9 3 12	14 34
77.	Pinwala Sobita Unansa	5 2 20	8 20
		168 2 4	245 34

Anuradhapura Kachcheri,
January 23, 1902.

T. B. RUSSELL,
for Government Agent.

Statement of Arrack Distilled and issued during the Quarter ended December 31, 1901.

Particulars.	Western Province.	Southern Province.		Total.
	Kalutara.	Galle.	Matara.	
Balance on September 30, 1901 ...	Gallons. 61,790	Gallons. 21,681	Gallons. 3,631	Gallons. 87,102
Distilled during the Quarter ended December 31, 1901	292,894	57,404	8,495	358,793
Total Gallons ...	354,684	79,085	12,126	445,895
Sold or Issued during the Quarter ended December 31, 1901 ...	354,684	79,085	12,128*	445,892
Balance on December 31, 1901 ...	—	—	—	—

Audit Office,
Colombo, January 31, 1902.

* Three gallons leakage.

F. R. ELLIS,
Acting Auditor-General.

LAND SALES IN THE CENTRAL PROVINCE.

(Continued from page 249.)

Colonial Secretary's Office,
Colombo, January 30, 1902.

THE sale of the under-mentioned allotments of land appearing advertised in the *Ceylon Government Gazette* No. 5,825 of December 28, 1901, has been postponed from Wednesday, February 12, 1902, to Tuesday, February 18, 1902, at 12 o'clock noon, at the office of the Hon. the Government Agent for the Central Province in Kandy.

Three allotments of land situated in the Uda Dumbara division of the Kandy District of the Central Province.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.
					A. R. P.
A 635	Bombure	Amunawallakadulla-aswedduma	Crown	Paddy field with a bit of chena	0 3 7
B 635	Do.	Nagollahena-aswedduma	do.	Paddy field overgrown with jungle	2 1 22
C 635	Do.	Radamuna-aswedduma	do.	do.	3 2 1

Upset price.—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,
E. F. IM THURN,
Colonial Secretary.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

(Continued from page 254.)

IT is hereby notified that the sale of lands in Matara District fixed for Wednesday, February 26, 1902, at the Matara Kachcheri, appearing under No. 1,182, S. P., in the *Government Gazette* No. 5,823 of December 13, 1901 (Part III, page 3415), is postponed for Tuesday, March 25, 1902, at the Morawaka Resthouse.

By His Excellency's command,
E. F. IM THURN,
Colonial Secretary.

මේ 1901 ක්වු දෙසැම්බ් මස 13 වෙනි දින නොමර 5,823 දරන ආණ්ඩුවේ ගැසට්පත්‍රයේ (III. කාණ්ඩයේ 3,415 වෙනි පිටුවේ) නොමර 1,182 S. P. විකුණුම් නොතිසියේ ජෙන 1902යේ පෙබර මාර් මස 26 වෙනි දින මාතර කවිචේරියේදී විකුණුවට ප්‍රසිද්ධ කර තිබෙන මාතර පලාතේ බිම්කවිච්චි, මේ 1902 ක්වු මාර්තු මස 25 වෙනි අඟහරුවාදොට මොරවක කානායමේදී විකිණීමට කල්දැමුව මෙයින් දනගන යුතුයි.

ගැහැර උතුමානන්වකන්සේගේ ආඥාව ලෙස,
ඊ. ජේ. ඉම් තර්න්,
මහසෙනාධිපතිවරයා විසින්.